

අගරු වෙක්පත් සඳහා මුදල් අය කර ගැනීමට දේශීය ආදායම්
දෙපාර්තමේන්තුව විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පරීක්ෂා කිරීම සඳහා වූ විශේෂ
විගණන වාර්තාව

මதிப்பிழந்த කාසොலைகளுக்குரிய பணத்தை அறவிடுவதற்கு
உள்நாட்டு இறைவரித் திணைக்களத்தினால் எடுக்கப்பட்டுள்ள
நடவடிக்கைகளை பரிசோதிப்பதற்கான விசேட கணக்காய்வு அறிக்கை

Special Audit Report to Examine the Steps taken by the Inland
Revenue Department for the Recovery of Money Pertaining to the
Dishonoured Cheques

පටුන

<u>පරිච්ඡේදය</u>		<u>පිටුව</u>
1	විධායක සාරාංශය	1
2	චාර්තාව නිකුත් කිරීමේ පසුබිම සහ ස්වභාවය	1
3	අනුගමනය කළ ක්‍රමවේදයන්	2
4	විෂය පථය සීමා වීම	2
5	ක්‍රියාවලිය	3
6	නිරීක්ෂණ	7
7	පද්ධති හා පාලන දුර්වලතා	8
8	නිර්දේශ	9
9	දෙමළ පරිවර්තනය	11-24
10	ඉංග්‍රීසි පරිවර්තනය	25-38
11	ඇමුණුම්	39-98

1. විධායක සාරාංශය

බදු ගෙවන්නන් විසින් තම බදු බැඳියාව නිදහස් කිරීම සඳහා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්ගේ ආදායම් රැස් කිරීමේ ගිණුම්වලට මුදල් ගෙවීම සිදු කරයි. ආදායම් කළමනාකරණ පරිපාලන පද්ධතිය යටතේ මුදල් රැස් කිරීමේ බැංකු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය හා සම්බන්ධ කර ඇති අතර බදු ගෙවන්නන් විසින් සිදු කරනු ලබන ගෙවීම් පිළිබඳ විස්තර බැංකු මඟින් ලබා දීමෙන් බදු ගෙවන්නාගේ බදු ලිපි ගොනු යාවත්කාලීන වීම සිදු වේ.

බොහෝමයක් බදු ගෙවන්නන් තම බදු බැරකම වෙක්පත් මඟින් ගෙවන අතර අදාළ වෙක්පත් නිෂ්කාශනය වීමත් සමඟ බදු ගෙවන්නන් බදු බැඳියාවෙන් නිදහස් වේ. එහෙත් ඇතැම් බදු ගෙවන්නන් විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබා දෙන වෙක්පත් අගරු වන අතර පසුගිය වර්ෂ කීපය තුළ අගරු වන වෙක්පත් සංඛ්‍යාව හා ඒවායේ මුලු වටිනාකම ක්‍රමිකව ඉහළ යාමක් නිරීක්ෂණය විය. 2015 දෙසැම්බර් 31 දිනට අගරු වෙක්පත් 4,494 කට අදාළ රු.මිලියන 1,093 ක් ව පැවති අගරු වෙක්පත් වටිනාකම 2019 ජුනි 30 දින වන විට රු.මිලියන 3,031 ක් වූ අතර වෙක්පත් සංඛ්‍යාව 8,060 ක් දක්වා ඉහළ ගොස් තිබුණි. 2019 ජුනි 30 දිනට අගරු වී ඇති වෙක්පත් අතරින් බදු ගෙවන්නන් විසින් තුන් වන පාර්ශවයෙන් රැස් කර දෙනු ලබන එකතු කළ අගය මත බදු මුදල් වෙනුවෙන් ලබා දී ඇති රු.මිලියන 2,039 ක පමණ වෙක්පත් පවතින බව නිරීක්ෂණය විය.

එමෙන්ම අගරු වී ඇති වෙක්පත් අතර එකම බදු ගෙවන්නාගේ වෙක්පත් කීපයක් ම අගරු වී ඇති අවස්ථා අනාවරණය විය. තවද අගරු වෙක්පත් පිළිබඳ කාල විශ්ලේෂණය කිරීමේ දී 2009 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා කාල පරිච්ඡේදය තුළ දෙපාර්තමේන්තුවට ලැබී නිරවුල් නොකරන ලද වෙක්පත් පවතින බව අනාවරණය විය. ඒ අනුව අගරු වෙක්පත් නිරවුල් කර ගැනීම සඳහා දෙපාර්තමේන්තුව කටයුතු කිරීමේ මන්දගාමී බවක් නිරීක්ෂණය විය. මේ හේතුවෙන් හිඟ බදු නිරවුල් නොවීම හා රාජ්‍ය ආදායමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් කාලීනව එකතු නොවීම නිරීක්ෂණය විය.

2. වාර්තාව නිකුත් කිරීමේ පසුබිම සහ ස්වභාවය

දෙපාර්තමේන්තුව විසින් ආදායම් රැස් කිරීමේ දී බොහෝමයක් බදු කරුවන් විසින් බදු ගෙවීම වෙක්පත් මඟින් සිදු කරනු ලබයි. දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති උපදෙස් පරිදි ස්වතක්සේරුව මත ගෙවිය යුතු බදු මුදල් හා දෙපාර්තමේන්තුව විසින් පනවනු ලබන අතිරේක තක්සේරු මත බදු මුදල් බදු කරුවන් විසින් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් විසින් පවත්වා ගෙන යන නිල බැංකු ගිණුම්වලට ගෙවීම සිදු කරයි. මෙසේ බැංකුවට බැර කරන වෙක්පත් අගරුවීම සම්බන්ධයෙන් සොයා බැලීම දෙපාර්තමේන්තුවේ ගෙවීම් හා සැසඳීමේ අංශය නැමති අංශය විසින් සිදු කරයි. දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර පාලන අවශ්‍යතාවයක් සඳහා මෙම අංශය සඳහා ලබා දී ඇති උපදෙස් ප්‍රකාරව අගරු වෙක්පත් සම්බන්ධ වාර්තා සැකසීම හා අදාළ අංශ වෙත යොමු කිරීම ගෙවීම් හා සැසඳීමේ අංශය විසින් සිදු කරයි. 2016, 2017 හා 2018 යන වර්ෂවල අගරු වෙක්පත් සම්බන්ධයෙන් නියැදි විගණන පරීක්ෂණ සඳහා අගරු වෙක්පත් සම්බන්ධ විස්තර දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වෙතින් කැඳවන ලදී. එම වාර්තා පරීක්ෂාවේ දී වෙක්පත් අගරු වීමේ

ප්‍රවණතාවයේ ඉහළ යාමක් නිරීක්ෂණය වූ අතර වාර්ෂිකව විගණන විමසුම් නිකුත් කළ ද වෙක්පත් අගරු විම පහත දමා ගැනීමට හා අගරු වෙක්පත් නිරවුල් කර ගැනීම කඩිනම් කිරීමට පියවර ගැනීමක් හෝ වෙනත් ගෙවීම් ක්‍රමයක් හඳුන්වා දීමට මෙතෙක් සාධනීය පියවර ගෙන නොමැති බව නිරීක්ෂණය විය. එම නිසා අගරු වෙක්පත් සම්බන්ධයෙන් පරීක්ෂා කර එහි දී අනාවරණය වූ කරුණු ඇතුළත් කර මෙම විශේෂ වාර්තාව නිකුත් කර ඇත.

3. අනුගමනය කළ ක්‍රමවේදයන්

මෙම වාර්තාව සකස් කිරීමේ දී පහත සඳහන් ක්‍රමවේදයන් අනුගමනය කරන ලදී.

3.1 ලේඛන, පොත්පත් හා වාර්තා පරීක්ෂා කිරීම

3.1.1 දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් විසින් පරිපාලනය කරනු ලබන බදු වර්ගවලට අදාළ පනත්

3.1.2 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය

3.1.3 දෙපාර්තමේන්තුව විසින් අගරු වෙක්පත් සම්බන්ධයෙන් කටයුතු කිරීමට හඳුන්වා දී ඇති අගරු වෙක්පත් කාර්ය පටිපාටිය (ඇමුණුම -1)

3.1.4 දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් විසින් විගණනයට ලබා දෙන ලද අගරු වෙක්පත් පිළිබඳ වාර්තා (පරිගණක මෘදු පිටපත)

3.2 වෙනත් ක්‍රමවේදයන්

ලේඛන පරීක්ෂාවට අමතරව පහත සඳහන් වෙනත් පරීක්ෂාවන් සිදු කරන ලදී.

3.2.1 විගණනයට ඉදිරිපත් වූ තොරතුරු මත දත්ත විශ්ලේෂණය කර ගණනය කිරීම් සිදු කිරීම.

3.2.2 දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ගෙවීම් හා සැසඳීමේ අංශයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කර අගරු වෙක්පත් සම්බන්ධ කටයුතු කරන ක්‍රියාවලිය අධ්‍යයනය කිරීම.

4. විෂය පථය සීමා වීම

මෙම වාර්තාවේ දක්වා ඇති නිරීක්ෂණයන් මඟින් නිගමනවලට එළඹීමේ දී මාගේ විෂය පථය මතු දැක්වෙන සීමාවලට යටත් ව තිබුණු බව අවධාරණය කරනු ලැබේ.

4.1 දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් අගරු වෙක්පත් සම්බන්ධව 2019 ජුනි 30 දිනට පිළියෙල කර විගණනයට ඉදිරිපත් කළ තොරතුරු ඇතුළත් පරිගණක මෘදු පිටපතේ ඇතුළත් තොරතුරු මත වාර්තාව ඉදිරිපත් කර ඇත. එම තොරතුරු දෛනිකව යාවත්කාලීනව ලබා ගැනීමේ පහසුකම් දෙපාර්තමේන්තුව විසින් විගණනයට ලබා නොදීම හේතුවෙන් 2019 ජුනි 30 දිනෙන් පසුව සිදු වී ඇති වෙනස්කම් මෙම වාර්තාවෙන් අනාවරණය නොවේ. (ඇමුණුම- 2)

4.2 අගරු වූ චෙක්පත්වලට අදාළ ව බදු ගෙවන්නාගේ කේවල ගිණුම් සටහන් තැබීම් පරිගණක පද්ධති ඇසුරින් සිදු කරනු ලබයි. චෙක්පත් අගරු වීම හා ගිණුම් සටහන් තැබීම පිළිබඳ වාර්තා පරිගණක පද්ධති තුළින් සෘජු ව ලබා ගැනීමට පහසුකම් හා මාර්ගෝපදේශ විගණනයට වෙත ලබා දී නොතිබුණ අතර දෙපාර්තමේන්තුව විසින් සකස් කර විගණනයට ලබා දී ඇති වාර්තා මත පදනම් ව විගණනය කිරීමට සිදුවීම.

4.3 2019 ජූනි 30 දිනට අගරු වී ඇති චෙක්පත් අගරු වීමට බලපා ඇති හේතු විශ්ලේෂණය කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් විස්තරාත්මක තොරතුරු ඉදිරිපත් කර නොතිබුණ අතර අගරු වීමට බලපෑ ඇති ප්‍රධාන හේතුව හා එහි ප්‍රතිඵලය පමණක් ඉදිරිපත් කර තිබීම.

5. ක්‍රියාවලිය

5.1 අගරු චෙක්පත් හඳුනා ගැනීම, වාර්තා කිරීම හා අය කරගැනීම සඳහා යොමු කිරීමේ ක්‍රියාවලිය හැඳින්වීම

5.1.1 බදු ගෙවන්නන් විසින් ස්වකස්සේරු මත හා අතිරේක තක්සේරු මත බදු ගෙවීමේ දී දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්ගේ ආදායම් රැස් කිරීමේ බැංකු ගිණුම්වලට චෙක්පත් මඟින් බදු ගෙවීම සිදු කරනු ලබයි. ආදායම් රැස් කරනු ලබන බැංකු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පරිගණක ගත ආදායම් කළමනාකරණ පරිපාලන තොරතුරු පද්ධතිය (RAMIS) හා සම්බන්ධ කර ඇත. ඒ අනුව, දෛනිකව බැංකු ගිණුම්වලට රැස් වන ආදායම් පිළිබඳ වාර්තා ඇතුළත් විද්‍යුත් ලිපි ගොනුවක් බැංකුව විසින් දෙපාර්තමේන්තු පරිගණක පද්ධතිය වෙත ලබා දෙයි.

5.1.2 එම විද්‍යුත් ලිපි ගොනුව හරහා බදු ගෙවන්නන්ගේ ගෙවීම් RAMIS පද්ධතියට අදාළ ගෙවීමක් නම් RAMIS පද්ධතියේ ඇති බදු ගෙවන්නාගේ ලෙජර ගිණුම් ස්වයංක්‍රීයව යාවත්කාලීන වීම සිදු වන අතර 2015 දෙසැම්බර් 31 දිනට පෙර කාල පරිච්ඡේදයට අදාළ ගෙවීමක් නම් පැරණි බදු පරිපාලන පද්ධතිය (Legacy System) හරහා බදු ගෙවන්නාගේ ලෙජර ගිණුමට ස්වයංක්‍රීයව යාවත්කාලීන වේ.

5.1.3 එසේ බැංකු ගිණුම්වලට බැර වූ චෙක්පත් අගරු වී ඇති විට ද බැංකු විසින් අගරු චෙක්පත් සම්බන්ධ විස්තර ඇතුළත් විද්‍යුත් ලිපි ගොනුවක් දෙපාර්තමේන්තුවේ RAMIS පද්ධතිය වෙත ලබා දෙන අතර අගරු චෙක්පත් දැනුම් දීමේ නිවේදනය ද බැංකු විසින් (Cheque Return Notification) දෙපාර්තමේන්තුව වෙත එවීම සිදු කරයි. (ඇමුණුම -3)

5.1.4 අනතුරුව පරිගණක පද්ධතිය ඇසුරින් හෝ නිලධාරීන් විසින් අගරු වෙක්පත් නිවේදන ආදායම් ලැබීම් තොරතුරු සමඟ පරීක්ෂා කර අගරු වෙක්පතට අදාළ ලැබීම් හඳුනාගෙන සටහන් යොදා බදු කරුගේ ලෙජරයේ ඊට අදාළ බදු බැරකම නැවත ඇති කරනු ලබන අතර අගරු වෙක්පතේ වටිනාකමින් සියයට 10 ක දඩ මුදලක් ද (ඇමුණුම -4) දෙපාර්තමේන්තුව විසින් බදු ගෙවන්නා වෙත පැනවීම සිදු කරයි.

5.1.5 ඒ අනුව, වෙක්පත අගරු වී ඇති බවත් එම හේතුවෙන් දඩ මුදලක් පනවා ඇති බවත් අගරු වෙක්පතේ වටිනාකම දඩ මුදල සමඟම කඩිනමින් ගෙවන ලෙසට දෙපාර්තමේන්තුව විසින් බදු ගෙවන්නාට ලිඛිතව දැනුම් දීමක් (ඇමුණුම -5) සිදු කරනු ලබයි.

5.1.6 අනතුරුව අගරු වෙක්පතට අදාළ මුදල් රැස් කර නිරවුල් කර ගැනීමේ කටයුතු සඳහා හිඟ බදු අය කිරීමේ අංශයට හෝ ලිපි ගොනුව පවතින ශාඛාවට දැනුම් දීම සිදු කරයි.

5.1.7 අදාළ අංශය විසින් අගරු වෙක්පතට අදාළ හිඟ බදු මුදල, බදු පනත්වල හිඟ බදු අය කර ගැනීම සඳහා පනවා ඇති විධිවිධාන ප්‍රකාරව (ඇමුණුම- 6) කටයුතු කර අය කිරීම සිදු කළ යුතු අතර අය කිරීම් ප්‍රගතිය අගරු වෙක්පත් සම්බන්ධයෙන් අධීක්ෂණ කටයුතු සිදු කරන ගෙවීම් හා සැසඳීම් අංශය වෙත වාර්තා කිරීම සිදු කළ යුතුය.

5.2 වෙක්පත් අගරු වීම හා අගරු වෙක්පත් සඳහා මුදල් අය කර ගැනීම සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති ආකාරය


5.2.1 2015 වර්ෂයේ සිට 2018 දක්වා වර්ෂයන් හි දෙසැම්බර් 31 දිනට සහ 2019 වර්ෂයේ ජූනි 30 දිනට පැවති අගරු වූ වෙක්පත් සම්බන්ධ විස්තර පහත වගුව අංක 01 හි දැක්වේ.

වගුව අංක 01- අගරු වී ඇති වෙක්පත් සංඛ්‍යාව හා වටිනාකම 2015 -2019 ජූනි 30 දක්වා

වර්ෂය/කාලපරිච්ඡේදය	අගරු වී ඇති මුදල් ලබාගත යුතු වෙක්පත්	
	වෙක්පත් සංඛ්‍යාව	වටිනාකම (රු.)
2015 දෙසැම්බර් 31 දිනට	4,494	1,093,158,143
2016 දෙසැම්බර් 31 දිනට	5,928	1,975,013,275
2017 දෙසැම්බර් 31 දිනට	7,140	2,524,659,265
2018 දෙසැම්බර් 31 දිනට	7,295	2,549,810,186
2019 ජූනි 30 දිනට	8,060	3,031,886,211

ඒ අනුව, වෙක්පත් අගරු වීමේ ප්‍රවණතාව පහත ප්‍රස්තාරයෙන් තවදුරටත් පැහැදිලි වේ.

ප්‍රස්තාරය 1 - අගරු වී ඇති වෙක්පත් වටිනාකම



5.2.2 වෙක්පත් අගරු වීමට බලපා ඇති හේතු සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේ දී මුළු අගරු වෙක්පත් සංඛ්‍යාවෙන් සියයට 89 ක පමණ වෙක්පත් ප්‍රමාණයක් අගරු වීමට බදු ගෙවන්නා මූලික වූ පහත දැක්වෙන හේතූන් බලපා තිබුණ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් විගණනයට වාර්තා කර තිබුණි. (ඇමුණුම - 07)

- අය පන උපලබ්ධි වී නොතිබීම.
- අණකරු විමසන ලෙස බැංකුව දන්වා ඇති බව.
- අණකරුගේ තහවුරුව ලැබෙන තෙක් ගෙවීම් කල් දමා ඇති බව බැංකුව දැනුම් දී ඇති බව.
- බැරපත් තහවුරු කර නොමැති බව බැංකුව දැනුම් දී ඇති බව.
- ගිණුම් වසා ඇති බව බැංකුව දැනුම් දී ඇති බව.
- අණකරු විසින් ගෙවීම් නවතා ඇති බව බැංකුව දැනුම් දී ඇති බව.

5.2.3 2015 දෙසැම්බර් 31 දින දක්වා Legacy පද්ධතිය යටතේ පරිපාලනය වූ බදු කාල සීමාවට අදාළ අගරු වූ වෙක්පත් සම්බන්ධ විස්තර ගෙවීම් හා සැසඳීමේ අංශය විසින් ප්‍රධාන කාර්යාලයේ අංශ හා ප්‍රාදේශීය කාර්යාල 25ක් වෙත යොමු කර තිබුණි. එමෙන්ම RAMIS යටතේ පරිපාලනය වන 2016 ජනවාරි 01 දින සිට 2019 ජූනි 30 දිනට අදාළ අගරු වෙක්පත් සම්බන්ධ විස්තර ප්‍රධාන කාර්යාලයේ අංශ හා ප්‍රාදේශීය කාර්යාල 23 ක් වෙත යොමු කර තිබුණි.

5.2.4 දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් පිළියෙල කර විගණනයට ඉදිරිපත් කළ අගරු වෙක්පත් ලේඛනය පරීක්ෂා කිරීමේ දී එකම බදු ගෙවන්නාගෙන් ලැබී ඇති වෙක්පත් කීපයක් අගරු වී ඇති අවස්ථා වාර්තා වී තිබුණි.

5.2.5 දෙපාර්තමේන්තුව විසින් සකස් කර විගණනයට ලබා දුන් 2019 ජුනි 30 දිනට වූ අගරු වෙක්පත් ලේඛනයේ අගරු වෙක්පත් වටිනාකම අනුව පහත පරිදි ශේෂ විශ්ලේෂණයක් සිදු කළ හැකි විය.

වගුව අංක 02 - අගරු වෙක්පත් වටිනාකම හා සංඛ්‍යාව (වටිනාකම අනුව)

වටිනාකම පරාසය (රු.)	අගරු වෙක්පත් සංඛ්‍යාව	වටිනාකම (රු.)
500,000 ට අඩු	6,759	894,549,671
500,000-1,000,000	719	463,884,901
1,000,000 ට වැඩි	582	1,673,451,638

5.2.6 2019 ජුනි 30 දිනට ලබා දී ඇති අගරු වෙක්පත් විස්තර අනුව, 2019 වර්ෂයේ හා ඊට පෙර වර්ෂවල අගරු වී ඇති වෙක්පත් පැවති අතර එහි කාල විශ්ලේෂණය පහත පරිදි විය.

වගුව අංක 03 – 2019 වර්ෂය හා ඊට පෙර වර්ෂවල අගරු වී ඇති වෙක්පත් පිළිබඳ විස්තර

වෙක්පත අගරු වූ වර්ෂය	වෙක්පත් සංඛ්‍යාව	වටිනාකම (රු.)
2019	1,525	660,595,825
2018	1,376	822,988,865
2017	1,451	514,883,457
2016	1,006	337,994,893
2015	643	201,440,343
2015 ට පෙර වර්ෂවල	2,059	493,982,828
එකතුව	<u>8,060</u>	<u>3,031,886,211</u>

5.2.7 විගණනයට ඉදිරිපත් කළ තොරතුරු අනුව, 2019 ජුනි 30 දිනට අගරු වෙක්පත් වටිනාකම බදු වර්ග පදනම් කර ගෙන පහත පරිදි විශ්ලේෂණය කළ හැක.

වගුව අංක 04 - අගරු වූ වෙක්පත් බදු වර්ගය අනුව

බදු වර්ගය	වෙක්පත් සංඛ්‍යාව	වටිනාකම (රු.)
එකතු කළ අගය මත බදු (VAT)	4,028	2,039,529,515
ජාතීය ගොඩනැගීමේ බදු (NBT)	1,814	427,843,110
ආදායම් බදු (IT)	1,340	317,825,873
ආර්ථික සේවා ගාස්තු (ESC)	525	208,258,489
උපයන විට ගෙවීමේ බදු (PAYE)	316	31,767,839
වෙනත් බදු වර්ග (Other Taxes)	37	6,661,385
එකතුව	<u>8,060</u>	<u>3,031,886,211</u>

5.2.8 අගරු වෙක්පත් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා අය නිෂ්කාශන අංශයේ කොමසාරිස් විසින් 2012 ජනවාරි 20 දින නිකුත් කළ ලිපිය පරිදි (ඇමුණුම - 4) අගරු වෙක්පත් වටිනාකමෙන් සියයට

10 ක දඩ මුදලක් බදු ගෙවන්නන්ගෙන් අය කිරීමට දෙපාර්තමේන්තුව විසින් කටයුතු සිදු කරනු ලබයි.

6. නිරීක්ෂණ

6.1 5.2.1 ඡේදයේ දැක්වෙන පරිදි 2015 වර්ෂයේ සිට 2019 ජුනි 30 දක්වා තොරතුරු විශ්ලේෂණයේ දී දෙපාර්තමේන්තුවට ලැබී අගරු වී ඇති චෙක්පත් සංඛ්‍යාවේ හා අගරු චෙක්පත් වටිනාකම ඉහළ යාමක් නිරීක්ෂණය විය. ඒ අනුව, චෙක්පත් අගරු වීමේ ප්‍රවණතාව අඩු කර ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී නොතිබුණ බව නිරීක්ෂණය විය.

6.2 5.2.2 ඡේදයේ පරිදි අගරු වී ඇති චෙක්පත් අතරින් සියයට 89 ක් පමණ අගරු වීමට බදු ගෙවන්නා විසින් විධිමත් පරිදි බැංකු ගෙවීම් පහසුකම සලසා නොදීම බව අනාවරණය වී තිබුණ ද මෙම තත්ත්වය මග හරවා ගැනීම සඳහා බදු අය කර ගැනීමට බැංකු අණ කර හෝ වෙනත් නූතන තාක්ෂණික ගෙවීම් ක්‍රම හඳුන්වා දීමට කළමනාකරණයේ අවධානය යොමු වී නොතිබුණු බව නිරීක්ෂණය විය.

6.3 5.2.3 ඡේදයේ පරිදි අගරු චෙක්පත් සම්බන්ධ විස්තර ප්‍රධාන කාර්යාලයේ අංශ හා ප්‍රාදේශීය කාර්යාල වෙත යොමු කර තිබුණ ද Legacy බදු පරිපාලන පද්ධතිය යටතේ ලැබී ඇති අගරු චෙක්පත් 5,558 ක් හා RAMIS බදු පරිපාලන පද්ධතිය යටතේ ලැබී ඇති අගරු චෙක්පත් 2,502 ක් 2019 ජුනි 30 දිනටත් නිරවුල් කර නොතිබුණි. (ඇමුණුම - 8) ඒ අනුව අගරු චෙක්පත් නිරවුල් කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන කාර්යාලයේ අංශ හා ප්‍රාදේශීය කාර්යාල කඩිනම් පියවර ගෙන නොතිබුණ බව නිරීක්ෂණය විය.

6.4 5.2.4 ඡේදයේ දැක්වෙන පරිදි එකම බදු ගෙවන්නාගේ චෙක්පත් කීපයක් අගරු වී තිබුණු අවස්ථා නිරීක්ෂණය විය. රු.මිලියනය හෝ ඊට වඩා වැඩි චෙක්පත් එකකට වඩා අගරු වී ඇති බදු ගෙවන්නන් 88 දෙනෙක් නිරීක්ෂණය වූ අතර ඔවුන්ගෙන් ලද චෙක්පත් 322 ක් අගරු වී තිබුණු අතර එම චෙක්පත් වල වටිනාකම රු.1,108,921,494 ක් වී තිබුණි.

6.5 අගරු චෙක්පත්වල වටිනාකම පදනම් කර ගෙන 5.2.5 ඡේදයේ සිදු කළ විශ්ලේෂණය අනුව, රු.1,000,000 හෝ ඊට වඩා වැඩි වටිනාකමින් යුත් එකතුව රු.1,673,451,638 ක් වූ අගරු චෙක්පත් 582 ක් පවතින අතර රු.500,000 ක් 1,000,000 ක් අතර එකතුව රු.463,884,901 ක අගරු චෙක්පත් 719 ක් පවතින බවත්, නිරීක්ෂණය විය. ඒ අනුව රු.500,000 හෝ ඊට වැඩි මෙම චෙක්පත් 1,301 නිරවුල් කර ගැනීමෙන් රු.2,137,336,539 ක් එනම් මුලු අගරු චෙක්පත්

වටිනාකමින් සියයට 71 ක් නිරවුල් කර ගැනීමට හැකියාව තිබුණ ද දෙපාර්තමේන්තුව විසින් විධිමත් විශ්ලේෂණයක් සිදු කර අගරු වෙක්පත් නිරවුල් කිරීම සඳහා පියවර ගෙන නොතිබුණ බව නිරීක්ෂණය විය.

6.6 5.2.6 ඡේදයේ සඳහන් පරිදි 2018 වර්ෂයේ හා ඊට පෙර වර්ෂවල දී අගරු වී ඇති එකතුව රු.2,371,290,386 ක් වටිනා වෙක්පත් 6,535 ක් නිරවුල් කර ගැනීමට දෙපාර්තමේන්තුවේ අංශ හා ප්‍රාදේශීය කාර්යාල කටයුතු කර නොතිබුණු අතර එම වටිනාකම තුළ ඇතුළත් වූ වටිනාකම රු.493,982,828 ක් වූ වෙක්පත් 2,059 ක් 2015 වර්ෂයට පෙර වර්ෂවල අගරු වූ වෙක්පත් විය. ඒ අනුව, අගරු වෙක්පත් සඳහා මුදල් අය කර ගැනීමට හෝ නිරවුල් කර ගැනීමට කාලීනව පියවර ගෙන නොතිබුණ බව නිරීක්ෂණය විය.

6.7 5.2.7 ඡේදයේ දැක්වෙන පරිදි අගරු වී ඇති වෙක්පත් අතරින් එකතුව රු.2,039,529,515 ක් වටිනා වෙක්පත් 4,028 ක් එකතු කළ අගය මත බදුවලට අදාළ වෙක්පත් බව නිරීක්ෂණය වූ අතර එය මුලු අගරු වෙක්පත් වටිනාකමින් සියයට 67 ක් ඉක්මවා තිබුණි. එකතු කළ අගය මත බදු මුදල් බදු ගෙවන්නා විසින් තුන් වන පාර්ශවයකින් රැස් කර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ප්‍රේෂණය කරනු ලබන වක්‍ර බද්දක් වේ. ඒ අනුව, මෙම වක්‍ර බදු මුදලට අදාළ වෙක්පත් අගරු වීමත් අගරු වෙක්පත් සඳහා කඩිනමින් මුදල් ලබා ගැනීමට කටයුතු නොකිරීමත් තුළ දෙපාර්තමේන්තුව විසින් බදු ගෙවන්නන්හට රාජ්‍ය ආදායම අවහා විනා කිරීම සඳහා අවකාශ සලසා දී ඇති බව නිරීක්ෂණය විය.

6.8 5.2.8 ඡේදය ප්‍රකාරව දඩ මුදල් අය කිරීම දෙපාර්තමේන්තුවේ අය නිෂ්කාශන අංශයේ කොමසාරිස් විසින් නිකුත් කළ ලිපිය පමණක් පදනම් කර ගෙන සිදු කරනු ලබන බව නිරීක්ෂණය වූ අතර ඒ සඳහා වෙනත් ලිඛිත අනුමැතියක් නොමැති බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වරයා විසින් විගණනයට වාර්තා කර තිබුණි. (ඇමුණුම -9) 2019 ජුනි 30 දිනට අය විය යුතු අගරු වෙක්පත් වටිනාකම රු.3,031,886,211 ක් වූයෙන් ඒ මත අය විය යුතු රු.303,188,621 ක දඩ මුදලක් ද පවතින බව විගණනයට නිරීක්ෂණය විය.

7. පද්ධති හා පාලන දුර්වලතා

අගරු වෙක්පත් පිළිබඳ සිදු කරන ලද විශේෂ විගණන පරීක්ෂාවේ දී පහත පරිදි පද්ධති හා පාලන දුර්වලතා නිරීක්ෂණය විය.

7.1 ගෙවීම් හා සැසඳීම් අංශය විසින් අගරු වෙක්පත් පිළිබඳ විස්තර ප්‍රධාන කාර්යාලයේ අංශ හා ප්‍රාදේශීය කාර්යාල වෙත ලබා දී තිබුණ ද ඊට අදාළ නිරවුල් කිරීමේ ක්‍රියාමාර්ග සොයා බලා පසු විපරම් කිරීමේ අභ්‍යන්තර පාලන ක්‍රම විධිමත් පරිදි ක්‍රියාත්මක නොවන බව නිරීක්ෂණය විය.

7.2 අගරු වෙක්පත් කාර්ය පටිපාටි සංග්‍රහය 2009 වර්ෂයේ දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අය හා විශේෂ අය අංශයේ කොමසාරිස් විසින් සකස් කරන ලද ලියවිල්ලක් වන අතර දෙපාර්තමේන්තුවේ පද්ධතිවල වෙනස් වීම් ආදිය සලකා බලා එම කාර්ය පටිපාටි සංග්‍රහය කාලීනව වෙනස් කිරීමට දෙපාර්තමේන්තුව පියවර ගෙන නොතිබුණ බව නිරීක්ෂණය විය.

7.3 අගරු වෙක්පත් ප්‍රමාණය වැඩි වීම සැලකිල්ලට ගෙන ඒ සම්බන්ධයෙන් වූ අභ්‍යන්තර පාලන ක්‍රමය ශක්තිමත් කිරීමට කළමනාකරණය නිසි අවධානය යොමු කර නොතිබුණ බව නිරීක්ෂණය විය.

8. නිර්දේශ

8.1 වෙක්පත් අගරු වීමේ ප්‍රවණතාව අඩු කිරීමට අගරු වෙක්පතට අදාළ බදු ගෙවන්නාගේ හිඟ බදු මුදල් අය කර ගැනීම සඳහා බදු පනත්වල පවතින සියලුම අය ක්‍රියාමාර්ග කඩිනමින් අනුගමනය කිරීමට පියවර ගත යුතු බව. (යොමුව 6.1 හා 6.3 ඡේද)

8.2 වෙක්පත් අගරු වීමේ ප්‍රමාණය අවම කිරීමට බදු ගෙවීම් සඳහා වෙක්පත් මාධ්‍යයට අමතරව/ වෙනුවට බැංකු අණ කර මඟින් මුදල් ලබා ගැනීම, වෙනත් නූතන තාක්ෂණික ගෙවීම් ක්‍රම භාවිතය වැනි ක්‍රම වේදයන් සඳහා යොමු විය යුතු බව. (යොමුව - 6.2 ඡේදය)

8.3 වෙක්පත් එකකට වඩා වැඩි ගණනක් අගරු වී ඇති බදු ගෙවන්නන් 88 දෙනෙකුට අදාළ රු.1,108,921,494 ශේෂය කඩිනමින් නිරවුල් කරවා ගැනීමටත්, නිරන්තරයෙන් වෙක්පත් අගරු වීමට ලක්වන එවැනි බදු ගෙවන්නන්ගෙන් බදු බැඳියාව නිරවුල් කිරීමේ දී වෙක්පත් වෙනුවට මුදල් හෝ බැංකු අණ කර පමණක් භාර ගැනීමට කටයුතු කළ යුතු බව. (යොමුව 6.4 ඡේදය)

8.4 අගරු වෙක්පත් හා ඒ මත පනවා ඇති දඩ මුදල කඩිනමින් රැස් කර ගැනීමට පියවරක් ලෙස රු.500,000 ට වඩා වැඩි අගරු වෙක්පත් , එකතු කල අගය මත බදු සඳහා ලැබී අගරු වී ඇති සියලුම වෙක්පත් හා අගරු වෙක්පත් කාල විශ්ලේෂණය අනුව 2018 හා ඊට පෙර වර්ෂවල අගරු වී ඇති වෙක්පත් සඳහා අදාළ බදු ගෙවන්නන්ගේ බැංකු ගිණුම් අත්හිටවීම, දේපළ අත්හිටවීම හෝ පවරා ගැනීම, බදු ගෙවන්නාට බාහිර පාර්ශවවලින් ලැබිය යුතු ණය ශේෂ දෙපාර්තමේන්තුවට ගෙන්වා ගැනීම හා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම වැනි බදු පනත්වල පවතින විධිවිධාන කඩිනමින් ක්‍රියාත්මක කර අය කර ගැනීමට පියවර ගත යුතු බව. (යොමුව 6.4, 6.6, 6.7 හා 6.8 ඡේද)

8.5 අගරු වී ඇති වෙක්පත් අතරින් එකතුව රු.2,039,529,515 ක් වටිනා වෙක්පත් 4,028 ක් එකතු කළ අගය මත බදු වලට අදාළ වෙක්පත් බව නිරීක්ෂණය වූ අතර එම වටිනාකම් අයකර ගැනීම සඳහා විධිමත් හා කඩිනම් පියවර ගත යුතු බව. (යොමුව - 6.7 ඡේදය)

- 8.6 ප්‍රධාන කාර්යාලයේ අංශවලට හා ප්‍රාදේශීය කාර්යාලවලට යවන අගරු වෙක්පත් කාලීනව නිරවුල් වන බව තහවුරු කර ගත හැකි පරිදි අධීක්ෂණ හා පසු විපරම් ක්‍රියාමාර්ග ඇතුළත් විධිමත් අභ්‍යන්තර පාලන ක්‍රමයක් හඳුන්වා දී ක්‍රියාත්මක කළ යුතු බව. (යොමුව - 7.1 ඡේදය)
- 8.7 2009 වර්ෂයේ සකස් කර ඇති අගරු වෙක්පත් කාර්ය පටිපාටිය යළි පරීක්ෂා කර නව පරිගණක පද්ධතිවල කරුණු ද සැලකිල්ලට ගෙන අදාළ අංශ හා නිලධාරීන් වෙත වගකීම පැවරෙන පරිදි නව කාර්ය පටිපාටියක් සකස් කළ යුතු බව. (යොමුව - 7.2 ඡේදය)
- 8.8 අගරු වෙක්පත් ප්‍රමාණය අවම කර ගැනීම සඳහා අභ්‍යන්තර පාලන ක්‍රමය ශක්තිමත් කිරීමට කළමනාකරණයේ නිසි අවධානය යොමු කළ යුතු බව (යොමුව - 7.3 ඡේදය)



ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න

විගණකාධිපති.

2020 ජූලි 20 දින.

01. நிறைவேற்றுப் பொழிப்பு

வரி செலுத்துவோரால் தமது வரி கடப்பாட்டிலிருந்து விடுவிப்பதற்காக உள்நாட்டு இறைவரி ஆணையாளர் நாயகத்தின் வருமான சேகரிப்பு கணக்குகளுக்கு பணம் செலுத்துதல் இடம்பெறுகின்றது. வருமான முகாமைத்துவ நிர்வாக கட்டமைப்பின் கீழ் பணம் சேகரிக்கும் வங்கிகள் உள்நாட்டு இறைவரி திணைக்களத்தின் கணனி கட்டமைப்பு மற்றும் அதனுடன் தொடர்புபடுத்தியுள்ளதுடன் வரி செலுத்துவோரால் மேற்கொள்ளப்படும் கொடுப்பனவுகள் தொடர்பான விபரங்கள் வங்கியினால் வழங்கப்படுவதன் மூலம் வரி செலுத்துவோரின் வரி ஆவணங்கள் நாளதுவரையாக்கப்படுகின்றது.

பெரும்பாலான வரி செலுத்துவோர் தமது வரிப் பொறுப்புக்களை காசோலைகள் மூலம் செலுத்துவதுடன் உரிய காசோலைகள் மாற்றப்படுவதன் மூலம் வரி செலுத்துவோரின் வரிக் கட்டுப்பாடு விடுவிக்கப்படும். எனினும் சில வரி செலுத்துவோரால் உள்நாட்டு இறைவரித் திணைக்களத்திற்கு வழங்கப்படும் காசோலைகள் மதிப்பிழப்பதுடன் கடந்த சில வருடங்களினுள் மதிப்பிழக்கும் காசோலைகளின் எண்ணிக்கை மற்றும் அவற்றின் மொத்த பெறுமதி கிரமமாக அதிகரிக்கின்றமை அவதானிக்கப்பட்டது. 2015 திசம்பர் 31 ஆந் திகதியில் உள்ளபடியான 4,494 மதிப்பிழந்த காசோலைகளுக்கு உரிய ரூபா 1,093 மில்லியன் ஆக காணப்பட்ட மதிப்பிழந்த காசோலைகளின் பெறுமதி 2019 யூன் 30 ஆந் திகதி வரையிலும் ரூபா 3,031 ஆக இருந்ததுடன் காசோலைகளின் எண்ணிக்கை 8,060 வரை உயர்வடைந்திருந்தது. 2019 யூன் 30 ஆந் திகதியில் உள்ளபடியான மதிப்பிழந்துள்ள காசோலைகளுக்கிடையே வரி செலுத்துவோரால் மூன்றாம் தரப்பினரிடமிருந்து சேகரிக்கப்படும் பெறுமதி சேர் வரித் தொகையினை செலுத்துவதற்காக வழங்கியுள்ளதுடன் ரூபா 2,039 மில்லியன் அளவான காசோலைகள் காணப்படுகின்றமை அவதானிக்கப்பட்டது.

அவ்வாறே மதிப்பிழந்துள்ள காசோலைகளிடையே ஒரே வரி செலுத்துபவரின் சில காசோலைகள் மதிப்பிழந்துள்ள சந்தர்ப்பங்கள் வெளிப்படுத்தப்பட்டுள்ளன. மேலும், மதிப்பிழந்துள்ள காசோலைகள் தொடர்பான காலப்பகுப்பாய்வினை மேற்கொள்ளும் போது 2009 ஆம் ஆண்டு முதல் 2019 ஆம் ஆண்டு வரையான காலப்பகுதியினுள் திணைக்களத்திற்கு கிடைக்கப்பெற்ற தீர்க்கப்படாத காசோலைகள் காணப்படுகின்றமை வெளிப்படுத்தப்பட்டது. அதன் பிரகாரம் மதிப்பிழந்த காசோலைகளை தீர்ப்பனவு செய்வதற்காக திணைக்களத்தின் செயற்பாடுகள் மந்தமான நிலையில் உள்ளமை அவதானிக்கப்பட்டது. இதன் காரணமாக நிலுவை வரியினை தீர்க்காமை மற்றும் அரசு

வருமானத்திலிருந்து கருத்திற் கொள்ளக் கூடிய அளவானது காலரீதியில் சேகரிக்கப்படாமை அவதானிக்கப்பட்டது.

02. அறிக்கையினை வெளியிடும் பின்புலம் மற்றும் அதன் தன்மை

திணைக்களத்தினால் வருமானம் சேகரிக்கும் போது பெரும்பாலான வரியிறுப்பாளர்களினால் வரி செலுத்துதல் காசோலைகளின் மூலம் மேற்கொள்ளப்படுகின்றது. திணைக்களத்தினால் வழங்கப்பட்டுள்ள அறிவுரைகளின் பிரகாரம் சுயமான மதிப்பீட்டின் அடிப்படையில் செலுத்த வேண்டிய வரித் தொகை மற்றும் திணைக்களத்தினால் விதிக்கப்படும் மேலதிக மதிப்பீட்டின் அடிப்படையில் வரித் தொகை வரியாளர்களினால் உள்நாட்டு இறைவரி ஆணையாளர் நாயகத்தினால் பேணிச் செல்லப்படும் உத்தியோகபூர்வ வங்கிக் கணக்குகளுக்கு செலுத்தப்படுகின்றது. இவ்வாறு வங்கிக்கு செலவு வைக்கப்படும் காசோலைகள் மதிப்பிழத்தல் தொடர்பில் தேடிப்பார்த்து திணைக்களத்தின் கொடுப்பனவு மற்றும் இணக்கம் செய்தல் பிரிவு எனும் பிரிவினால் மேற்கொள்ளப்படுகின்றது. திணைக்களத்தின் உள்ளக கட்டுப்பாட்டு தேவைப்பாட்டிற்காக இந்த பிரிவிற்கு வழங்கப்பட்டுள்ள அறிவுரைகளின் பிரகாரம் மதிப்பிழந்த காசோலைகள் தொடர்பில் அறிக்கைகளை தயாரித்தல் மற்றும் உரிய பிரிவுகளுக்கு அனுப்புதல் கொடுப்பனவு மற்றும் ஒப்பீட்டு பிரிவினால் மேற்கொள்ளப்படுகின்றது. 2016, 2017 மற்றும் 2018 ஆகிய ஆண்டுகளில் மதிப்பிழந்த காசோலைகள் தொடர்பில் தெரிவு கணக்காய்வு பரிசோதனைக்காக மதிப்பிழந்த காசோலைகள் தொடர்பான விபரங்கள் உள்நாட்டு இறைவரி ஆணையாளர் நாயகத்திடம் கோரப்படுகின்றது. அந்த அறிக்கையின் பரிசோதனையின் போது காசோலைகள் மதிப்பிழப்பதன் உயரிய சாத்தியப்படாது அவதானிக்கப்பட்டதுடன் வருடாந்தம் கணக்காய்வு ஐய வினாக்கள் வழங்கப்பட்டுள்ள போதிலும், காசோலைகளின் மதிப்பிழத்தலை குறைத்துக் கொள்வதற்கு மற்றும் மதிப்பிழந்த காசோலைகளை தீர்ப்பதற்கு துரிதமான நடவடிக்கை எடுப்பதற்கு அல்லது ஏனைய கொடுப்பனவு முறைகளை அறிமுகப்படுத்துவதற்கு இதுவரையிலும் நடவடிக்கை எடுக்கப்பட்டிருக்கவில்லை என்பது அவதானிக்கப்பட்டது. அதன் காரணமாக மதிப்பிழந்த காசோலைகள் தொடர்பில் பரிசோதனை மேற்கொண்டு அதன் போது வெளிப்படுத்தப்பட்ட விடயங்களை உள்ளடக்கி இந்த விசேட அறிக்கை வெளியிடப்பட்டுள்ளது.

03. பின்பற்றப்பட்ட நடைமுறைகள்

இந்த அறிக்கையினை தயாரிக்கும் போது பின்வரும் நடைமுறைகள் பின்பற்றப்பட்டன.

3.1 பதிவேடுகள், புத்தகங்கள் மற்றும் அறிக்கைகளை பரிசோதித்தல்

3.1.1 உள்நாட்டு இறைவரி ஆணையாளர் நாயகத்தினால் நிர்வகிக்கப்படும் வரி வகைகளுக்கு உரிய அதிகாரச்சட்டங்கள்

3.1.2 இலங்கை சனநாயக சோசலிச குடியரசின் நிதிப்பிரமாணக் கோவை

3.1.3 திணைக்களத்தினால் மதிப்பிழந்த காசோலைகள் தொடர்பில் நடவடிக்கை எடுப்பதற்கு அறிமுகப்படுத்தப்பட்டுள்ள மதிப்பிழந்த காசோலைகளுக்கான செயல்முறை (பின்னிணைப்பு 01)

3.1.4 உள்நாட்டு இறைவரி ஆணையாளர் நாயகத்தினால் கணக்காய்விற்கு வழங்கப்பட்டுள்ள மதிப்பிழந்த காசோலைகள் தொடர்பான அறிக்கை (கணனி மென்பிரதி)

3.2 ஏனைய நடைமுறைகள்

ஆவணங்களினை பரிசோதித்தமைக்கு மேலதிகமாக பின்வரும் ஏனைய பரிசோதனைகள் மேற்கொள்ளப்பட்டது.

3.2.1 கணக்காய்விற்கு சமர்ப்பிக்கப்பட்ட தகவல்களின் அடிப்படையில் தரவு பகுப்பாய்வு மேற்கொள்ளப்பட்டது.

3.2.2 உள்நாட்டு இறைவரித் திணைக்களத்தின் கொடுப்பனவுகள் மற்றும் ஒப்பீட்டு பிரிவின் உத்தியோகத்தர்களுடன் கலந்துரையாடி மதிப்பிழந்த காசோலைகள் தொடர்பில் நடவடிக்கை எடுக்கும் நடைமுறையை ஆராய்தல்.

04. விடயப்பரப்பு மட்டுப்படுத்தபடல்

இந்த அறிக்கையில் குறிப்பிடப்பட்டுள்ள அவதானிப்புக்களின் மூலம் தீர்மானங்களை எடுக்கும் போது எனது விடயப்பரப்பு மேற்குறிப்பிடப்படும் எல்லைகளுக்கு உட்பட்டிருந்தமையை சுட்டிக் காண்பிக்கின்றேன்.

4.1 உள்நாட்டு இறைவரி திணைக்களத்தினால் மதிப்பிழந்த காசோலைகள் தொடர்பில் 2019 யூன் 30 ஆந் திகதி தயாரிக்கப்பட்ட கணக்காய்விற்கு சமர்ப்பிக்கப்பட்ட தகவல்கள் உள்ளடங்கிய கணனி மென் பிரதியில் உள்ளடங்கியுள்ள தகவல்களின் அடிப்படையில் அறிக்கை சமர்ப்பிக்கப்பட்டுள்ளது. அந்த தகவல்கள் நாளாந்தம் நாளதுவரையாக பெற்றுக்கொள்ளும் வசதியினை திணைக்களத்தினால் கணக்காய்விற்கு வழங்காமையின் காரணத்தினால் 2019 யூன் 30 ஆந் திகதியின் பின்னர் இடம்பெற்றுள்ள வேறுபாடுகளை இந்த அறிக்கை சுட்டிக்காண்பிக்கவில்லை. (பின்னிணைப்பு - 02)

4.2 மதிப்பிழந்த காசோலைகளுக்கு உரிய வரியிறுப்பாளர்களின் தனிப்பட்ட கணக்கு வைத்தல் கணனி கட்டமைப்பு மூலம் மேற்கொள்ளப்படுகின்றது. காசோலைகள் மதிப்பிழக்கின்றமை மற்றும் கணக்கு வைத்தல் தொடர்பில் தொடர்பான அறிக்கைகள் கணனி கட்டமைப்பின் மூலம் நேரடியாக பெற்றுக்கொள்வதற்கான வசதிகள் மற்றும் வழிகாட்டிகள் கணக்காய்விற்கு வழங்கப்பட்டிருக்காததுடன் திணைக்களத்தினால் தயாரிக்கப்பட்டு கணக்காய்விற்கு வழங்கப்பட்டுள்ள அறிக்கைகளின் அடிப்படையில் கணக்காய்வு இடம்பெறுகின்றமை.

4.3 2019 யூன் 30 ஆந் திகதியில் உள்ளபடியாக மதிப்பிழந்துள்ள காசோலைகள் மதிப்பிழந்தமைக்கு தாக்கமளித்துள்ள காரணங்களினை பகுப்பாய்வு செய்வதற்காக உள்நாட்டு இறைவரி திணைக்களத்தினால் விரிவான தகவல்கள் சமர்ப்பிக்கப்பட்டிருக்காததுடன் மதிப்பிழந்தமைக்கு தாக்கமளித்துள்ள பிரதான காரணம் மற்றும் அதன் சதவீதம் மாத்திரம் முன்வைக்கப்பட்டுள்ளமை.

05. நடைமுறை

5.1 மதிப்பிழந்த காசோலைகளை இனங்காணுதல், அறிக்கையிடல் மற்றும் அறவிடுவதற்காக முன்வைக்கும் நடைமுறைக்கான அறிமுகம்

5.1.1 வரியிறுப்பாளர்களினால் சுய மதிப்பீட்டின் அடிப்படையில் மற்றும் மேலதிக மதிப்பீட்டின் அடிப்படையில் வரி செலுத்தும் போது உள்நாட்டு இறைவரி ஆணையாளர் நாயகத்தின்

வரி சேகரிக்கும் வங்கிக் கணக்குகளுக்கு காசோலைகள் மூலம் வரி செலுத்துதல் மேற்கொள்ளப்படுகின்றது. வருமானம் சேகரிக்கும் வங்கி உள்நாட்டு இறைவரித் திணைக்களத்தின் கணினிமயப்படுத்தப்பட்ட வருமான முகாமைத்துவ தகவல் கட்டமைப்பு (RAMIS) உடன் இணைக்கப்பட்டுள்ளது. அதன் பிரகாரம் நாளாந்தம் வங்கிக் கணக்குகளுக்கு சேகரிக்கப்படும் வருமானங்கள் தொடர்பான அறிக்கைகள் உள்ளடக்கப்பட்ட இலத்திரனியல் கடிதங்களின் கோர்வையொன்று வங்கியினால் திணைக்களத்தின் கணினி கட்டமைப்புக்கு வழங்கப்படும்.

5.1.2 அந்த இலத்திரனியல் கடிதங்களின் கோவையின் மூலம் வரியிறுப்பாளர்களின் கொடுப்பனவுகள் RAMIS கட்டமைப்பிற்கு உரிய கொடுப்பனவொன்று (RAMIS) எனும் கட்டமைப்பில் உள்ள வரியிறுப்பாளர்களின் பேரேட்டுக் கணக்கிற்கு தன்னியக்கமான முறையில் நாளதுவரையாக்கல் இடம்பெறுவதுடன் 2015 திசம்பர் 31 ஆந் திகதி அல்லது அதற்கு முற்பட்ட காலப்பகுதிக்கு உரிய கொடுப்பனவொன்று எனின் பழைய வரி நிர்வாக கட்டமைப்பு (Legacy System) ஊடாக வரியிறுப்பாளரின் பேரேட்டுக் கணக்கிற்கு தன்னியக்கமான முறையில் நாளதுவரையாக்கப்படும்.

5.1.3 எவ்வாறெனினும், வங்கிக் கணக்குகளுக்கு செலவு வைக்கப்பட்ட காசோலைகள் மதிப்பிழந்துள்ள போது வங்கியினால் மதிப்பிழந்த காசோலைகள் தொடர்பான விபரங்கள் உள்ளடக்கப்பட்ட இலத்திரனியல் கடிதங்களின் கோவையொன்று திணைக்களத்தின் RAMIS கட்டமைப்பிற்கு வழங்கப்படுவதுடன் மதிப்பிழந்த காசோலைகள் தொடர்பில் அறிவிக்கும் கட்டளைகளும் வங்கியினால் (Cheque Return Notification) திணைக்களத்திற்கு அனுப்புதல் இடம்பெறுகின்றது. (பின்னிணைப்பு - 03)

5.1.4 அதன் பின்னர் கணினி கட்டமைப்பு மூலம் அல்லது உத்தியோகத்தரினால் மதிப்பிழந்த காசோலை அறிவிப்பு வருமானம் பெறுவனவு தகவல்களுடன் பரிசோதிக்கப்பட்டு மதிப்பிழந்த காசோலைக்கு உரிய பெறுவனவுகள் இனங்காணப்பட்டு பதிவு செய்யப்பட்டு வரியிறுப்பாளரின் பேரேட்டில் அதற்குரிய வரிப் பொறுப்பு மீண்டும் உருவாக்கப்படுவதுடன் மதிப்பிழந்த காசோலையின் பெறுமதியில் 10 சதவீதமான தண்டப்பணமும் (பின்னிணைப்பு - 04) திணைக்களத்தினால் வரியிறுப்பாளருக்கு விதிக்கப்படும்.

5.1.5 அதன் பிரகாரம் காசோலையொன்று மதிப்பிழந்துள்ளமை காரணமாக தண்டப்பணம் விதிக்கப்பட்டுள்ளதாக மதிப்பிழந்த காசோலையின் பெறுமதி தண்டப்பணத்தின் பெறுமதியுடன் துரிதமாக செலுத்துமாறு திணைக்களத்தினால் வரியிறுப்பாளருக்கு எழுத்துமூலம் அறிவித்தல் (பின்னிணைப்பு - 05) மேற்கொள்ளப்படுகின்றது.

5.1.6 அதன் பின்னர் மதிப்பிழந்த காசோலைக்குரிய பணம் சேகரிக்கப்பட்டு தீர்ப்பளவு செய்யும் பணிகளுக்காக நிலுவை வரி அறவிடும் பிரிவுக்கு அல்லது ஆவணம் காணப்படும் கிளைக்கு அறிவித்தல் இடம்பெறுகின்றது.

5.1.7 குறித்த பிரிவினால் மதிப்பிழந்த காசோலைக்கு உரிய நிலுவை வரித்தொகை, வரி அதிகாரச்சட்டங்களின் நிலுவை வரி அறவிடுவதற்காக விதிக்கப்பட்டுள்ள ஏற்பாடுகளின் பிரகாரம் (பின்னிணைப்பு - 06) நடவடிக்கை எடுத்து அறவிடல் இடம்பெறுவதுடன் அறவீட்டின் முன்னேற்றம் மதிப்பிழந்த காசோலைகள் தொடர்பிலான கண்காணிப்பு பணிகளை மேற்கொள்ளும் கொடுப்பளவு மற்றும் ஒப்பீட்டு பிரிவிற்கு அறிக்கையிடல் இடம்பெற வேண்டும்.

5.2 காசோலைகள் மதிப்பிழத்தல் மற்றும் மதிப்பிழந்த காசோலைகளுக்காக பணம் அறவிடுதல் தொடர்பில் திணைக்களம் செயற்பட்டுள்ள விதம்


5.2.1 2015 ஆம் ஆண்டு முதல் 2018 வரையான வருடங்களின் திசம்பர் 31 ஆந் திகதிக்கு மற்றும் 2019 ஆம் ஆண்டின் யூன் 30 ஆந் திகதியில் உள்ளபடியாக காணப்பட்ட மதிப்பிழந்த காசோலைகள் தொடர்பான விபரங்கள் பின்வரும் அட்டவணை இலக்கம் 01 இல் காணப்படுகின்றது.

அட்டவணை இல. 01 - மதிப்பிழந்த காசோலைகளின் எண்ணிக்கை மற்றும் பெறுமதி 2015 -2019 யூன் 30 வரை

ஆண்டு / காலப்பகுதி	மதிப்பிழந்துள்ள பணத்தை பெற்றுக்கொள்ள வேண்டிய காசோலைகள்	
-----	காசோலைகளின் எண்ணிக்கை	பெறுமதி (ரூபா)
-----	-----	-----
2015 திசம்பர் 31	4,494	1,093,158,143
2016 திசம்பர் 31	5,928	1,975,013,275
2017 திசம்பர் 31	7,140	2,524,659,265
2018 திசம்பர் 31	7,295	2,549,810,186
2019 யூன் 30 வரை	8,060	3,031,886,211

அதன் பிரகாரம் காசோலைகளின் மதிப்பிழத்தலின் போக்கு பின்வரும் வரைபத்தின் மூலம் மேலும் தெளிவுபடுத்தப்படுகின்றது.

வரைபடம்: 01 - மதிப்பிழந்த காசோலைகளின் பெறுமதி



5.2.2 காசோலைகள் மதிப்பிழப்பதற்கு தாக்கமளித்துள்ள காரணங்கள் தொடர்பில் விசாரணைகளை மேற்கொள்ளும் போது மதிப்பிழந்த காசோலைகளின் மொத்த எண்ணிக்கையில் சுமார் 89 சதவீதமான காசோலைகளின் மதிப்பிழத்தலுக்கு வரியிறுப்பாளரின் பின்வரும் விடயங்கள் தாக்கமளித்திருந்தமை உள்நாட்டு இறைவரித் திணைக்களத்தினால் கணக்காய்விற்கு அறிவிக்கப்பட்டிருந்தது. (பின்னிணைப்பு 07)

- வரவு சீட்டு தீர்வையாகியிராமை
- கட்டளையாளரை விசாரிக்குமாறு வங்கிக்கு அறிவிக்கப்பட்டுள்ளமை
- கட்டளையாளரின் சான்று கிடைக்கும் வரையிலும் கொடுப்பனவுகள் பிற்போடப்பட்டுள்ளதாக வங்கி அறிவித்துள்ளமை.
- செலவுச் சீட்டுக்கள் உறுதிப்படுத்தப்பட்டிருக்கவில்லை என்பது வங்கியினால் அறிவிக்கப்பட்டுள்ளமை.
- கணக்குகள் மூடப்பட்டுள்ளதாக வங்கி அறிவித்துள்ளமை
- கட்டளையாளரால் கொடுப்பனவுகள் நிறுத்தப்பட்டுள்ளதாக வங்கி அறிவித்துள்ளமை.

- 5.2.3 2015 திசெம்பர் 31 ஆந் திகதி வரை Legacy கட்டமைப்பின் கீழ் நிர்வகிக்கப்படும் வரிக் காலப்பகுதிக்குரிய மதிப்பிழந்த காசோலைகள் தொடர்பான விபரங்கள் கொடுப்பனவு மற்றும் ஒப்பீட்டுப் பிரிவினால் தலைமை அலுவலகத்தின் பிரிவுகள் மற்றும் 25 பிரதேச அலுவலகங்களுக்கு அனுப்பப்பட்டிருந்தது. அவ்வாறே RAMIS இன் கீழ் நிர்வகிக்கப்படும் 2016 சனவரி 01 ஆந் திகதி முதல் 2019 யூன் 30 ஆந் திகதி வரை குறித்த மதிப்பிழந்த காசோலைகள் தொடர்பில் விபரங்கள் தலைமை அலுவலகத்தின் பிரிவுகள் மற்றும் 23 பிரதேச அலுவலகங்களுக்கு அனுப்பப்பட்டிருந்தது.
- 5.2.4 உள்நாட்டு இறைவரித் திணைக்களத்தினால் தயாரிக்கப்பட்டு கணக்காய்விற்கு முன்வைக்கப்பட்ட மதிப்பிழந்த காசோலைகளின் பதிவேட்டினை பரிசோதிக்கும் போது ஒரே வரியிறுப்பாளரிடமிருந்து கிடைக்கப் பெற்ற சில காசோலைகள் மதிப்பிழந்துள்ளமை அவதானிக்கப்பட்டது.
- 5.2.5 திணைக்களத்தினால் தயாரிக்கப்பட்டிருந்த கணக்காய்விற்கு வழங்கப்பட்டிருந்த 2019 யூன் 30 ஆந் திகதியில் உள்ளபடியான மதிப்பிழந்த காசோலைகள் பதிவேட்டில் மதிப்பிழந்த காசோலைகளின் பெறுமதியின் பிரகாரம் பின்வருமாறு மீதிகளின் பகுப்பாய்வொன்றினை மேற்கொள்ள முடியுமாகவிருந்தது.

அட்டவணை இல. 02 - மதிப்பிழந்த காசோலைகளின் பெறுமதி மற்றும் எண்ணிக்கை (பெறுமதியின் அடிப்படையில்)

பெறுமதியின் வீச்சு	மதிப்பிழந்த காசோலைகளின் எண்ணிக்கை	பெறுமதி
-----	-----	-----
(ரூபா)		(ரூபா)
500,000 க்கு மேல்	6,759	894,549,671
500,000 - 1,000,000	719	463,884,901
1,000,000 க்கு மேல்	582	1,673,451,638

- 5.2.6 2019 யூன் 30 ஆந் திகதியில் உள்ளபடியாக கிடைத்துள்ள மதிப்பிழந்த காசோலைகளின் விபரங்களின் பிரகாரம் 2019 ஆம் ஆண்டு மற்றும் அதற்கு முன்னைய வருடங்களில் மதிப்பிழந்துள்ள காசோலைகள் காணப்பட்டதுடன் அதன் காலப்பகுப்பாய்வு பின்வருமாறு ஆகும்.

அட்டவணை இலக்கம் 03 - 2019 ஆம் ஆண்டு மற்றும் அதற்கு முன்னைய வருடங்களில் மதிப்பிழந்துள்ள காசோலைகள் தொடர்பான விபரம்

காசோலைகள் மதிப்பிழந்த வருடம்	காசோலைகளின் எண்ணிக்கை	பெறுமதி
		(ரூபா)
2019	1,525	660,595,825
2018	1,376	822,988,865
2017	1,451	514,883,457
2016	1,006	337,994,893
2015	643	201,440,343
2015 இற்கு முன்னைய ஆண்டுகளில்	2,059	493,982,828
கூட்டுத்தொகை	8,060	3,031,886,211

5.2.7 கணக்காய்விற்கு முன்வைக்கப்பட்ட தகவல்களின் பிரகாரம் 2019 யூன் 30 ஆந் திகதியில் உள்ளபடியாக மதிப்பிழந்த காசோலைகளின் பெறுமதி வரி வகைகளின் அடிப்படையாக பின்வருமாறு பகுப்பாய்விற்கு உட்படுத்த முடியும்.

அட்டவணை இலக்கம் 04 - மதிப்பிழந்த காசோலைகள் வரி வகையின் பிரகாரம்

வரி வகை	காசோலைகளின் எண்ணிக்கை	பெறுமதி
		(ரூபா)
பெறுமதி சேர் வரி (VAT)	4,028	2,039,529,515
தேசத்தைக் கட்டியெழுப்பும் வரி (NBT)	1,814	427,843,110
வருமான வரி (IT)	1,340	317,825,873
பொருளாதார சேவைக் கட்டணம் (ESC)	525	208,258,489
உழைக்கும் போது செலுத்தும் வரி (PAYE)	316	31,767,839
ஏனைய வரி வகைகள் (Other Taxes)	37	6,661,385
மொத்தம்	8,060	3,031,886,211

5.2.8 மதிப்பிழந்த காசோலைகள் தொடர்பில் நடவடிக்கை எடுப்பதற்காக வரவு தீர்ப்பனவு பிரிவின் ஆணையாளரினால் 2012 சனவரி 20 ஆந் திகதி வெளியிடப்பட்ட கடிதத்தின் பிரகாரம் (பின்னிணைப்பு - 04) மதிப்பிழந்த காசோலைகளின் பெறுமதியில் 10 சதவீதமான தொகையானது தண்டப்பணமாக வரியிறுப்பாளரிடமிருந்து அறவிடுவதற்கு திணைக்களத்தினால் நடவடிக்கை எடுக்கப்படுகின்றது.

06. அவதானிப்புக்கள்

6.1 5.2.1 பந்தியில் குறிப்பிடப்பட்டுள்ளவாறு 2015 ஆம் ஆண்டு முதல் 2019 யூன் 30 ஆந் திகதி வரை தகவல்களை பகுப்பாய்வு செய்யும் போது திணைக்களத்திற்கு கிடைத்த மதிப்பிழந்துள்ள காசோலைகளின் எண்ணிக்கை மற்றும் மதிப்பிழந்த காசோலைகளின் பெறுமதி ஆகியவற்றிலான அதிகரிப்பொன்று அவதானிக்கப்பட்டது. அதன் பிரகாரம் காசோலைகள் மதிப்பிழத்தலின் போக்கினை குறைத்துக் கொள்வதற்கான முறையான வேலைத்திட்டமொன்று திணைக்களத்தினால் அறிமுகப்படுத்தப்பட்டிருக்கவில்லை என்பது அவதானிக்கப்பட்டது.

6.2 5.2.2 பந்தியில் குறிப்பிடப்பட்டுள்ளவாறு மதிப்பிழந்துள்ள காசோலைகளிடையே சுமார் 89 சதவீதமான காசோலைகள் மதிப்பிழப்பதற்கு வரியிறுப்பாளரினால் உரிய முறையில் வங்கியின் கொடுப்பனவு வசதிகள் ஒழுங்குபடுத்தப்பட்டு வழங்கப்படாதிருந்தமை என்பது வெளிப்படுத்தப்பட்டிருந்த போதிலும், இந்த நிலைமையை தவிர்ப்பதற்காக வரியினை அறவிடுவதற்கு வங்கிக் கட்டளை பிறப்பித்து அல்லது ஏனைய நுண்தொழில்நுட்ப கொடுப்பனவு முறைகளை அறிமுகப்படுத்துவதற்கு முகாமைத்துவத்திற்கு கவனம் செலுத்தப்பட்டிருக்கவில்லை என்பது அவதானிக்கப்பட்டது.

6.3 5.2.3 பந்தியில் குறிப்பிடப்பட்டுள்ளவாறு மதிப்பிழந்த காசோலைகள் தொடர்பான விபரங்கள் தலைமை அலுவலகத்தின் கிளைகள் பிரதேச அலுவலகங்களுக்கு அனுப்பப்பட்டிருந்த போதிலும், **Legacy** வரி நிர்வாக கட்டமைப்பின் கீழ் கிடைத்துள்ள 5,558 மதிப்பிழந்த காசோலைகள் மற்றும் **RAMIS** வரி நிர்வாக கட்டமைப்பின் கீழ் கிடைத்துள்ள 2,502 மதிப்பிழந்த காசோலைகள் ஆகியன் 2019 யூன் 30 ஆந் திகதி வரையிலும் தீர்க்கப்பட்டிருக்கவில்லை. (பின்னிணைப்பு - 08) அதன் பிரகாரம் மதிப்பிழந்த காசோலைகளை தீர்ப்பனவு செய்தல் தொடர்பில் தலைமை அலுவலகத்தின் கிளைகள் மற்றும் பிரதேச அலுவலகங்கள் துரித நடவடிக்கை எடுத்திருக்கவில்லையென்பது அவதானிக்கப்பட்டது.

- 6.4 5.2.4 ஆம் பந்தியின் பிரகாரம் ஒரே வரியிறுப்பாளரின் பல காசோலைகள் மதிப்பிழந்த சந்தர்ப்பங்கள் அவதானிக்கப்பட்டன. ரூபா ஒரு மில்லியன் அல்லது அதற்கு மேற்பட்ட காசோலை ஒன்றிற்கு மேற்பட்ட மதிப்பிழந்துள்ள 88 வரியிறுப்பாளர்களின் அவதானிக்கப்பட்டதுடன் அவர்களிடமிருந்து கிடைத்த 322 காசோலைகள் மதிப்பிழந்திருந்ததுடன் அந்த காசோலைகளின் பெறுமதி ரூபா 1,108,921,494 ஆக இருந்தது.
- 6.5 மதிப்பிழந்த காசோலைகளின் பெறுமதியினை அடிப்படையாகக் கொண்டு 5.2.5 ஆம் பந்தியில் மேற்கொள்ளப்பட்டுள்ள பகுப்பாய்வின் பிரகாரம் ரூபா 1,000,000 அல்லது அதற்கு மேற்பட்ட பெறுமதியுடைய ரூபா 1,673,451,638 கூட்டுத்தொகையான 582 மதிப்பிழந்த காசோலைகள் காணப்பட்டதுடன் ரூபா 500,000 தொகைக்கும் ரூபா 1,000,000 இடைப்பட்ட ரூபா 463,884,901 கூட்டுத்தொகையான 719 மதிப்பிழந்த காசோலைகள் காணப்பட்டதாகவும் அவதானிக்கப்பட்டது. அதன் பிரகாரம் ரூபா 500,000 அல்லது அதற்கு மேற்பட்ட 1,301 எண்ணிக்கையான காசோலைகளை தீர்ப்பளவு செய்வதன் மூலம் ரூபா 2,137,336,539 அதாவது மொத்த மதிப்பிழந்த காசோலைகளின் பெறுமதியில் 71 சதவீதத்தினை தீர்ப்பளவு செய்வதற்கு இயலுமை காணப்பட்ட போதிலும் திணைக்களத்தினால் முறையான பகுப்பாய்வொன்றினை மேற்கொண்டு மதிப்பிழந்த காசோலைகளை தீர்ப்பளவு செய்வதற்கு நடவடிக்கை எடுக்கப்பட்டிருக்கவில்லை என்பது அவதானிக்கப்பட்டது.
- 6.6 5.2.6 ஆம் பந்தியின் குறிப்பிடப்பட்டுள்ளவாறு 2018 ஆம் ஆண்டு அல்லது அதற்கு முன்னைய வருடங்களில் மதிப்பிழந்துள்ள ரூபா 2,371,290,386 கூட்டுப் பெறுமதியுடைய 6,535 காசோலைகளை தீர்ப்பளவு செய்வதற்கு திணைக்களத்தின் பிரிவுகள் மற்றும் பிரதேச அலுவலகங்கள் நடவடிக்கை எடுத்திருக்காததுடன் அந்த பெறுமதியினுள் உள்ளடங்கியுள்ள ரூபா 493,982,828 பெறுமதியான 2,059 எண்ணிக்கையான காசோலைகள் 2015 ஆம் ஆண்டிற்கு முன்னைய வருடங்களுக்குரிய மதிப்பிழந்த காசோலைகளாகும். அதன் பிரகாரம் மதிப்பிழந்த காசோலைகளுக்காக பணத்தினை அறவிடவதற்கு அல்லது தீர்ப்பளவு செய்வதற்கு காலரீதியில் நடவடிக்கை எடுக்கப்பட்டிருக்கவில்லை என்பது அவதானிக்கப்பட்டது.
- 6.7 5.2.7 ஆம் பந்தியின் குறிப்பிடப்பட்டுள்ளவாறு மதிப்பிழந்துள்ள காசோலைகளிடையே ரூபா 2,039,529,515 கூட்டுப்பெறுமதியுடைய 4,028 எண்ணிக்கையான காசோலைகள் பெறுமதிசேர் வரிக்குரிய காசோலைகள் என்பது அவதானிக்கப்பட்டது. அத்துடன் அது மொத்த மதிப்பிழந்த காசோலைகளின் பெறுமதியில் 67 சதவீதத்தினை விஞ்சியிருந்தது. பெறுமதிசேர் வரி செலுத்துவோரினால் முன்றாந் தரப்பினரிடமிருந்து உள்நாட்டு

இறைவரித் திணைக்களத்திற்கு அனுப்பப்படும் நேரில் வரியாகும். அதன் பிரகாரம் இந்த நேரில் வரி தொகைக்குரிய காசோலைகள் மதிப்பிழத்தல் மதிப்பிழந்த காசோலைகளுக்காக துரிதமாக பணத்தினை பெற்றுக்கொள்ள நடவடிக்கை எடுக்காமையினால் திணைக்களத்தினால் வரி செலுத்துவோருக்கு அரசு வருமானத்தின் முறையற்ற பாவனைக்கான இடமளிக்கப்பட்டிருந்தமை அவதானிக்கப்பட்டது.

- 6.8 5.2.8 ஆம் பந்தியின் பிரகாரம் தண்டப்பணங்களை அறவிடுதல் திணைக்களத்தின் வரவு தீர்ப்பனவு பிரிவின் ஆணையாளரினால் வெளியிடப்பட்ட கடிதமொன்றினை மாத்திரம் அடிப்படையாகக் கொண்டு மேற்கொள்ளப்படுகின்றமை அவதானிக்கப்பட்டதுடன் அதற்கான ஏனைய எழுத்துமூல அங்கீகாரமொன்று இல்லையென்பது உள்நாட்டு இறைவரி ஆணையாளர் நாயகத்தினால் கணக்காய்விற்கு அறிவிக்கப்பட்டிருந்தது. (பின்னிணைப்பு - 09) 2019 யூன் 30 ஆந் திகதிக்கு உள்ளபடியாக அறவிடப்பட வேண்டிய மதிப்பிழந்த காசோலைகளின் பெறுமதி ரூபா 3,031,886,211 ஆனமையால் அதன் அடிப்படையில் அறவிடப்பட வேண்டிய ரூபா 303,188,621 தொகையான தண்டப்பணம் காணப்படுகின்றமை கணக்காய்விற்கு அவதானிக்கப்பட்டது.

07. முறைமைகள் மற்றும் கட்டுப்பாடுகளிலான நலிவுகள்

மதிப்பிழந்த காசோலைகள் தொடர்பில் மேற்கொள்ளப்பட்ட விசேட கணக்காய்வுப் பரிசோதனையின் போது பின்வருமாறு முறைமைகள் மற்றும் கட்டுப்பாடுகளிலான நலிவுகள் அவதானிக்கப்பட்டன.

- 7.1 கொடுப்பனவு மற்றும் ஒப்பீட்டுப் பிரிவினால் மதிப்பிழந்த காசோலைகள் தொடர்பான விபரங்கள் தலைமை அலுவலகத்தின் பிரிவுகள் மற்றும் பிரதேச அலுவலகங்களுக்கு வழங்கப்பட்டிருந்த போதிலும், அதற்குரிய தீர்ப்பனவு நடவடிக்கைகள் தொடர்பில் தேடிப்பார்த்து பின்தொடர்தலுக்குரிய உள்ளக கட்டுப்பாட்டு முறைமைகள் உரிய முறையில் செயற்படுத்தப்படவில்லையென்பது அவதானிக்கப்பட்டது.
- 7.2 மதிப்பிழந்த காசோலைகளின் செயல்வழிக் கோவை 2009 ஆண்டின் போது உள்நாட்டு இறைவரித் திணைக்களத்தின் வரவு மற்றும் விசேட வரவு பிரிவின் ஆணையாளரினால் தயாரிக்கப்பட்ட ஆவணமொன்றானதுடன் திணைக்களத்தின் கட்டமைப்புக்களிலான மாற்றங்கள் தொடர்பில் கருத்திற் கொண்டு அந்த செயல்வழிக் கோவையை காலரீதியில் மாற்றியமைப்பதற்கு திணைக்களம் நடவடிக்கை எடுத்திருக்கவில்லையென்பது அவதானிக்கப்பட்டது.

7.3 மதிப்பிழந்த காசோலைகளின் எண்ணிக்கை அதிகரித்தமையை கருத்திற்கொண்டு அது தொடர்பிலான உள்ளகக் கட்டுப்பாட்டு முறைமைகளை பலப்படுத்துவதற்கு முகாமைத்துவம் உரிய கவனம் செலுத்தியிருக்கவில்லையென்பது அவதானிக்கப்பட்டது.

08. பரிந்துரைகள்

8.1 காசோலைகள் மதிப்பிழத்தலினை குறைப்பதற்கு மதிப்பிழந்த காசோலைக்குரிய வரியிறுப்பாளரின் நிலுவை வரித் தொகையினை அறவிடுவதற்காக வரி அதிகாரச்சட்டங்களின் காணப்படும் அனைத்து அறவீட்டு நடவடிக்கைகளும் துரிதமாக பின்பற்றுவதற்கு நடவடிக்கை எடுக்க வேண்டும் என்பது. (தொடர்பு 6.1 மற்றும் 6.3 ஆம் பந்தி)

8.2 காசோலைகள் மதிப்பிழக்கும் போக்கினை குறைப்பதற்கு வரி செலுத்துவதற்கான காசோலைகளுக்கு மேலதிகமாக / பதிலாக வங்கிக் கட்டளை பிறப்பித்து அதன் மூலம் பணத்தினை பெற்றுக் கொள்ளல், ஏனைய நுண் தொழில்நுட்ப கொடுப்பனவு முறைகளை பயன்படுத்துதல் போன்ற நடைமுறைகள் பின்பற்றப்பட வேண்டும் என்பது. (தொடர்பு - 6.2 ஆம் பந்தி)

8.3 ஒரு காசோலைக்கு மேற்பட்ட எண்ணிக்கையான மதிப்பிழந்துள்ள காசோலைகளுக்கு உரிய 88 வரியிறுப்பாளர்களுக்கு உரிய ரூபா 1,108,921,494 மீதிகளை துரிதமாக தீர்ப்பனவு செய்வதற்கும் தொடர்ச்சியாக மதிப்பிழத்தலுக்கு உட்படும் காசோலைகளை வழங்கும் அவ்வாறான வரியிறுப்பாளர்களின் வரிப் பொறுப்பினை தீர்ப்பனவு செய்யும் போது காசோலைகளுக்கு பதிலாக பணம் அல்லது வங்கிக் கட்டளைகள் மாத்திரம் பெற்றுக்கொள்வதற்கு நடவடிக்கைகள் எடுக்கப்பட வேண்டும் என்பது. (தொடர்பு 6.4 ஆம் பந்தி)

8.4 மதிப்பிழந்த காசோலைகள் மற்றும் அதன் மீது விதிக்கப்பட்டுள்ள தண்டப்பணங்களை துரிதமாக அறவிடுவதற்கான நடைமுறையொன்றான ரூபா 500,000 இற்கு மேற்பட்ட மதிப்பிழந்த காசோலை பெறுமதிசேர் வரிக்காக கிடைத்து மதிப்பிழந்துள்ள அனைத்து காசோலைகள் மற்றும் மதிப்பிழந்த காசோலைகளின் காலப்பகுப்பாய்வின் பிரகாரம் 2018 மற்றும் அதற்கு முன்னைய வருடங்களில் மதிப்பிழந்துள்ள காசோலைகளுக்கு உரிய வரியிறுப்பாளர்களின் வங்கிக் கணக்குகளை இடைநிறுத்துதல், ஆதனங்களை கைப்பற்றுதல் அல்லது சவீகரித்தல், வரியிறுப்பாளருக்கு வெளிவாரி தரப்பினரடமிருந்து கடன் மீதிகளை திணைக்களத்திற்கு வரவழைப்பதற்கு மற்றும் நீதிமன்ற நடவடிக்கை எடுத்தல் போன்ற வரி அதிகாரச்சட்டங்களில் உள்ள ஏற்பாடுகளை துரிதமாக

அமுல்படுத்தி அறவிடுவதற்கு நடவடிக்கை எடுக்க வேண்டும் என்பது. (தொடர்பு 6.4, 6.6, 6.7 மற்றும் 6.8 ஆம் பந்தி)

- 8.5 மதிப்பிழந்துள்ள காசோலைகளுக்கிடையே ரூபா 2,039,529,515 கூட்டுப் பெறுமதியுடைய 4,028 எண்ணிக்கையான காசோலைகள் பெறுமதிசேர் வரிக்கு உரிய காசோலைகள் என்பது அவதானிக்கப்பட்டதுடன் அந்த பெறுமதியினை அந்த பெறுமதியினை அறவிடுவதற்கு உரிய மற்றும் துரிதமான நடவடிக்கை எடுக்கப்பட வேண்டும் என்பது. (தொடர்பு 6.7 ஆம் பந்தி)
- 8.6 தலைமை அலுவலகத்தின் பிரிவுகள் மற்றும் பிரதேச அலுவலகங்களுக்கு அனுப்பப்பட்ட மதிப்பிழந்த காசோலைகளை நாளதுவரையாக தீர்ப்பதாக உறுதிப்படுத்துவதற்கு இயலுமானவாறு கண்காணிப்பு மற்றும் பின்தொடர் நடவடிக்கை உள்ளடக்கப்பட்ட முறையான உள்ளகக் கட்டுப்பாட்டு முறைமைகள் அறிமுகப்படுத்தி நடைமுறைப்படுத்தப்பட வேண்டும் என்பது. (தொடர்பு 7.1 ஆம் பந்தி)
- 8.7 2009 ஆம் ஆண்டில் தயாரிக்கப்பட்டுள்ள மதிப்பிழந்த காசோலைகள் செயல்வழிக் கோவை மீள்பரிசோதிக்கப்பட்டு புதிய கணனி கட்டமைப்பின் விடயங்களும் கருத்திற் கொள்ளப்பட்டு உரிய பிரிவுகள் மற்றும் உத்தியோகத்தர்களுக்கு பொறுப்பு கையளிக்கப்படும் வகையில் புதிய செயல்வழிக்கோவை தயாரிக்கப்பட வேண்டும் என்பது. (தொடர்பு 7.2 ஆம் பந்தி)
- 8.8 மதிப்பிழந்த காசோலைகளின் எண்ணிக்கையை குறைப்பதற்காக உள்ளகக் கட்டுப்பாட்டு முறைமையினை பலப்படுத்துவதற்கு முகாமைத்துவத்தின் கவனம் செலுத்தப்பட வேண்டும் என்பது. (தொடர்பு 7.3 ஆம் பந்தி)

ஓய்.பி./டபிள்யூ. பி. சி. விக்ரமரத்ன.

கணக்காய்வாளர் தலைமை அதிபதி

டபிள்யூ.பி.சி.விக்ரமரத்ன

கணக்காய்வாளர் தலைமை அதிபதி

2020 ஜூலை 20 ஆந் திகதி

ஜூலை

Executive Summary

For the purpose of exempting from the tax liability, the tax payers remit funds to the Revenue Collection Account of the Commissioner General of Inland Revenue. The banks involved in the collection of money have been connected to the computer system of the Inland Revenue Department under the Revenue Management Administration Information System and once the details on the payments made by the taxpayers are furnished by the banks, the tax files of the relevant taxpayers will be updated.

Most taxpayers make their payments for tax liability by cheques and with the realization of the relevant cheques, such taxpayers are exempted from the tax liability. Provided, however, that the cheques so given to the Inland Revenue Departments by certain taxpayers become dishonoured and gradual increase in the number of dishonoured cheques and their total value was observed over the past few years. The value of 4,494 dishonoured cheques stood at Rs.1,093 million as at 31 December 2015 and that value had become at Rs.3,031 million by 30 June 2019 whilst increasing the number of dishonoured cheques up to 8,060. It was observed that the cheques which had become dishonoured as at 30 June 2019 included the cheques worth Rs.2,039 million that had been given in respect of Value Added Tax by the taxpayers after collecting them from a third party.

Similarly, it was revealed in certain instances that the collection of dishonoured cheques included several dishonoured cheques of the same taxpayer. Further, it was observed in carrying out age analysis of the dishonoured cheques that there were some unsettled cheques which had been received by the Department during the period from 2009 to 2019. Accordingly, poor performance was observed relating to the settlement of dishonoured cheques on the part of the Department. As a result, failure in the settlement of outstanding taxes and not collecting a significant amount of Government revenue in time could be observed.

2. Background and Nature of the Report

In the collection of tax by the Department, most taxpayers settle their tax by cheques. As instructed by the Department, the tax payers remit the payable tax on the self-assessment and the tax imposed by the Department on additional assessment to the official bank accounts maintained by the Commissioner General of Inland Revenue. The Unit called Payment and Reconciliation Unit looks into the matter of being dishonoured the cheques so credited to the bank. In accordance with the instructions given to this Unit for internal control requirement of the Department, preparation of reports on the dishonoured cheques and referring them to the relevant units is carried out by the Payment and Reconciliation Unit. The details on the dishonoured cheques pertaining to the years 2016,2017 and 2018 were called for from the Commissioner General of Inland Revenue for the audit test check. In the examination of those reports, a tendency of increasing in the cheques becoming dishonoured was observed and despite being issued audit queries annually, no favourable steps had been taken to minimize the cheques becoming dishonoured and to expedite the settlement process of the dishonoured cheques or introduce other payment method. Therefore, having conducted examinations on the dishonoured cheques, this report has been issued incorporating the matters revealed during such examinations.

3. Methodologies Adopted

The following methodologies were adopted in the preparation of this report.

- 3.1 Perusal of registers, books and reports
 - 3.1.1 Acts pertaining to the taxes administered by the Commissioner General of Inland Revenue.
 - 3.1.2 Financial Regulation of the Democratic Socialist Republic of Sri Lanka.

- 3.1.3 Procedure on Dishonoured Cheques introduced by the Department to deal with the dishonoured cheques.(Annexure -1)
- 3.1.4 Records on the dishonoured cheques furnished to Audit by the Commissioner General of Inland Revenue. (Computer softcopy)

3.2 Other Methodologies

In addition to the perusal of documents, the following examinations were carried out.

- 3.2.1 Analyzing data and carrying out calculations based on the data presented to Audit.
- 3.2.2. Studying the procedure adopted in dealing with the dishonouredcheques by way of conducting discussions with the officers of the Payment and Reconciliation Unit of the Department of Inland Revenue.

4. Limitation of the Scope

It is emphasized that my scope was subject to the following limitations in reaching conclusions through the observations set out in this report.

- 4.1 This report has been presented based on the information included in the computer softcopy prepared and presented to Audit by the Inland Revenue Department regarding the dishonoured cheques as at 30 June 2019. Since the Department did not make arrangements to provide facilities to obtain such information daily in an updated manner to the Audit, the changes occurred after 30 June 2019 are not revealed in the report. (Annexure-2)
- 4.2 Recording individual accounts notes of the taxpayer regarding the dishonoured cheques are carried out by the computer systems. Facilities and guidelines to obtain records directly on the cheques becoming dishonoured and keeping notes to the accounts from the computer system had not been provided to the Audit and the

relevant audit had to be carried out based on the reports prepared and presented to the Audit by the Department.

- 4.3 The Department of Inland Revenue had not submitted detailed information to analyze the reasons for becoming the cheques dishonoured that had become dishonoured as at 30 June 2019 and only the main reason attributed to become the cheques dishonoured and their percentage had been presented.

5. Process

5.1 Introduction of the process of identifying dishonoured cheques, reporting and directing to recovery of dues

- 5.1.1 In the payment of tax by the taxpayers on the self-assessment and additional assessment, relevant payments are made to the revenue collection accounts of the Commissioner General of Inland Revenue by cheques. The banks involved in the collection of revenue have been connected to the computerized Revenue Management Administration Information System (RAMIS) of the Inland Revenue Department. Accordingly, the bank forward an electronic version of a file containing records on the revenue collected daily in the bank accounts to the computer system of the Department.
- 5.1.2 If the payment of the taxpayer through the above electronic file is a payment relevant to the RAMIS system, the ledger account of the taxpayer contained in the RAMIS system automatically updates and where the payment is applicable for the period before 31 December 2015, the ledger account of the taxpayer automatically updates through the old tax administration system (Legacy System).
- 5.1.3 When the cheques credited to the bank accounts became dishonoured, the bank provide an electronic file containing details on the dishonoured to the RAMIS system of the Department and the bank send the Cheque Return Notification to the Department. (Annexure- 3)

- 5.1.4 Subsequently, having examined the Cheque Return Notifications with details of the receipt of revenue by the computer system or the officers and identified the dues relevant to the dishonoured cheque, entries are made and relevant tax liability is again fixed in the ledger of the taxpayer. Further, a fine of 10 per cent of the value of the dishonoured cheque is imposed to the taxpayer by the Department (Annexure-4).
- 5.1.5 Accordingly, the Department informs the taxpayer in writing that the cheque had become dishonoured and fines has been imposed and therefore, pay the value of dishonoured cheque along with the relevant fine expeditiously. (Annexure-5)
- 5.1.6 Thereafter, relevant amount of the dishonoured cheque is recovered and informed the matter to the Outstanding Tax Recovery Unit or to the Unit which maintains the relevant file, in order to settle the same.
- 5.1.7 The relevant Division should recover the outstanding amount of the dishonoured cheque in terms of provisions pertaining to the recovery of outstanding tax stipulated in the Acts (Annexure 6) and progress of the recovery of outstanding should be reported to the Payment and Reconciliation Division which carried out the monitoring of the dishonoured cheques.

5.2 The manner in which the Department had dealt with the dishonoured cheques and the recovery of money.


- 5.2.1 Details of the cheques that had become dishonoured from the year 2015 as at 31 December 2018 and 30 June 2019 appear in Table 01.

Table 01- Number of dishonoured cheques from the year 2015 up to 30 June 2019 and their value

Year/ Period	Dishonoured Cheques	
	No. of Cheques	Value (Rs.)
As at 31 December 2015	4,494	1,093,158,143
As at 31 December 2016	5,928	1,975,013,275
As at 31 December 2017	7,140	2,524,659,265
As at 31 December 2018	7,295	2,549,810,186
As at 30 June 2019	8,060	3,031,886,211

Accordingly, the tendency of cheques becoming dishonoured is further elaborated in the following graph.

Graph 1- Value of the dishonoured cheques.



5.2.2 In the examination of reasons attributed to cheques becoming dishonoured, the Department had reported to the Audit that the following reasons of the taxpayer had mainly contributed to become 89 per cent of cheques dishonoured out of the total number of dishonoured cheques. (Annexure- 07)

- Non-realization of cheques.
- That the bank had informed to enquire the drawer.
- That the bank had informed about postponing the payment until the receipt of assurance of the drawer.
- Bank had notified that the credit note had not been confirmed.
- Bank had notified that the accounts had been closed.
- Bank had informed that payment had been halted by the drawer.

5.2.3 The Payment and Reconciliation Unit had referred the details on the dishonoured cheques relating to the tax period administered under the Legacy system as at 31 December 2015 to the units of the Head Office and the 25 regional offices. Similarly, details in connection with the dishonoured cheques pertaining to the period from 01 January 2016 to 30 June 2019 and administered under the RAMIS system have been referred to the units of the Head office and 23 regional offices.

5.2.4 It was observed in the examination of the register on dishonoured cheques prepared and furnished to the Audit by the Inland Revenue Department that in some instances, several cheques received by the same taxpayer had become dishonoured.

5.2.5 According to the value of the dishonoured cheques contained in the register of dishonoured cheques as at 30 June 2019 presented to the Audit by the Department, the following balance analysis could be made.

Table No-02- Value of dishonoured cheques and the number of cheques (According to the value)

Range of the value (Rs.)	No. of Dishonoured Cheques	Value (Rs.)
Less than 500,000	6,759	894,549,671
500,000- 1,000,000	719	463,884,901
Exceeding 1,000,000	582	1,673,451,638

5.2.6 According to the details on the dishonoured cheques furnished as at 30 June 2019, there had been cheques that had become dishonoured in the year 2019 and the preceding years and the age analysis thereof is as follows.

Table No 03- Details on the cheques that had become dishonoured during the year 2019 and the preceding years.

The year in which the cheque became dishonoured	No. of cheques	Value (Rs.)
2019	1,525	660,595,825
2018	1,376	822,988,865
2017	1,451	514,883,457
2016	1,006	337,994,893
2015	643	201,440,343
Before the year 2015	2,059	493,982,828
Total	8,060	3,031,886,211

5.2.7 According to the information furnished to Audit, the value of dishonoured cheques as at 30 June 2019 can be analyzed based on the taxes as indicated below.

Table No 04- Dishonoured cheques according to the Tax Types.

Type of Tax	No. of Cheques	Value (Rs.)
-----	-----	-----
Value Added Tax (VAT)	4,028	2,039,529,515
Nation Building Tax (NBT)	1,814	427,843,110
Income Tax (IT)	1,340	317,825,873
Economic Service Tax (ECS)	525	208,258,489
Pay As You Earn Tax (PAYE)	316	31,767,839
Other Taxes	37	6,661,385
	-----	-----
Total	8,060	3,031,886,211
	=====	=====

5.2.8 In terms of the Letter dated 20 January 2012 issued by the Commissioner of the Clearance Unit in order to deal with the dishonoured cheques (Annexure-4), the Department takes steps to recover a fine of 10 per cent of the value of dishonoured cheques from the tax payers.

6. Observations

6.1 As referred to in Paragraph 5.2.1, in analyzing the information from the year 2015 up to 30 June 2019, an increase in the number of dishonoured cheques received by the Department and the value of the dishonoured cheques was observed. Accordingly, the Department had not introduced a formal methodology to minimize the tendency of cheques becoming dishonoured.

6.2 It was revealed according to the Paragraph 5.2.2 that the failure on the part of the taxpayer to provide properly the bank payment facilities had contributed to become

89 per cent of the cheques dishonoured. Nevertheless, it was observed that the Management's attention had not been drawn on introducing bank drafts or modern technical payment methods to recover the tax while avoiding the above situation.

- 6.3 As specified in Paragraph 5.2.3, although details on the dishonoured cheques had been referred to the units of the Head Office and regional offices, 5,558 dishonoured cheques received under the Legacy tax control system and 2,502 dishonoured cheques received under the RAMIS system had not been settled even by 30 June 2019 (Annexure 8). Accordingly, it was observed that the units of the Head Office and regional offices had not taken prompt action to settle the dishonoured cheques.
- 6.4 As referred to in Paragraph 5.2.4, it was observed that several cheques of the same tax payer had become dishonoured in some instances and there observed 88 such tax payers whose cheques, more than none in number, at the value of Rs.01 million or exceeding that amount had become dishonoured. The number of such dishonoured cheques was 322 and the value of those cheques had been Rs.1,108,921,494.
- 6.5 It was observed according to the analysis made in the Paragraph 5.2.5 based on the value of the dishonoured cheques that there were 582 dishonoured cheques totalling Rs.1,673,451,638 comprising the cheques worth Rs.1,000,000 or exceeding that value and 719 dishonoured cheques totalling Rs.463,884,901 comprising cheques at the value between Rs.500,000 and Rs.1,000,000. Accordingly, 71 per cent or Rs.2,137,336,539 of the value of the total dishonoured cheques could have been settled by means of settling 1,301 of these cheques comprising the cheques worth Rs.500,000 or more than that. Nevertheless, it was observed that the Department had not taken steps to settle the dishonoured cheques by carrying out a formal analysis.
- 6.6 As referred to in Paragraph 5.2.6, the units of the Department and the regional offices had not taken steps to settle 6,535 cheques worth Rs.2,371,290,386 that had become dishonoured in the year 2018 and the preceding years and 2,059 cheques worth Rs.493,982,828 included in the above amount had become dishonoured before the year 2015. Accordingly, it was observed that steps had not been timely taken to recover money for the dishonoured cheques or settle them.

- 6.7 As referred to in Paragraph 5.2.7, it was observed that 4,028 cheques worth Rs.2,039,529,515 of the dishonoured cheques were applicable to the Value Added Tax and it had exceeded 67 per cent of the value of total dishonoured cheques. The Value Added Tax is an indirect tax remitted to the Inland Revenue Department by the taxpayer after being collected them from a third party. Accordingly, as the cheques relevant to this indirect tax had become dishonoured and action had not been taken to collect money for such dishonoured cheques expeditiously, it was observed that the Department had made room for the taxpayers to misuse the Government revenue.
- 6.8 In terms of Paragraph 5.2.8, it was observed that the recovery of fines had been made solely upon a letter issued by the Commissioner of the Clearance Unit and the Commissioner General of Inland Revenue had informed the Audit that there was no any written approval for that purpose (Annexure 9). The value of the dishonoured cheques as at 30 June 2019 amounted to Rs.3,031,886,211 and accordingly, the fine recoverable thereupon amounted to Rs.303,188,621.

7. Weaknesses in Systems and Controls

The following weaknesses in systems and controls were observed during the course of audit test cheques carried out on the dishonoured cheques.

- 7.1 Even though the Payment and Reconciliation Unit had provided the details on dishonored cheques to the units of the Head Office and the regional offices, it was observed that the internal control systems for looking into the measures on their settlement and regarding follow up actions were not properly in operation.
- 7.2 The Procedure on Dishonoured Cheques is a document prepared by the Commissioner of the Recovery and Special Recovery Unit of the Department of Inland Revenue in the year 2009 and it was observed that the Department had not taken

steps to timely amend the above Procedure taking into consideration the changes occurred in the systems of the Department.

- 7.3 It was observed that the Management had not properly paid attention on strengthening the internal control system regarding the dishonoured cheques taking into consideration the trend of increasing in the dishonoured cheques.

8. Recommendations

- 8.1 In order to minimize the tendency of the cheques becoming dishonoured, all the recovery measures stipulated in the Acts with regard to the recovery of outstanding tax applicable to the dishonoured cheque of the taxpayer should be expeditiously taken. (Reference Paragraphs 6.1 and 6.3)
- 8.2 In order to minimize the number of cheques becoming dishonoured, steps should be taken to shift to other money collecting methods such as bank drafts, other technical payment methods in addition to the cheques. (Reference Paragraph- 6.2)
- 8.3 Action should be taken to promptly settle the balance of Rs.1,108,921,494 relating to 88 taxpayers whose cheques, more than one in number, had become dishonoured and to accept only cash or bank drafts instead of cheques in the settlement of tax liability of the taxpayers whose cheques become constantly dishonoured. (Reference Paragraph 6.4)
- 8.4 As a step for speedy recovery of value of the dishonoured cheques and the fines imposed thereon, action should be taken to promptly implement the provisions contained in the Act such as suspension of bank account of the taxpayer, suspension or taking over of his properties, collecting the loan balances receivable to the taxpayer from external parties by the Department and initiating court actions relating to the dishonoured cheques exceeding Rs.500,000 in value, all the dishonoured cheques relating to the Value Added Tax and the cheques that had become dishonoured in the

year 2018 or the preceding years according to the age analysis. (Reference Paragraphs 6.4,6.6, 6.7 and 6.8)

- 8.5 It was observed that out of the dishonoured cheques, 4,028 cheques worth Rs.2,039,529,515 were applicable to the Value Added Tax and formal and expeditious action should be taken to recover those values. (Reference Paragraph 6.7)
- 8.6 Proper internal control system should be introduced and implemented so as to monitor ensuring the timely settlement of the dishonoured cheques sent to the units of the Head Office and regional offices and taking follow up actions thereon.
(Reference Paragraph 7.1)
- 8.7 Action should be taken to re-examine the Procedure on Dishonoured Cheques prepared in the year 2009 and prepare new Procedure so as to assign responsibilities to the relevant units and officers taking into account the details included in the new computer systems. (Reference Paragraph 7.2)
- 8.8 The Management should pay its due attention on strengthening the internal control system in order to minimize the number of dishonoured cheques. (Reference 7.3)

Sgd./W.P.C. Wickramaratne
Auditor General

W.P.C.Wickramaratne

Auditor General.

20 July 2020.

අය හා විශේෂ අය
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව,
අංක 33, පාරක් විදිය,
කොළඹ 02.
2009.10.02.

දේශීය ආදායම් කොමසාරිස්,
.....

අගරු වෙක්පත් කාර්ය පටිපාටිය

අගරු වී ඇති වෙක්පත් වල සඳහන් වටිනාකම නිශ්චිත කාල රාමුවක් තුළ ඉක්මනින් අය කර ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් මව අංශයන් හි ක්‍රියාත්මක විය යුතු ක්‍රියාදාමය ක්‍රමවත් කර ගැනීමේ අරමුණින් එම කාර්ය පටිපාටිය මෙසේ මව වෙත යොමු කරමි.

අගරු වෙක්පත් අය කිරීම් පිළිබඳ ප්‍රගතිය, අය නිෂ්කාශණ හා නීති අංශය විසින් මාස 03 කට වරක් කොමසාරිස් ජනරාල්වරයා වෙත වාර්තා කළ යුතු බැවින්, මේ පිළිබඳව මබගේ කාරුණික අවධානය යොමු කරන ලෙස මෙයින් ඉල්ලා සිටිමි.

කලුහරුණ
කලුහරුණ දහනායක
කොමසාරිස් අය හා විශේෂ අය

කාර්මික විද්‍යාල (කුලියා ආදායම)
මේ වගේ අය කිරීමේදී මෙහිදී මාස 03 කට වරක්
අගරු වෙක්පත් අය කිරීමේදී මෙහිදී මාස 03 කට වරක්
අගරු වෙක්පත් අය කිරීමේදී මෙහිදී මාස 03 කට වරක්
අගරු වෙක්පත් අය කිරීමේදී මෙහිදී මාස 03 කට වරක්

කලුහරුණ දහනායක මිය
කොමසාරිස්
අය හා විශේෂ අය
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
කොළඹ-02.

කලුහරුණ
10/08.
කොමසාරිස් අය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

අගරු වෙත්පත් කාර්ය පටිපාටිය

විවිධ ආයතන හා පුද්ගලයින් වෙත්පත් මගින් බදු ගෙවූ අවස්ථාවලදී මනාමෙහෙත් මගින් නිසා අගරු වෙත්පත් පිළිබඳ විස්තර බැංකු විසින් නිවේදනයක් මගින් දෙපාර්තමේන්තුව වෙත පවිෂ්ඨ කටයුතු කරනු ලැබේ. දැනට දෙපාර්තමේන්තුවේ,

- o අය නිෂ්කාගන අංශය
- o දත්ත සැකසුම් අංශය
- o බදු රඳවා ගැනීමේ අංශය
- o මුද්දර බදු අංශය
- o මට්ටු බදු හා සුදු බදු අංශය
- o බැංකු අංශය

යන අංශ වෙත බැංකුවලින් අගරු වෙත්පත් නිවේදන ලැබේ. අය නිෂ්කාගන අංශය හා දත්ත සැකසුම් අංශය වෙත ලැබෙන අගරු වෙත්පත් නිවේදන, අගරු වූ වෙත්පත් නිම ලිපිගොනුව පවතින අංශ වෙත යොමු කිරීමෙන් අනතුරුව එහි සඳහන් බදු මුදල තැවත අය කර ගැනීමට කටයුතු කරනු ලැබිය යුතු වේ. අගරු වෙත්පත් නිවේදන ලැබෙන අනෙකුත් සෑම අංශයක්ම ඒ ඒ නිවේදනයෙහි සඳහන් මුදල අය කිරීමේ කටයුතු එම අංශය විසින්ම කරනු ලැබිය යුතු ය. (බැංකුව විසින් ප්‍රාදේශීය කාර්යාලවලට කෙලින්ම අගරු වෙත්පත් නිවේදන ලබා දෙනු මනාලැබේ.)

බැංකුවෙන් අගරු වෙත්පත් නිවේදන ලද විගස කටයුතු කළයුතු ආකාරය

අගරු වෙත්පත් නිවේදනය බැංකුවෙන් ලැබුණ පසු එම අංශයෙහි විෂයය භාර බදු නිලධාරියා එම නිවේදනයට යොමු අංකයක් ලබා දී එම අංකය අගරු වෙත්පත් නිවේදනයේ දකුණු පස උඩ කෙළවරෙහි රතු පාටින් සටහන් කළයුතු ය. නිවේදනයට ලබා දෙන මෙම අංකය, එම අගරු වීම පිළිබඳ සෑම හඳුනා ගැනීමකට හා වාර්තා කිරීමකටම අදාළ කර ගතයුතු ය. අගරු වෙත්පත් නිවේදන යොමු අංකය පහත සඳහන් අංශයන්ගෙන් සමන්විත විය යුතු වේ.

- (අ) බැංකුවෙන් අගරු වෙත්පත් නිවේදනය ලැබුණු අංශය
- (ආ) අගරු වූ වෙත්පත්වලට අදාළ ලිපිගොනුව පවත්වා ගෙන යන අංශය
- (ඇ) හඳුනා ගැනීමේ අංකය ලබා දෙන වර්ෂය
- (ඈ) බැංකුවෙන් ලැබීමේ අනුපිලිවෙල අනුව ලබා දෙන අනුක්‍රමික අංකය (සෑම වසරක් ආරම්භයේ දී අංක 1 න් පටන් ගතයුතු ය.)

උදා:-

1. C.Hn/Matara/2008/1,2,3 (අය නිෂ්කාගන / මාතර ප්‍රා.කා. /2008
2. DPRU/Vat/2008/25, 26 - (දත්ත සැකසුම් අංශය/එ.අ.බ. /2008
3. Withholding Tax/ W.T (Int) /2008/105,106- (රඳවා ගැනීමේ බදු අංශය/ රඳවා ගැනීමේ බදු අංශය (පොලී) /2008

දත්ත සැකසුම් අංශය හා අය නිෂ්කාගත අංශය අගරු වෙස්පන් වෙනුවෙන් "ආකෘති පත්‍ර 1" ආශ්‍රේණයෙන් සකස් කර ගත් ලේඛනයක් දිනපතා මෙහෙයවිය යුතුය. එය අනුසාරයෙන් විදිපෙළ කර ගත් චාරිතාවක් ඊළඟ මාසයේ 10 වන දිනට පෙර අය නිෂ්කාගත අංශයේ නියෝජ්‍ය කොමසාරිස් වෙත ඉදිරිපත් කළයුතු ය.

ලිපිගොනුව පවතින අංශය වෙත අගරු වෙස්පන් නිවේදන ලබා දීම

අය නිෂ්කාගත අංශය හා දත්ත සැකසුම් අංශය විසින් අගරු වෙස්පන් නිවේදන සඳහා යොමු අංකය ලබා දුන් පසු එම නිවේදන වහාම ලිපිගොනුව පවතින අංශය වෙත ලබා දිය යුතු ය.

මෙහිදී (අ) දත්ත සැකසුම් අංශයෙහි විපයය භාර බදු නිලධාරියා අගරු වෙස්පන් නිවේදන සඳහා යොමු අංකය ලබා දුන් විගස නිවේදනයේ සඳහන් මුදලට අදාළ හර සටහන පරිගණකගත කිරීමෙන් අනතුරුව එම නිවේදනය ලිපිගොනුව පවතින අංශයේ නියෝජ්‍ය කොමසාරිස්වරයා වෙත අගරු වෙස්පන් ලේඛනය සමග යවා එහි මහුගේ අත්සන ලබා ගෙන භාර දීමට කටයුතු කළයුතු ය.

(ආ) අය නිෂ්කාගත අංශයේ විපයය භාර බදු නිලධාරියා අගරු වෙස්පන් නිවේදනය සඳහා යොමු අංකය ලබා දුන් විගස එය,

(I) ප්‍රධාන කාර්යාලයේ ලිපිගොනුව පවත්වා ගෙන යන අංශය වෙත භාර දීමේදී දත්ත සැකසුම් අංශය අනුගමනය කළයුතු භූමච්චිය භාවිතා කළයුතු වේ.

(II) ලිපිගොනුව ප්‍රාදේශීය කාර්යාලයක පවත්වා ගෙන යන අවස්ථාවකදී එම අගරු වෙස්පන් නිවේදන ලියාපදිංචි තැපැල් මගින් එම කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස් වෙත යැවිය යුතු වේ.

අනෙකුත් අංශ හා ලිපිගොනුව පවතින අංශ/ප්‍රාදේශීය කාර්යාල කටයුතු කළයුතු පිලිවෙල

අගරු වෙස්පන් කෙලින්ම බැංකුවෙන් ලබන අනෙකුත් අංශ සහ වෙනත් අංශ මෙන්ම ප්‍රාදේශීය කාර්යාල තමාට ලැබෙන අගරු වෙස්පන් වෙනුවෙන් ද, "ආකෘති පත්‍ර 1" හා ගත් ක්‍රියා මාර්ග වෙනුවෙන් "ආකෘති පත්‍ර 2 හා 3" අනුසාරයෙන් සකස් කළ ලේඛනයක් තබා ගතයුතු අතර, එක් එක් මාසය වෙනුවෙන් "ආකෘති පත්‍ර 1, 2 හා 3" මගින් විදිපෙළ කළ චාරිතා ඊළඟ මාසයේ 10 වන දිනට පෙර අය නිෂ්කාගත අංශයේ නියෝජ්‍ය කොමසාරිස් වෙත එවිය යුතුය.

අගරු වෙක්පත් පිළිබඳ ප්‍රධාන පාලන ලේඛනයක් පවත්වා ගෙන යාම අය නිෂ්කාගන අංශය භාර නියෝජ්‍ය කොමසාරිස්වරයාගේ වගකීමයි. එම ලේඛනය "ආකෘති පත්‍ර 1, 2 හා 3" හි දැක්වෙන සියළු විස්තරයන් ඇතුළත් වන සේ පිළියෙල කළයුතු ය. මාසිකව එය යථා වත් කළයුතු ය.

අගරු වෙක්පත් පිළිබඳ ප්‍රගති වාර්තාව තම වූ "ආකෘති පත්‍ර 4" දැක්වෙන ලේඛනය සියලුම ප්‍රාදේශීය කාර්යාලය හා අංශ විසින් මාසිකව සම්පූර්ණ කොට ඊළඟ මාසයේ 10 වන දිනට පෙර අය නිෂ්කාගන අංශයේ නියෝජ්‍ය කොමසාරිස් වෙත එවිය යුතුය.

සෑම මාසයකම 25 වන දිනට පෙර මුළු දෙපාර්තමේන්තුවම අගරු වෙක්පත් පිළිබඳ දත්ත අඩංගු "ආකෘති පත්‍ර 4" මත වූ වාර්තාව කොමසාරිස් ජනරාල් වෙත අය නිෂ්කාගන අංශයේ කොමසාරිස් විසින් සැපයිය යුතුය.

බදු ගෙවන්නා වෙත දැන්වීම

අගරු වෙක්පත් නිවේදනවල සඳහන් මුදල අය කිරීම සඳහා කටයුතු කරන අංශවල විෂයය භාර බදු නිලධාරියා අගරු වෙක්පත් නිවේදනයේ සඳහන් විස්තර අගරු වෙක්පත් ලේඛනයෙහි සටහන් තැබීමෙන් අනතුරුව පහත දැක්වෙන පරිදි කටයුතු කළයුතු ය.

1. ලෙජර් පත්‍රිකාවේ හෝ ලෙජර් පත්‍රිකා නොමැති අංශවල අගරු වෙක්පත් ලේඛනයේ එම මුදලට (අදාළ හර සටහන තැබිය යුතු ය. (ලිපිගොනු පරිගණකගත කළ අංශවල ආරම්භයේදී ම හර සටහන් තැබීමට කටයුතු කර ඇත.)
2. පහත සඳහන් ලේඛන බදු ගෙවන්නා වෙත ලියාපදිංචි තැපෑලෙන් යැවීමට කටයුතු කළයුතු ය.
 - RMS 4 ආකෘති පත්‍රය (බදු මුදල සඳහා උපරිම දඩ මුදල සඳහන් කළයුතු ය. දේශීය ආදායම් පනතේ 113 (4) වගන්තිය පරිදි කරනු ලබන ගෙවීම් වෙක්පත් මගින් කර ඇත්නම් සහ ඒවා අගරු වී ඇත්නම් එම වගන්තියේ සඳහන් සහන කාලය ඉක්ම වූවහොත් පමණක් දඩ මුදල සඳහන් කළයුතු ය.) දඩ මුදල සඳහා නිසිද සහනයක් ලබා නොදිය යුතු ය.
 - ගෙවීම් පත්‍රිකා (නිසි පරිදි පුරවන ලද)
 - අගරු වූ මුදල නැවත ගෙවූ බවට දෙපාර්තමේන්තුවට දැන්වීම සඳහා සකස් කළ ලිපිය. මෙහි දුරකථන අංකය, ගෙවූ දිනය, බැංකුව හා අත්සන හැර ඉතිරි විස්තර සම්පූර්ණ කොට බදු වෙත්තා වෙත ඉදිරිපත් කළයුතු වේ.)
 - මුදල් ගෙවූ බව දෙපාර්තමේන්තුවට දැන්වීම සඳහා නියෝජ්‍ය කොමසාරිස්ගේ රාජකාරි ලිපනය සඳහන් කළ ලිපි කවරයක්.

බදු අය කර ගැනීම

1. අගරු වූ වෙක්පතක් සඳහා දඩය සමගින් අදාළ බදු මුදල නැවත අය කර ගත යුත්තේ මුදලින් හෝ බැංකු අණකරයක් මගින් පමණි.

2. අගරු මෙවැනි පවත්වාගෙන යාමට අය කර ගත් මුදල් සහ නිකුත් කරනු ලැබූ ණයයන් පිළිබඳ විස්තර අගරු මෙවැනි පවත්වාගෙන යාමට 3 වන කොටසෙහි සඳහන් කළයුතු අතර මාසිකව එම මාසය තුළ අය කරන ලද මුදල් පිළිබඳ විස්තර "ආකෘති පත්‍ර 3" පරිදි වූ වාර්තාවක ඇතුළත් කොට අය නිෂ්කාගත අංශයේ නියෝජ්‍ය කොමසාරිස් වෙත එවිය යුතු ය.
3. අගරු වූ මෙවැනි මුදල ගෙවූ බව බදු ගෙවන්නා ලිපියක් මගින් දන්වා ඇති අවස්ථාවක දී, ගෙවීම තහවුරු කර ගැනීමෙන් පසුව පමණක් අගරු මෙවැනි පවත්වාගෙන යාමට කළයුතු වේ.

අය නිෂ්කාගත අංශය වෙත එවනු ලබන සියලුම සටහන්හි එක් එක් අගරු විමි සටහනට අදාළ මොහොති අංකය සටහන් වී තිබිය යුතු අතර, එම සටහන් ඇතුළත් පත්‍රිකාවේ, එය සකස් කරනු ලබන බදු නිලධාරියාගේ නම, අත්සන හා දිනයත්, අදාළ නිවැසියා කොමසාරිස්වරයාගේ අත්සන දිනය හා නිල මුද්‍රාවත් මොදා තිබිය යුතු වේ.

සටහන

1. සියලුම අංශයන්හි අගරු මෙවැනි පවත්වාගෙන යාමට මාසයක් අවසානයේදීම අංශ භාර නියෝජ්‍ය කොමසාරිස්වරයා පරීක්ෂා කොට අත්සන සහ දිනය සටහන් කළයුතු අතර, අඩුපාඩු ඇත්නම් එය සටහන් කිරීමට විෂයය භාර බදු නිලධාරී වෙත නිසි උපදෙස් ලබා දිය යුතු ය.
2. ලිපිගොනුව පවතින අංශයට අගරු මෙවැනි නිවේදනය ලැබී මාස 3 ක් තුළ එහි දැක්වෙන මුදල හා දායක අය කර ගත නොහැකි වී නම්, එතෙක් එම මුදල අය කර ගැනීමට ගන්නා ලද ක්‍රියා මාර්ග කොමසාරිස් (අය) වෙත දැන්විය යුතු වේ. මෙ සඳහා "ආකෘති පත්‍ර 5" පරිදි වූ වාර්තාවක් කොමසාරිස් (අය) වෙත ලබා දිය යුතුය. මහ වසින් අය කර ගැනීම සඳහා ගතයුතු අභියෝග පියවර පිළිබඳ උපදෙස් මාසිකව ලබා දෙනු ඇත.
3. නිරතුරු මෙවැනි අගරු කරන බදු ගෙවන්නන් හඳුනා ගෙන, ඔවුන් දැනුවත් කිරීමට කටයුතු කළයුතු අතර, එම දැනුවත් කිරීම් පිළිබඳව බදු ගෙවන්නාගේ ලිපි ගනුදෙනු පාලිකාවේ පලමුවන පිටුවේ උඩ කෙළවරේ දකුණු පැත්තේ රතු පැහැයෙන් සටහනක් තැබිය යුතු වේ. පරිගණකයෙහි දී අදාළ බ.ගෙ.හැ. අංකය යටතේ මෙවැනි හඳුනා ගැනීමක් සලකුණු කර තැබිය යුතු වේ. මෙවැනි බදු ගෙවන්නන්ගේ ලේඛනයක් සෑම අංශයකම පවත්වා ගෙන යා යුතු අතර, තවදුරටත් ඔවුන් දැනුවත් කිරීම කළයුතු දැයි සලකා බැලීම සඳහා සෑම වසරකම ජූනි 30 සහ දෙසැම්බර් 31 යන දින දක්වා එම ලේඛනයේ පිටපතක් අය අංශය භාර කොමසාරිස් වෙත ලබා දිය යුතු වේ.
4. බදු ගෙවන්නන්ගෙන් ඉදිරි දින සහිතව මෙවැනි ලබා ගන්නා සෑම අංශයකම, එම මෙවැනි පිළිබඳ විස්තර ඒ සඳහා පවත්වා ගෙන යන ලේඛනයක ඇතුළත් කළයුතු අතර, එම මෙවැනි බැංකු ගත කළයුතු වන දිනය ක්ෂණික වී හඳුනා ගතහැකි පරිදි සටහනක් තැබිය යුතු ය. තවද, එහි සඳහන් දිනට අදාළ මෙවැනි බැංකුගත කර ඇත්දැයි නියෝජ්‍ය කොමසාරිස්වරයා දිනපතා පරීක්ෂා කළයුතු ය. නියමිත දිනට මෙවැනි බැංකුගත නොකිරීමේ හේතුවෙන් මෙවැනි අගරු වූවන්ගේ අදාළ

නිලධාරියාගෙන් කරුණු විමසීමෙන් අනතුරුව, අවශ්‍ය වූවහොත් විනයානුකූලව පියවර ගැනීමට නියෝජ්‍ය කොමසාරිස් කටයුතු කළයුතු ය.

5. හඳුන්වා දී ඇති ආකෘති පත්‍ර පරිදි අගරු වෙක්පත් පාලන ලේඛනය පවත්වා ගෙන යාම හා ඒ අනුව වාර්තා සකස් කර ඉදිරිපත් කිරීම අංශ භාර නියෝජ්‍ය කොමසාරිස්ගේ වගකීම වේ. එය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ ද යන්න කොමසාරිස් (අය) විසින් නිරතුරු පරීක්ෂා කළයුතු අතර, අවුපාඩු ඇතොත් එය නිවැරදි කිරීමට කටයුතු කළයුතු ය.
6. ක්‍රියාත්මක කරන ව්‍යවස්ථාවල සංශෝධන කිරීම් හඳුන්වා දුන් අවස්ථාවල අගරු වෙක්පත් කාර්යය පටිපාටිය සංශෝධන කළයුතුදැයි කොමසාරිස් (අය) විමසීමෙන් වී අවශ්‍ය සංශෝධන හඳුන්වා දෙනු ඇත.
7. සෑම මාස ගණකටම වරක් ප්‍රධාන අගරු වෙක්පත් පාලන ලේඛනය ඇසුරින් අගරු වෙක්පත් විශ්ලේෂණයක් කොමසාරිස් ජනරාල් වෙත ලබා දීමට කොමසාරිස් (අය) කටයුතු කළයුතු වේ.
8. වෙක්පතක් අගරු විය හැකි හේතු ලැයිස්තුවක් මේ සමග වේ. අගරු වෙක්පත් පාලන ලේඛනයෙහි වෙක්පතක් අගරු වීමට හේතුව යටතේ, ලැයිස්තුවෙහි ඇති හේතුවට අදාළ අංකය සටහන් කිරීම ප්‍රමාණවත් ය.
9. අහඹු සිදුවීමක් නිසා කාර්ය පටිපාටියට අනුගතවීමේ අසීරුතාවක් මට නම් අය අංශය භාර කොමසාරිස්වරයාගෙන් උපදෙස් ලබා ගත යුතු ය.

773



දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
 உள்ளாட்டு இறைவரித் திணைக்களம்
 DEPARTMENT OF INLAND REVENUE

වංචා වැළැක්වීමේ හා අභ්‍යන්තර විමර්ශන - මූල්‍ය හා පද්ධති අංශය, 6 වැනි මහල, දේශීය ආදායම් ගොඩනැගිල්ල, කැ.පෙ. අංකය 515, ශ්‍රීමත් වික්‍රමපලම් ඒ ගාඩිනර් මාවත, කොළඹ 02, ශ්‍රී ලංකාව
 දුරකථනය/තෙලිපෙළ/Telephone: 0112134611

உள்ளகக் கணக்காய்வு மற்றும் வரி மதிப்பீட்டுப் பிரிவு, ஆம் மாடி 6, உள்ளாட்டு இறைவரித் கட்டிடம், காமல்பொம்ம தெரு 515, சீர் சிற்றம்பலம் ஏ காடினர் மாவத்தை கொழும்பு 02, இலங்கை
 ලැන්ස්/පැක්ස්/Fax: 011-2338509

Fraud Prevention & Internal Investigation Unit (Financial & System), 6th Floor, Inland Revenue Building, P.O.Box No: 515, Sir Chittampalam A Gardiner Mawatha, Colombo 2, Sri Lanka.
 ඊ-මේල්/ E-mail: fpfs@ird.gov.lk

ඔබේ අංක : }
 உமது இல: } PUR/D/IR/INFO/2019/43
 Your No: }

මගේ අංකය : }
 எமது இல: } EAQ/තොරතුරු/2019/43
 My No: }

දිනය : }
 திகதி: } 2019.10.08
 Date: }

විගණකාධිපති,
 විගණකාධිපති දෙපාර්තමේන්තුව.

තොරතුරු විමසුම් අංකය : PUR/D/IR/INFO/2019/43

විෂයය : අගරු වෙක්පත් පරීක්ෂාව - 2019 ජූනි 30

උක්ත විගණන විමසුමට අදාළව මා විසින් ඔබ වෙත එවන ලද 2019.08.05 දිනැති ලිපිය හා බැඳේ.

ඒ අනුව ගෙවීම් හා සැසඳුම් අංශයට අදාළව, 2019.06.30 දිනට අගරු වෙක්පත් සම්බන්ධ තොරතුරු ඇතුළත් මෘදු පිටපත මේ සමඟ ඔබ වෙත යොමු කරමි.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්

හැඳුන් සුජාලේ
 කොමසාරිස් ජනරාල්
 දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
 සර් වික්‍රමපලම් ඒ.ගාඩිනර් මාවත
 කොළඹ 02.

PUR/D/IR/INFO/2019/43

රජයේ විගණන අංශය,

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව,

කොළඹ 02

2019 ජූලි 30 දින

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

අගරු වෙක්පත් පරීක්ෂාව - 2019 ජූනි 30

උක්ත කරුණට අදාලව සිදු කරන විගණන පරීක්ෂාවක් සඳහා 2019 ජූනි 30 දින දක්වා බදු ආදායම් රැස් කිරීමේදී ලැබී අගරු වූ වෙක්පත් පිළිබඳ පහත සඳහන් විස්තර අවශ්‍ය වී ඇත.

01. 2019 ජූනි 30 දිනට ඇති අගරු වෙක්පත් සම්බන්ධයෙන් පහත ආකෘතිය ප්‍රකාරව අංශ හා බදු වර්ග අනුව සැකසූ සාරාංශ වාර්තාව (Legacy පද්ධතියට අදාලව හා RAMIS පද්ධතියට අදාලව වෙන වෙනම සැකසූ වාර්තා දෙකක්) - මෘදු පිටපතක් ලෙස ලබාදීමට කටයුතු කරන්න. (2017 සහ 2018 වර්ෂවලදී මෙම වාර්තාව ලබාදී ඇති බව සිහිපත් කරමි.)

UNIT/RO	Tax Type								Total Amount	
	VAT		NBT	etc		No of Cheque	Amount Rs.
	No of Cheque	Amount Rs.	No of Cheque	Amount Rs.	No of Cheque	Amount Rs.	No of Cheque	Amount Rs.		

02. ඉහත සාරාංශ වාර්තාවට අදාළ වෙක්පත් සම්බන්ධයෙන් වන විස්තරාත්මක තොරතුරු පහත ආකෘතිය ප්‍රකාරව මෘදු පිටපතක් ලෙස ලබාදීමට කටයුතු කරන්න (2017 සහ 2018 වර්ෂවලදී මෙම වාර්තාව ලබා දී ඇති බව සහිතව කරමි.)

UNIT/RO				
TIN	Tax Period	Details of Dishonor Cheque		
		Date of Received	Amount	Remarks

විගණන වැඩ සටහන් සකසා විගණන කටයුතු කඩිනමින් කළ යුතු බැවින් මෙම තොරතුරු නොපමාව ලබාදී විගණන කටයුතු සඳහා සහාය දක්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

M/R [Signature]

බී.බී.ප්‍රනාන්දු

විගණන අධිකාරී

නියෝජ්‍ය විගණකාධිපති වෙනුවට

- පිටපත - 1.කොමසාරිස්, තක්සේරු පාලන අංශය - තොරතුරු කඩිනම් කිරීම සඳහා
- 2.කොමසාරිස්, ගෙවීම් හා සැසඳුම් අංශය - තොරතුරු කඩිනම් කිරීම සඳහා



අපරු මුදලක් නැවැත්වීමේ
 மறுக்கப்பட்ட காசோலை அறிவிப்பு
Cheque Return Notification

අනුමත - 03

Customer's Copy

7010 0001,079

මෙහි මුදලක් ඔබගේ පිටු, අපරු වූ මුදලක් ලෙස ඔබට කළ හැක.
 மீள சமர்ப்பிக்கக்கூடியதாயின், மறுக்கப்பட்ட காசோலைக்கு பதிலாக பான்பதற்கு அனுமதிக்கப்பட்டது.
 Permitted to use as a replacement for the returned cheque, if representable.

Collecting Bank: BANK OF CEYLON

Date: 23-Jul-2019

<i>Bank's Use</i>	අපරු මුදලක් මුදල / திருப்பி அனுப்பும் காசோலையின் விபரம் / Cheque Return Information මුදල අංකය / காசோலை இலக்கம் / Cheque Number : ██████████ මුදල බැංකුව / செலுத்தும் வங்கி / Paying Bank : ██████████ මුදල (රු.) / தொகை (ரூபா) / Amount (Rs.) : ██████████ ගිණුම් අංකය / கணக்கு இலக்கம் / Account Number : ██████████ UI අංකය / UI இலக்கம் / UI Number : ██████████ අපරු මුදල හේතුව (කංකේතය) / திருப்பி அனுப்பப்படுவதற்கான காரணம் (குறியீடு) / Return Reason (Code) Refer to drawer (01)
<i>Authorized Bank's Signature</i>	



Cheque Clearing Information

PART-B
Bank's Copy

7010 0001,079

Collecting Bank: BANK OF CEYLON

Date: 23-Jul-2019

Cheque Information
 UI Number : ██████████
 Amount (Rs.) : ██████████
 Cheque Number : ██████████

First Presentment Date : 22-Jul-2019
 Paying Bank/Code : ██████████
 Paying Branch/Code : ██████████

INSTRUCTIONS FOR RE-PRESENTMENT

First Return - This CRN cannot be re-presented

Clearing Information	First Return	Second Return
Return Reason/Code	Refer to drawer (01) 23-Jul-2019	
Collecting Branch	██████████	
Collecting LCPL Center		
Date of Return	23-Jul-2019	

Conditions

1. CRN with any mutilation or tear will not be accepted.
2. CRN is not negotiable and cannot be encashed.
3. To be presented within 6 months of 1st presentment date or cheque date, whichever is earlier.

THIS IS A TRUE COPY OF THE ORIGINAL CHEQUE



Cheque Status & Return Remark

Non Re-Presentable

Refer to drawer (01)


PART-C
Bank's Copy

7010 0001,079

Collecting Bank: BANK OF CEYLON

Date: 23-Jul-2019

For Endorsements



03

20190722 7010747 99 00051053 48 2,935,994.00

අය නිෂ්කායන අංශය,
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව,
කොළඹ 02,
2012.01.20

නියෝජ්‍ය කොමසාරිස්
.....අංශය

අතරු වෙත්පත් සම්බන්ධයෙන් කටයුතු කිරීම

බදු ගෙවත්තන්ගෙන් ලැබී බැංකු ගත කරනු ලබන වෙත්පත් අතරු වීමේ ප්‍රවණතාවේ වැඩිවීමක් ඇති බව අතරු වෙත්පත් ලේඛන පරීක්ෂාවේ දී පෙනී ගොස් ඇති අතර දෙපාර්තමේන්තුවේ ආදායම් ඉලක්ක ළඟා කර ගැනීම සඳහා මෙම තත්වය ඉමහත් බාධාවක් වී ඇත. එ බැවින් අතරු වෙත්පත් පිළිබඳ කටයුතු කිරීමේ දී වඩාත් අවධාරණයෙන් සහ සැලකිල්ලෙන් කටයුතු කිරීමට නිලධාරීන් දැනුවත් කිරීමත් එම කටයුතු අධීක්ෂණය කිරීමත් මෙ වෙත පැවරෙන වගකීමක් බව කරුණාවෙන් සලකන්න.

අතරු වෙත්පත් සම්බන්ධව මේ වන විට විගණන විමසුම් විශාල ප්‍රමාණයක් ලැබී ඇති අතර අතරු වෙත්පත් ලේඛන නිසි ලෙස නොලැබීම නිසා ඒ සඳහා පිළිතුරු සැපයීම අපහසු වී ඇත. වෙත්පත් අතරු වී වසර දෙකක් යන තුරුත් අය නොවී පවතින බදු සම්බන්ධ විගණන විමසුම් කිහිපයක් ද ඉදිරිපත් වී ඇත.

අතරු වෙත්පත් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති "අතරු වෙත්පත් කාර්යය පටිපාටිය" (සෑම අංශයකටම පිටපත් යවා ඇත.) අනුව කටයුතු කිරීමට වඩාත් සැලකිලිමත් විය යුතු අතර, මෙ අංශය විසින් ඉදිරිපත් කරනු ලබන තොරතුරුවල නිවර්තාවය පිළිබඳව මෙ විසින් සහතික විය යුතු බව ද අවධාරණය කරමි. ඇතැම් අංශ මගින් එවනු ලබන වාර්තාවල සඳහන් අතරු වෙත්පත් අය තොරතුරු පරිඝනකය හා සැසඳීමේ දී නිවැරදි නොවන බව අවධාර කිහිපයකදීම හෙළි දරවී වී ඇත.

අතරු වෙත්පත් සම්බන්ධයෙන් අය කිරීමක් ලෙස සැලකිය යුත්තේ අතරු වෙත්පතේ වටිනාකමට 10% ක දඩ මුදලක් එක්ක කර, එම මුද වටිනාකම මුදලින් හෝ බැංකු අණකරයකින් ගෙවා ඇති විටක පමණි. අතරු වෙත්පතකට නැවත වෙත්පතක් ලබා ගැනීම හෝ කොටස් වශයෙන් ගෙවීමට ඉඩ දීම කිසි විටෙකත් නොකළ යුතුය.

486 (17) (ආ) හා
189

අතරු වෙත්පත් සඳහා අය කිරීම් පිළිබඳ ප්‍රාභිණ අය නිෂ්කායන අංශය විසින් මාස 03 කට වරක් කොමසාරිස් ජනරාල්වරයා වෙත වාර්තා කළ යුතු අතර එසේ යවනු ලබන වාර්තා නිවැරදි බවට මා විසින් සහතික කළ යුතුව ඇති බැවින් අය කිරීම්වල නිරවධානතාවය නැවත පරීක්ෂාවට ලක්කරන බව මෙ වෙත අවධාරණය කරමි.

අතරු වෙත්පත් කාර්ය පටිපාටියේ පිටපතක් මෙව ලබාගත යුතු අම් අරුණකරු වැනි පුද්ගලයන් අය නිෂ්කායන අංශයෙන් ලබා ගන්නා මෙන් ද මෙයින් දන්වා සිටමි. මින් ඉදිරියට මෙ විසින් අතරු වෙත්පත් සඳහා වර්තා සැපයීමේ දී මධ්‍යම ඉහත දී මෙ වෙත උපදෙස් දී ඇති පරිදි නියමිත අකාරී පත්‍රයට අනුවම (එහි පිටපතක් මේ සමග අමුණා ඇත.) සලකා බැලීමට පටන් ගෙන යන ලෙස වැඩි දුරටත් දන්වා සිටමි. (ඇතැම් අංශ මෙම ආකාරයට ගාර්තා නොකරන බව හඟවුණු වි ඇති.

ඉහත කරුණු කෙරෙහි ඔබගේ විශේෂ අවධානය යොමු කර අහරු වෙක්පත් පිලිබදව මනා පාලනයක් ඇති කිරීමට, ඉදිරි කාලයේ දී වෙක්පත් අහරු වීමේ ප්‍රවණතාවය අවම කිරීමටත් ඔබගෙන් ලැබෙන දායකත්වය ඉතා අගය කොට සලකමි.

H. M. O.

කොමසාරිස්
අය නිෂ්කාශණ අංශය

එච්.එම්.ඩී. මුණසිංහ මීග
කොමසාරිස්
පාසාල සරිලු පුද්ගල අභ්‍යන්තරීම් හා අය නිෂ්කාශණ
අංශයේ අධ්‍යක්ෂ ජනරාල්
කොළඹ 02

- පිටපත් - 01. නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් (සෘජු බදු පරිපාලන හා අය නිෂ්කාශණ)
- 02. නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් (වතු බදු පරිපාලන)
- 03. නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් (බදු ආවේෂණ සහ අවදානම් හලමණකරණ සහ ආයෝජන මණ්ඩල ව්‍යාපෘති, නීති, ආර්ථික පර්යේෂණ හා සැලසුම්)
- 04. නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් (බදු ප්‍රතිපත්ති සම්පාදන හා සංවර්ධන, ව්‍යවස්ථා සම්පාදන, තීරණ හා ජාත්‍යන්තර කටයුතු, වතු බදු පරිපාලන)
- 05. නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් (මානව සම්පත් සංවර්ධන)
- 06. නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් (කලාප 1 තොරතුරු හා සංවිධේදන තාක්ෂණ හා ජ.ගො.බ)
- 07. නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් (වි.බ.ගෙ හා සංස්ථාපිත බදු)
- 08. ජ්‍යෙෂ්ඨ කොමසාරිස් (තක්සේරු පාලන හා අභ්‍යන්තර විගණන ,බදු සේවා අංශය)
- 09. ජ්‍යෙෂ්ඨ කොමසාරිස් (කලාප 3)
- 10. ජ්‍යෙෂ්ඨ කොමසාරිස් (විශාල බදු ගෙවත්තන්ගේ අංශය)
- 11. ජ්‍යෙෂ්ඨ කොමසාරිස් (ජාතියගොඩ නැගීමේ බදු ,කලාප 2)
- 12. ජ්‍යෙෂ්ඨ කොමසාරිස් (ජාතියගොඩ නැගීමේ බදු ,කලාප 1)
- 13. කොමසාරිස් (සංස්ථාපිත බදු ර.ගැ.බ. (නියමිත ගාස්තු))
- 14. කොමසාරිස් (මානව සම්පත් කලමණාකරණ)
- 15. කොමසාරිස් (ඊ.වි.ගෙ.,ර. ගැ. බදු (පොලී), 3අංශය, මුද්දර බදු හා බදු සේවා)
- 16. කොමසාරිස් (විමර්ශන)
- 17. කොමසාරිස් (අභියාචනා)
- 18. කොමසාරිස් (පුහුණු)
- 19. කොමසාරිස් (අභ්‍යන්තර විගණන)
- 20. කොමසාරිස් (තොරතුරු)
- 21. කොමසාරිස් (කලාප 3 හා නීති)
- 22. කොමසාරිස් (එ. අ.බ. (ආපසු ගෙවීම්)/එ.අ.බ.(විශේෂ විගණන අංශය)
- 23. කොමසාරිස් (වි.බ.අ.)
- 24. කොමසාරිස් (තක්සේරු පාලන හා අභ්‍යන්තර විගණන)
- 25. කොමසාරිස් (සම්පාදන හා සැපයීම් , කලාප 02)
- 26. කොමසාරිස් (එ.අ.බ.,අ.සේ ගා.හා ඔට්ටු සුදු බදු)
- 27. කොමසාරිස් (නීති හා දත්ත සැකසුම්,පරිසනක අංශය)
- 28. කොමසාරිස් (ජ.ගො.බ.)පලාත්))
- 29. කොමසාරිස් (ලේකම් අංශය)

මු.රෙ. 188. නිශ්කාභණය සඳහා කුටිතානයි ලබා ගත යුතු බව -

(1) එක් දෙපාර්තමේන්තුවකින් හෝ කාර්යාලයකින් තවත් දෙපාර්තමේන්තුවක බැරට මුදල් ප්‍රේෂණය කරන කල්හි ඒ මුදල් ප්‍රේෂණය කරනු ලබන දෙපාර්තමේන්තුවෙන් නොහොත් කාර්යාලයෙන් ඒ සඳහා කුටිතානයි ලබා ගත යුතුයි.

(2) බැංකුවකට මුදල් දමනු ලබන කල්හි, බැංකුවලින් ඒ සඳහා බැංකු කුටිතානයි ලබා ගැනීමටත් (මු.රෙ. 382 බලන්න) බැංකු ප්‍රකාශ ආශ්‍රයෙන් ඒ මුදල් හරියාකාර බැරවී තිබේදැයි පරීක්ෂා කර බැලීමටත් වගකීම් භාර නිලධාරීන් විසින් සහතික විය යුතුය. සෑහෙන කාලයක් තුළ මුදලක් බැරවූ බවට බැංකුව විසින් දන්වා නොමැති විට සහ පෞද්ගලික වෙක්සල් සම්බන්ධයෙන් වූ විට මු.රෙ. 169 (2) නියමිත කාලය තුළදී ඒ බව දැන්වීමට අපොහොසත් වුවහොත් එකී කාරණය පිළිබඳ වහාම විමර්ශනය කළ යුතුය.

(3) ඇතැම් විට වැක්සන් උපලබ්ධිවීමට කලින් පවා ඒවායේ සඳහන් මුදල බැංකු ප්‍රකාශයන්හි බැර වශයෙන් පෙන්නුම් කෙරෙන බැව් සැලකිය යුතුය. එවැනි වැක්සන් පසුව අගරු කරනු ලැබුවහොත්, ඒ බව විශේෂයෙන් දෙපාර්තමේන්තුවට දන්වා බැංකුව මගින් එම මුදල ප්‍රස්තුත බැංකු ගිණුමට බර කරනු ලැබේ. එහෙයින් මු.රෙ. 169 (2) හි දැක්වෙන පරිද්දෙන් විනා වැක්සන් උපලබ්ධි වූවා සේ නොසැලකිය යුතුය.

මු.රෙ. 189. අගරු කරනු ලැබූ වෙක්සල් - බැංකුවෙන් වැක්සන් අගරු කරනු ලැබුවොත් -

- (අ) එම වැක්සන් ආරක්ෂා සහිතව තබා ගැනීමට ද,
 - (ආ) එම වැක්සන් වෙනුවෙන් කිරීමට අපේක්ෂා කරනු ලබන ගෙවීමක්, සැපයීමක් හෝ සේවයක් නවතාලීමට හැකි වනු පිණිස, ඒ වැක්සන් අගරු කරනු ලැබූ බව එකතු කරන නිලධාරියාට සහ එම ගනුදෙනුව පිළිබඳ සම්බන්ධතාවක් ඇතිවෙන යම් නිලධාරීන්ට දැනුම් දීමට ද,
 - (ඇ) ඒ වැක්සන් වෙනුවෙන් ඒ වන විට කර ඇති යම් ගෙවීමක් හෝ සැපයුමක් වෙතම් එය ආපසු ගැනීමට හා තවදුරටත් කිසි සේවාවක් නොකරන සේ සහතික වීමට ද,
 - (ඈ) වැක්සන් අණකරුගෙන් නිදහසට කරනු ලබා ගැනීමට ද,
 - (ඉ) අණකරුගේ නිදහසට කියා ඇති කරුණුද ඉදිරිපත් කරමින් එම කාරණය භාණ්ඩාගාරයට (රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවට) වාර්තා කිරීමට ද,
 - (ඊ) භාණ්ඩාගාරයෙන් ඒ පිළිබඳ තීරණයක් දෙනු ලබන තුරු මතුවට මනුෂ්‍යයන් කිසිම වැක්සන්කක් බාර නොගැනීමට සහතික වීමට ද,
 - (උ) ඒ මුදල්වලින්ම ගෙවන ලෙස අණකරුව නියම කිරීමට ද,
 - (ඌ) මු.රෙ. 486 හි නියමිත ගණන් තැබීමේ කාර්ය පරිපාටිය අනුගමනය කිරීමට ද,
- වහාම ක්‍රියා කළ යුතුය.

(අංක 190-199 දක්වා මුදල රෙගුලාසි හිකුත් කර නැත.)

(3) ගිණුම් සැසඳුම - සෑම දෙපාර්තමේන්තුවක් විසින්ම, එහි අත්තිකාරම් ගිණුමේ හර එකතුව, බැර එකතුව හා ශේෂය, ඒ ඒ ගිණුම්වල හර, බැර සහ ශේෂ එකතු සමග මාසපතා සැසඳිය යුතුය.
මු.රෙ. 427 ද පිළිපැදිය යුතුය.

(4) නිලධාරීන් මාරු කිරීම - නිලධාරියකු එක් දෙපාර්තමේන්තුවක සිට තවත් දෙපාර්තමේන්තුවකට මාරු කරනු ලැබූ කල්හි, නිලධාරියාගෙන් තවදුරටත් අයවිය යුතුව ඇති ශේෂය අලුත් දෙපාර්තමේන්තුව විසින් දෙන ලද ණයක කොටසක් හැටියට සලකා එම ශේෂය පසුව කී දෙපාර්තමේන්තුවෙන් කලින් කී දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු වන අතර, නිලධාරියාගෙන් අය කර ගත යුතුව ඇති මුදල් නොකඩවා අය කර ගත යුතුය. ණය සම්බන්ධ ලියකියවිලිද අලුත් දෙපාර්තමේන්තුවට මාරු කළ යුතුය.

මු. රෙ. 486. අගරු කළ වැස්පත් - ගණන් තැබීම - (1) "ඒ" පන්තියේ දෙපාර්තමේන්තු හා බැංකු පහසුකම් පවත්නා නගරවල පිහිටි කවිවේරි - (අ) සටහන් පෙරළිය - "ඒ" පන්තියේ දෙපාර්තමේන්තුවක හෝ බැංකු පහසුකම් පවත්නා නගරයක පිහිටි කවිවේරියක හෝ බැංකු ගිණුමකට ගෙවන ලද වැස්පත් අගරු මුදල් පොතේ ගෙවීම් පැත්තේ සටහනක් කොට "අනුදත් අත්තිකාරම් - උපලබ්ධි නොවී ආපසු ලත් වැස්පත් ගිණුම" ට ඒ මුදල හර කිරීමෙන් මුදල් පොතේ ලියන ලද පුල් හර කිරීම පෙරළිය යුතුය. (කවිවේරියක් මගින් ඒ මුදල් හර කළ යුත්තේ අනුදත් අත්තිකාරම් (කවිවේරි) - උපලබ්ධි නොවී ආපසු ලත් වැස්පත් ගිණුමටය). මේ අනුව ආදායමට හෝ වෙනත් ගිණුමකට හෝ මුලින්කරන ලද බැර කිරීම ඵලෙසම වෙනත් නොවී සිබෙන්තට ඉඩ හරිනු ලැබේ.

(ආ) අලුතෙන් මුදල් එවන ලෙස ඉල්ලීම - පුස්තක මුදල ගෙවිය යුතුව තිබුණු තැනැත්තාගෙන් ඒ මුදල් ගණන් අය කර ගන්නා තුරු එම මුදල මනුව දෙන ලද අත්තිකාරමක් වශයෙන් සලකනු ලැබේ. 189 මු.රෙ. අනුව ගත යුතු වෙනත් ක්‍රියා මාර්ගයට අතිරේක වශයෙන්, මුදලින්ම ඒ ගෙවීම කරන ලෙස ඒ පුද්ගලයාගෙන් ඉල්ලා සිටිය යුතුය.

(ඇ) අලුත් ගෙවීමට දෙන කුටිභාග්‍යය - ඒ මුදල අය කර ගනු ලැබූ කල්හි, වෙනයම් ආදායමක් ලෙසම සලකමින් මුදල් පොතේ ලැබීම් පැත්තේ සටහන් කොට, පූර්වෝක්ත (අ) ඡේදය යටතේ හර කරන්නට යෙදුණු අත්තිකාරම් ගිණුමට බැර කොට ඒ ගිණුම පියවිය යුතුය. අලුත් ගෙවීම සඳහා වූ කුටිභාග්‍යය ලිවිය යුත්තේ මුදල් ගෙවන තැනැත්තාගේ නමින් නොව දෙපාර්තමේන්තු ප්‍රධානියාගේම නමිනි. මේ කුටිභාග්‍යය ලිවියොනුවට අමුණා තබා ගත යුතුය. අගරු කළ වැස්පත් ගිලවුමට එවන ලද මුදල ලැබුණු බවට වෙනම ලිපියක් මුදල් ගෙවූ තැනැත්තාට යැවිය යුතුය.

Taxpayer Identification No.: ~~XXXXXXXXXXXXXXXXXXXX~~
 Date : 2019-09-18



ශ්‍රී ලංකා දේශීය ආදායම්
 இலங்கை உள்ளூர் தொழில்
 Sri Lanka Inland Revenue

Inland Revenue Department
 No:81, Sir Chiththampalam A Gardiner Mawatha,
 Colombo 02, Sri Lanka.

Tel: 1944
 Fax: 112328809

~~XXXXXXXXXXXXXXXXXXXX~~
~~XXXXXXXXXXXXXXXXXXXX~~
~~XXXXXXXXXXXXXXXXXXXX~~

T / 23

Dear Sir/Madam,

Cheque Return Notice

Dishonored Cheques.

Your cheque no. ~~XXXX~~ that you have tendered for the following payment has been returned by the Bank for the reason stated below.

Payment Date	Tax Type Code	Tax Type	Payment Period Code	Charge No (If any)	Payment Amount
XXXXXXXXXX	XXXX	XXXXXX	XXXX	XXXXXXXXXX	XXXXXXXXXX
XXXXXXXXXX	XXXX	XXXXXX	XXXX	XXXXXXXXXX	XXXXXXXXXX

Please make the Payment immediately for the sum appearing in the Total Payment in due column which makes up of the tax due and penalty. Your cheque is returned herewith and receipts issued in this connection are cancelled.

Cheque Number	Return Date	Return Reason	Amount of Cheque Returned	Penalty Now Imposed	Total Payment Due
XXXXXXXXXX	XXXXXXXXXX	Refer to drawer (subject to a penalty)	XXXXXXXXXX	XXXXXXXXXX	XXXXXXXXXX

If you have any enquiry, please contact IRD Helpline (1944) during office hours on Mon – Fri between 8:30 am – 4:00 pm.

Yours faithfully,

A. PATHIRANA
 Commissioner
 Payments & Reconciliation (Collection & Clearance) Unit

This is a computer generated letter, no signature is required.



ශ්‍රී ලංකා
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පාර්ලිමේන්තුව

2006 අංක 10 දරන දේශීය ආදායම් පනත

[සහතිකය සටහන් කළේ 2006 මාර්තු මස 31 වන දින]

ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී.

2006 මාර්තු මස 31 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී.

කොළඹ 1, රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිලදී ලබාගත හැකිය.

මිල : රු 1,000.00 යි.

තැපැල් ගාස්තුව : රු 57.50 යි.

එසේ වුව ද, මේ උපවගන්තිය යටතේ වූ කිසිම ආපසු ගෙවීමක්, (2) වන උපවගන්තිය යටතේ කරන ලද කටයුතුවල ප්‍රතිඵලයක් වශයෙන් අයකර ගන්නා ලද බද්ද නොඉක්මවිය යුතු ය.

178. (1) කොමසාරිස් ජනරාල්වරයා විසින් බදු එකතු කරන්නන් ලෙස යම් තැනැත්තන් පත්කළ හැකිය.

තහනම් කොට විකිණීමෙන් බද්ද අය කර ගැනීම.

(2) (අ) යම් බද්දක් නොගෙවා පැහැර හැර ඇති අවස්ථාවක, ඒ බද්ද පිළිබඳ විස්තර ද පැහැර හැරී තැනැත්තාගේ නම ද ඒ සහතිකය නිකුත් කළ නිලධාරියා ද ඇතුළත් සහතිකයක් දිසාපතිවරයා වෙත හෝ උප දිසාපතිවරයා වෙත හෝ පිස්කල් වෙත, නියෝජ්‍ය පිස්කල් වෙත, හෝ බදු එකතු කරන්නා වෙත හෝ කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කළ හැකි ය. ඒ සහතිකයෙහි නම් කරනු ලැබූ පැහැර හැරී තැනැත්තාගේ වචල දේපළ තහනම් කොට විකිණීමෙන් ඒ තැනැත්තාගේ බද්ද අයකර ගැනීමට ඒ සහතිකය නිකුත් කරනු ලැබූ නිලධාරියාට බලය ඇතිවිය යුතු වුවත් හැර එය එසේ කරනු ලෙස ද ඒ නිලධාරියාට මෙයින් නියම කරනු ලැබේ.

(ආ) ඉතාමත් යෝග්‍ය යැයි එකී නිලධාරියා කල්පනා කරන අකාරයකට තහනම් සිදු කළ යුතු අතර එම නිලධාරියා විසින් යම් වචල දේපලක් තහනම් කල විගස එම දේපලවල ලැයිස්තුවක් වහාම පිළියෙල කොට ඔහු විසින් එය අත්සන් කර බද්ද පැහැර හැරිය තැනැත්තාට දී එහි පිටපතක් කොමසාරිස් ජනරාල්වරයා වෙත යැවිය යුතුය.

(ඇ) එසේ තහනම් කරනු ලැබූ දේපළ -

- (i) ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් වන අවස්ථාවක, තහනමට ගැනීමේ වියදම් සහ ගාස්තු ගෙවීමෙහි ලා ඒ මුදල් පළමුවෙන් අදාළ කළ යුතු අතර, යම් ශේෂයක් වෙතොත් පැහැර හැරිය බද්ද පියවීම සඳහා එය අදාළ කළ යුතු ය ;
- (ii) විදේශීය ව්‍යවහාර මුදල් වන අවස්ථාවක, ඒ මුදල් ශ්‍රී ලංකා මහ බැංකුවෙහි හෝ වෙළෙඳ බැංකුවක තැන්පත් කළයුතු අතර, එයින් ලැබෙන මුදල් තහනමට ගැනීමේ වියදම සහ ගාස්තු ගෙවීමෙහිලා අදාළ කළයුතු අතර, යම් ශේෂයක් වෙතොත් පැහැර හැරිය බද්ද පියවීම සඳහා එය අදාළ කළ යුතු ය ;

(iii) මුදල් නොවන දේපළක් වන අවස්ථාවක, පැහැර හැරිය තැනැත්තා විසින් අය කිරීම හා ගාස්තු ගෙවීමට යටත්ව, ඒ දේපළ දින පහක කාලයක් තබාගත යුතු ය, පැහැර හැරිය තැනැත්තා විසින් නොගෙවා පැහැර හරිනු ලැබූ බද්ද එකී දින පහ ඇතුළත හා ගාස්තු හා අයකිරීමේ ද සමඟ නොගෙවුණොත් දිසාපතිවරයා, උපදිසාපතිවරයා, පිස්කල් හෝ නියෝජ්‍ය පිස්කල් හෝ බදු එකතු කරන්නා විසින් ඒ දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට සැලැස්විය යුතුය. ඒ දේපළ ගනුදෙනු කළ හැකි සාධක පත්‍රයක් හෝ යම් සංස්ථාවක නැතහොත් පොදු සමාගමක කොටසක් වූ අවස්ථාවක ක්‍රෝධකර කෙනකු මගින් එදින පවතින වෙළෙඳ පොළ අගයට ඒ දේපළ විකිණීමට සැලැස්විය යුතු ය.

(ඇ) (ඇ) ඡේදයේ (iii) වන අනුඡේදයේ සඳහන් විකිණීමෙන් ලැබෙන මුදල් -

- (i) පළමුව, දේපළ තහනම් කිරීමේ, තබා ගැනීමේ හා විකිණීමේ ගාස්තු හා අයකිරීම් ගෙවීම සඳහා ද ;
- (ii) දෙවනුව, නොගෙවා පැහැර හැර ඇති බද්ද පියවීම සඳහා ද යෙදිය යුතු ය. ශේෂයක් වෙතොත් එය, තහනම් කරනු ලැබූ දේපළෙහි අයිතිකරුට ගෙවිය යුතු ය.

(ඉ) කිසිම දේපළ තහනමට ගැනීමක් ක්‍රියාත්මක කරනු නොලැබූව ද යම් පැහැර හරින්නකුට විරුද්ධව යම් නිලධරයකු විසින් දරන ලද යුක්ති සහගත වියදම් ඔහු විසින් ඒ පැහැර හරින්නාගෙන් අයකර ගැනීම නිත්‍යානුකූල වන්නේ ය.

(ඊ) මේ උපවගන්තියෙහි “වංචල දේපළ” යන යෙදුමෙහි කර්මාන්තශාලාවක බිමට සවිකරන ලද යම් පිරිසකක් හෝ යන්ත්‍රයක් ඇතුළත් වේ.

(3) යම් බද්දක් නොගෙවා පැහැර ඇති ඇත්තා වූ ද (2) වන උපවගන්තියේ විධිවිධාන සලසා ඇති ආකාරයට එය අයකර ගැනීම කළ නොහැකි බව හෝ යෝග්‍ය නොවන බව කොමසාරිස් ජනරාල්වරයා

ගේ මතය වන්නා වූ ද අවස්ථාවක, ගෙවීම් පැහැර හැරිය තැනැත්තා පදිංචිව සිටින හෝ පැහැර හැර තැනැත්තාට අයත් වංචල හෝ නිශ්චල දේපළක් පිහිටි හෝ යම් දිස්ත්‍රික්කයක් විෂයෙහි අධිකරණ බලය ඇති දිසා අධිකරණයකට ඒ බද්දේ විස්තර ද ඒ තැනැත්තාගේ හෝ තැනැත්තන්ගේ හෝ නම් නැතහොත් නම් ද ඇතුළත් සහතිකයක් කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කළ හැකිය. එවිට අධිකරණය විසින්, ගෙවීම් පැහැර හරින තැනැත්තාගේ වංචල හා නිශ්චල දේපළ සියල්ලම හෝ ඉන් යමක් හෝ පැහැර හැරිය බද්ද අයකර ගැනීම පිණිස අවශ්‍ය යැයි පිස්කල් සලකන ඉන් යම් කොටසක් හෝ තහනම් කොට විකිණීමට බලය දෙන හා නියම කරන ක්‍රියාවේ යෙදවීමේ රීටි ආදවක් පිස්කල් වෙත නිකුත් කිරීමට විධාන කළ යුතු ය. තව ද සිවිල් නඩු විධාන සංග්‍රහයේ 226 වන වගන්තියේ සිට 297 වන වගන්තිය තෙක් ඇති වගන්තිවල විධිවිධාන, අවශ්‍ය වෙනස් කිරීම් සහිතව, ඒ තහනම් කිරීමට හා විකිණීමට අදාළ විය යුතු ය.

(4) මේ වගන්තිය යටතේ සහතිකයක් කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කරන කවර හෝ අවස්ථාවක පැහැර හැරිය තැනැත්තා වාසික වුව ද නිර්වාසික වුවද, ඒ තැනැත්තා වෙත ඒ වේලාවෙහිම ඒ පිළිබඳ නිවේදනයක්, පෞද්ගලිකව භාර කිරීමෙන් හෝ තැපැලෙන් යවනු ලබන ලියාපදිංචි කළ ලිපියකින් හෝ විදුලි පුවතක් මගින් හෝ නිකුත් කළ යුතු ය. එහෙත් පැහැර හැරිය තැනැත්තාට ඒ නිවේදනය නොලැබීම, මේ වගන්තිය යටතේ වූ නඩු කටයුතු බලරහිත වීමට හේතුවක් නොවිය යුතු ය.

179. (1) නොගෙවා පැහැර හැරිය බද්ද, තහනම් කොට විකිණීමෙන් අයකර ගැනීම කළ නොහැකි බව හෝ යෝග්‍ය නොවන බව හෝ කොමසාරිස් ජනරාල්වරයා ගේ මතය වන අවස්ථාවක තැනහොත් තහනම් කොට විකිණීමෙන් සම්පූර්ණ මුදල අයකර ගැනීම කළ නොහැකි බව හෝ යෝග්‍ය නොවන බව හෝ කොමසාරිස් ජනරාල්වරයා ගේ මතය වන අවස්ථාවක තැනහොත් තහනම් කොට විකිණීමෙන් සම්පූර්ණ මුදල අය කර ගනු නොලැබූ අවස්ථාවක, ඒ බද්දේ විස්තර ද පැහැර හැරිය තැනැත්තාගේ නම අන්තිමට දැන සිටි ව්‍යාපාරික ස්ථානය හෝ පදිංචි ස්ථානය ද දැක්වෙන සහතිකයක්, ඒ ස්ථානය පිහිටි කොට්ඨාසය විෂයෙහි අධිකරණ බලය ඇති මහෙස්ත්‍රාත්වරයා වෙත කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කළ හැකිය. එවිට මහෙස්ත්‍රාත්වරයා විසින් බද්ද අයකර ගැනීම සඳහා ගෙවීම් පැහැර හැරිය තැනැත්තාට විරුද්ධව වැඩිදුර නඩු කටයුතු නොපැවැත්විය යුත්තේ මන්ද යන්නට කරුණු දැක්වීමට ඔහු තමා වෙත කැඳවිය යුතු ය. ප්‍රමාණවත් හේතු නොපෙන්වුවහොත් නොගෙවා පැහැර හැරිය බද්ද දඩයකින් පමණක් දඩුවම් කළ යුතු වරදක් සඳහා, ඒ පැහැර හැරිය තැනැත්තාට ඒ

අයකර ගැනීම සඳහා මහෙස්ත්‍රාත්වරයකු ඉදිරියේ පැවැත්වෙන නීති කථන.

මහෙස්ත්‍රාත්වරයාගේ දණ්ඩන නියමයකින් නියමිත දඩයක් ලෙස සැලකිය යුතු අතර එවිට එවැනි වරදක් සඳහා නියම කරන ලද දඩයක් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් 1979 අංක 15 දරන අපරාධ නඩුවිධාන සංග්‍රහය පනතේ 291 වන වගන්තියේ (1) වන උපවගන්තියේ විධිවිධාන (එහි (අ), (ආ) සහ (ඵ) ඡේදවල විධිවිධාන හැර) අදාළ විය යුතුය. ඒ දණ්ඩන නියමය කරන වේලාවෙහි ඒ උපවගන්තියේ විධිවිධාන ප්‍රකාර මහෙස්ත්‍රාත්වරයා විසින් නියම කළ හැකි වූ විධානයක් ඔහු විසින් කළ හැකිය.

(2) (1) වන උපවගන්තියේ කාර්ය සඳහා කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද සහතිකයක ඇති යම් ප්‍රකාශයක නිවැරදි බව මේ වගන්තිය යටතේ වූ යම් නඩු කටයුත්තක දී මහෙස්ත්‍රාත්වරයා විසින් ප්‍රශ්න කිරීම හෝ විභාග කිරීම නොකළ යුතු අතර ඒ අනුව ඒ සහතිකයෙහි ඇති යම් ප්‍රකාශයක නිවැරදි බව සලකා බැලීමට හෝ තීරණය කිරීමට හෝ ගෙවීම පැහැර හැරිය බද්ද අයකර ගනු ලැබ ඇත්තේ යම් තක්සේරු සම්බන්ධයෙන් ද ඒ තක්සේරුවට විරුද්ධව අභියාචනයක් විභාග වීමට තිබීමේ හේතුව මත පමණක් ඒ නඩු කටයුත්ත තිස් දවසකට වැඩි කාලයක් කල් දැමීමට හෝ පමා කිරීමට ඒ උපවගන්තියෙහි වූ කිසිවක් මහෙස්ත්‍රාත්වරයකුට බලයට පැවරෙන්නේ යැයි කියවා තේරුම් නොගත යුතු ය.

(3) 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 291 වන වගන්තියේ (2) සිට (5) තෙක් වූ උපවගන්තිවල විධිවිධාන කිසිවක්, මේ වගන්තියේ (1) වන උපවගන්තියේ සඳහන් අවස්ථාවකට අදාළ නොවිය යුතු ය.

(4) (1) වන උපවගන්තියේ සඳහන් වූ ද පැහැර හැරිය තැනැත්තා වෙත නියම කරන ලදැයි ඒ උපවගන්තියෙන් සැලකෙන දඩය නොගෙවා පැහැර හැරිය තැනැත්තා බන්ධනාගාරගත කිරීමට නියම කරනු ලැබූ ද යම් අවස්ථාවක ඒ දඩ මුදල ගෙවීම සඳහා මහෙස්ත්‍රාත්වරයා විසින් කල දිය හැකි ය. නැතහොත් ඒ මුදල වාරික මගින් ගෙවන ලෙස විධාන කළ හැකි ය.

(5) (1) වන උපවගන්තියෙන් විධිවිධාන සලස්වා ඇති පරිදි හේතු දැක්වීම සඳහා ඒ උප වගන්තිය යටතේ කල්දීමෙහි හෝ (4) වන උපවගන්තිය යටතේ දඩය ගෙවීම සඳහා කල්දීමෙහි හෝ මූලික කොන්දේසියක් වශයෙන්, අධිකරණය විසින් ආප නියම කළ හැකි ය. තව ද පැහැර හැරිය තැනැත්තාට ඵලෙස ආප දීමට නියම කළ විටෙක 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ XXXIV වන පරිච්ඡේදයේ විධිවිධාන අදාළ විය යුතුය.

(6) යම් ගෙවීමක් වාරික මගින් ගෙවීමට මහේස්ත්‍රාත්වරයකු විසින් (4) වන උපවගන්තිය යටතේ නියම කරනු ලැබ තිබිය දී ඉන් යම් වාරිකයක් නොගෙවා පැහැර හරිනු ලැබූ අවස්ථාවක ඒ වන විට නොගෙවා ඉතිරි ව ඇති සියලුම වාරික ගෙවීම් පැහැර හැර ඇත්නම් සේ නඩු කටයුතු පැවරිය හැකි ය.

(7) (1) වන උපවගන්තිය යටතේ යම් නඩු කටයුත්තක දී බද්ද යථා පරිදි තක්සේරු කරනු ලැබූ බවට හා එය නොගෙවා පැහැර හැරිය බවට කොමසාරිස් ජනරාල්වරයාගේ සහතිකය, ප්‍රමාණවත් සාක්ෂිකයක් විය යුතු අතර, බද්ද අධික බවට හෝ සාවද්‍ය බවට හෝ එයට විරුද්ධව අභියාචනය කොට ඇති බවට කරනු ලබන කිසිම උත්තරවාදයක් පිළිනොගත යුතුය.

180. (1) යම් තැනැත්තකු විසින් ගෙවිය යුතු බද්ද නොගෙවා පැහැර හැර ඇත්තා වූද, -

ණය ආදියෙන් බද්ද අයකර ගැනීම.

- (අ) යම් තැනැත්තකු, පැහැර හරින්නාට හෝ ඔහුගේ අනුයෝජිතයාට ණයගැතිව සිටීමේ හෝ ඔහු මුදල් ගෙවීමට සූදානම්ව සිටීමේ ශක්‍යතාවක් ඇති බව ;
- (ආ) යම් තැනැත්තකු, පැහැර හරින්නා හෝ ඔහුගේ අනුයෝජිතයා හෝ සඳහා, නැතහොත් වෙනුවෙන්, මුදල් තබාගෙන සිටීමේ ශක්‍යතාවක් ඇති බව ;
- (ඇ) පැහැර හරින්නාට හෝ ඔහුගේ අනුයෝජිතයාට ගෙවීම් සඳහා වෙත යම් තැනැත්තකු වෙනුවෙන් යම් තැනැත්තකු මුදල් තබාගෙන සිටීමේ ශක්‍යතාවක් ඇති බව ; හෝ
- (ඈ) පැහැර හරින්නාට හෝ ඔහුගේ අනුයෝජිතයාට මුදල් ගෙවීමට යම් තැනැත්තකු අත්කිසි තැනැත්තකුගේ බලය ලබාසිටීමේ ශක්‍යතාවක් ඇති බව.

කොමසාරිස් ජනරාල්වරයාට පෙනී යන්නා වූ ද, අවස්ථාවක, නොගෙවා පැහැර හැරිය මුදල් ප්‍රමාණයට වැඩි තොවන මුදලක් දැන්වීමේ නම් කරනු ලැබූ නිලධාරියාට ගෙවන ලෙස නියම කරන (පැහැර හරින්නා වෙත පිටපතක් තැපෑලෙන් යැවිය යුතු) ලියවිල්ලකින් වූ ද දැන්වීමක්, ඒ තැනැත්තාට කොමසාරිස් ජනරාල්වරයා විසින් දිය හැකි ය. ඒ දැන්වීම ලැබුණු දිනයේදී ඔහු අතෙහි හෝ ඔහුගෙන් අයවිය යුතු හෝ මුදල්වලට ද, දැන්වීමේ දිනට පසු මාස තුනක කාලයක් ඇතුළත යම් අවස්ථාවක ඔහු අතට පත්වන හෝ ඔහුගෙන් අයවිය යුතු හෝ ඔහු විසින් ගෙවීමට සූදානම් වන හෝ සියලු මුදල්වලට ද, ඒ දැන්වීම අදාළ විය යුතු ය.

(2) (මේ වගන්තියේ “හවුල් ගිණුම් ධාරක හෝ ධාරකයන්” යනුවෙන් සඳහන් කරනු ලබන) පැහැර හරින්නා සහ වෙනත් යම් තැනැත්තකු හෝ තැනැත්තන් සඳහා හා වෙනුවෙන් එක්ව, යම් තැනැත්තකු මුදල් දරන අවස්ථාවක, පැහැර හරින්නා විසින් දායක වූ මුදල්වලට ආරෝපණය කරනු ලැබිය යුතු බවට, කොමසාරිස් ජනරාල්වරයා සෑහීමට පත්ව ඇත්තා වූ සහ කොමසාරිස් ජනරාල්වරයා විසින් එලෙස සහතික කරනු ලැබ ඇත්තා වූ හවුල් ගිණුමෙහි ඇති මුදල්වලින් හෝ ඒ මුදල්වල ඒ කොටසින්, දැන්වීමේ නම් කරන ලද නිලධරයාට, පැහැර හැර ඇති බද්දේ මුදල් හෝ එකී කොටස හෝ ගෙවන ලෙස නියම කරමින් කොමසාරිස් ජනරාල්වරයා විසින් ඒ තැනැත්තාට (1) වන උපවගන්තිය යටතේ දැන්වීමක් දෙනු ලැබිය හැකි ය :

එසේ වුව ද -

- (අ) (1) වන උපවගන්තිය යටතේ නිකුත් කරන ලද දැන්වීම අනුව ක්‍රියා කිරීමෙහිලා මුදල් ප්‍රේෂණය කරන සෑම තැනැත්තකුම, ඒ සිද්ධිය පිළිබඳව වෙනත් සෑම හවුල් ගිණුම් ධාරකයකුට ම දැනුම් දිය යුතු ය ;
- (ආ) පැහැර හරින්නා හැර වෙනත් සෑම හවුල් ගිණුම් ධාරකයකු විසින්ම (අ) වන ඡේදය යටතේ දැනුම්දීමක් නමා වෙත ලැබුණු දින සිට සති දෙකක් ඇතුළත, කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද දැන්වීමේ දිනට ඒ හවුල් ගිණුමෙහි ශේෂයට ඔහුගේ ශුද්ධ දායක මුදල නියෝජනය කෙරෙන යම් ප්‍රේෂණයක කොටසක් සම්බන්ධයෙන් කොමසාරිස් ජනරාල්වරයා වෙත හිමිකම් පෑමක් කරනු ලැබිය හැකි අතර, කොමසාරිස් ජනරාල්වරයා විසින් ඒ හිමිකම් පෑම සැලකිල්ලට භාජනය කොට ඒ පිළිබඳ ම තම නියමය කළ යුතු ය ;
- (ඇ) (ආ) වන ඡේදය යටතේ කරන ලද කොමසාරිස් ජනරාල්වරයා ගේ නියමකින් අනූපත්තියට පත් සෑම හවුල් ගිණුම් ධාරකයකුම, ඔහු විසින් කරන ලද දායකවීම්වලට ආරෝපනය කරනු ලැබිය හැකි බවට ඔහු හිමිකම් පා සිටින යම් මුදලක් හෝ ඒ මුදලේ කොටස හෝ අයකර ගැනීම සඳහා ආඥාවක් ඉල්ලමින්, දිසා අධිකරණයෙහි නඩු පවරනු ලැබිය හැකි ය.

(68 වන අධිකාරය වූ) කලාපගමන ආඥාපනතේ යම් විධිවිධානයක කුමක් සඳහන්ව ඇත ද, කොමසාරිස් ජනරාල්වරයා විසින් ඔහුට නිකුත් කරන ලද දැන්වීමේ දින සිට මාස තුනක් ඉකුත්වීමෙන් පසු, ඒ මුදලේ කොටස හෝ අයකර ගැනීම සඳහා කිසිම නඩුවක් පවරනු නොලැබිය යුතු ය.

(3) මේ වගන්තිය ප්‍රකාර යම් ගෙවීමක් කළ තැනැත්තකු ගෙවීම පැහැර හැරිය තැනැත්තාගේ ද, සම්බන්ධතාවක් ඇති අත් සියලු තැනැත්තන්ගේ ද බලය යටතේ ක්‍රියා කළ ලෙස සැලකිය යුතු ය. තව ද, යම් ලිඛිත නීතියක, ගිවිසුමක හෝ එකඟවීමක කවර විධිවිධානයක් තිබුණ ද, සියලු සිවිල් හෝ අපරාධ නඩු කටයුතුවලදී ඒ ගෙවීම සම්බන්ධ වගකීමෙන්, ඒ තැනැත්තා මෙයින් නිදහස් කරනු ලැබේ.

(4) (1) වන උපවගන්තිය යටතේ දැන්වීමක් දෙනු ලැබූ යම් තැනැත්තකුට ඒ උපවගන්තියේ සඳහන් මුදල් ඔහුගේ අතට නොලැබීමේ හෝ ඒ උපවගන්තියේ සඳහන් කාලසීමාව ඇතුළත එවැනි මුදල් ඔහුගෙන් අයවිය යුතු තොට්ටේ හේතුවෙන් ඒ දැන්වීම අනුව ක්‍රියා කිරීමට නොහැකි වූ විට, ඔහු විසින් ඒ කාලසීමාව ඉකුත්වීමෙන් දහහතර දිනක් ඇතුළත ඒ කරුණු දන්වා, කොමසාරිස් ජනරාල්වරයා වෙත ලියවිල්ලකින් වූ දැන්වීමක් දිය යුතු ය.

(5) (1) වන උපවගන්තිය යටතේ දැන්වීමක් දෙනු ලැබූ යම් තැනැත්තකුට ඒ දැන්වීම අනුව ක්‍රියා කිරීමට නොහැකි වී ඇත්තා වූ ද, (4) වන උපවගන්තියෙන් විධිවිධාන සලසා ඇති පරිදි කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දීම ඒ තැනැත්තා විසින් පැහැර හැර ඇත්තා වූ ද අවස්ථාවක, නැතහොත් දැන්වීම හා සම්බන්ධ බද්ද හෝ ඉන් කොටසක් හෝ ඒ තැනැත්තා විසින් අඩුකර ගනු ලැබ හෝ අඩුකර ගැනීමට හැකිව තිබේ ඒ බද්ද හෝ ඉන් කොටස (1) වන උපවගන්තියේ සඳහන් කරනු ලැබූ කාලසීමාව ඉකුත් වීමෙන් දින දහහතරක් ඇතුළත කොමසාරිස් ජනරාල්වරයා විසින් නියම කරනු ලැබූ පරිදි ගෙවා නොමැති අවස්ථාවක, ඒ තැනැත්තා පුද්ගලයකු නම්, ඒ තැනැත්තා ද, ඒ තැනැත්තා සංස්ථාගත කරනු ලැබූ හෝ නොලැබූ සමාගමක් හෝ පුද්ගල මණ්ඩලයක් නම්, ඒ සමාගමේ හෝ පුද්ගල මණ්ඩලයේ ලේකම්, කළමනාකරු හෝ ප්‍රධාන නිලධාරියා ද, අඩුකර ගැනීමට ඔහුට නියම කරනු ලැබූ සම්පූර්ණ බද්ද සඳහා පුද්ගලිකව වගකිව යුතුය. ඒ මුදල මේ පනතින් සලස්වනු ලැබූ සෑම මාර්ගයකින් ම අවස්ථාවෝචිත පරිදි, ඒ පුද්ගලයාගෙන්, ලේකම් ගෙන්, කළමනාකරුගෙන් හෝ වෙනත් ප්‍රධාන නිලධරයාගෙන් අයකර ගත හැකි ය.

(6) මේ වගන්තියේ කාර්ය සඳහා “පැහැර හරින්නා” යන යෙදුමට නොගෙවා පැහැර හැරිය තැනැත්තකුගේ අනුයෝජිතයකු ද ඇතුළත් වන ලෙස සැලකිය යුතු අතර, යම් තැනැත්තකු ජීවත්ව සිටියේ නම්, ඔහු විසින් ගෙවිය යුතු විය හැකිය තිබූ බද්ද ගෙවීම පැහැර හැර ඇති අවස්ථාවක මේ වගන්තියේ විධිවිධාන අදාළ විය යුතු ය. තව ද, එබඳු අවස්ථාවක මේ විධිවිධාන අදාළ කිරීමේ කාර්යය සඳහා (1) වන උපවගන්තියේ “පැහැර හරින්නා” යන යෙදුමෙන් -

- (අ) නැසීගිය තැනැත්තකුගේ පොල්මංකරු හෝ අද්මිනිස්ත්‍රාසිකරු ;
- (ආ) නැසීගිය තැනැත්තකුගේ දේපළවල සන්තකය භාරගන්නා වූ, එබන්දකුගේ දේපළ පාලනයට මැදිහත් වන්නා වූ, යම් තැනැත්තෙක් ; හෝ
- (ඇ) නැසීගිය තැනැත්තකුගේ බුදලය සම්බන්ධයෙන් අන්තිම කැමති පත්‍රය හෝ අද්මිනිස්ත්‍රාසි බලපත්‍රය ප්‍රදානය කරන ලෙස හෝ නැවත මුද්‍රා තැබීම සඳහා හෝ දිසා අධිකරණයෙන් ඉල්ලා සිටි හෝ එසේ ඉල්ලුම් කිරීමට හිමිකම් ඇති හෝ තැනැත්තෙක්,

අදහස් වේ.

බද්ද මුදලින් ගෙවීම වෙනුවට ආණ්ඩුවට නිශ්චල දේපළ පැවරීම

181. (1) මේ පනතේ හෝ 2000 අංක 38 දරන දේශීය ආදායම් පනතේ හෝ 1979 අංක 28 දරන දේශීය ආදායම් පනතේ හෝ 1963 අංක 4 දරන දේශීය ආදායම් පනතේ විධිවිධාන යටතේ යම් බද්දක් ගෙවීමට යටත් මේ තැනැත්තකු විසින්, ඒ බද්ද මුදලින් ගෙවීම වෙනුවට ඒ තැනැත්තාට අයත් නම් නිශ්චල දේපළක් ඒ තැනැත්තා සහ කොමසාරිස් ජනරාල්වරයා අතර එකඟතාවයෙන් ඒ දේපළ මත තබනු ලබන විටිනාකම අනුව ආණ්ඩුවට පැවරීමට කොමසාරිස් ජනරාල්වරයා වෙත ඉල්ලුම් කරනු ලැබිය හැකි ය. තව ද, ඒ දේපළ ආණ්ඩුව වෙත පැවරීමෙන් පසු එය කළමනාකරණය කිරීමේ සකායතාව සැලකිල්ලට ගෙන, කොමසාරිස් ජනරාල්වරයා විසින් ඒ ඉල්ලීමට ඉඩ දෙනු ලැබිය හැකි ය.

(2) (1) වන උපවගන්තිය යටතේ කරන ලද ඉල්ලීමකට කොමසාරිස් ජනරාල්වරයා විසින් ඉඩ දෙනු ලබන අවස්ථාවක, ඉල්ලීම් කරනු ලැබුවේ යම් දේපළක් සම්බන්ධයෙන් ද ඒ දේපළෙහි විටිනාකම වශයෙන්, ඒ උපවගන්තියේ විධිවිධානවලට අනුකූලව එකඟ වූ මුදල ඉල්ලුම්කරු විසින් ගෙවිය යුතු බද්දේ මුදල ඉක්මවන අවස්ථාවක, ඒ අතිරික්තය 34 වන වගන්තියේ (2) වන උපවගන්තියේ (ආ) ඡේදයේ අර්ථනුකූලව ඉල්ලුම්කරු විසින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට කරන ලද පරිත්‍යාගයක් ලෙස සලකනු ලැබිය යුතු ය.

පැහැර හරින ලද බදු සේවා නියුක්තියාගේ පාරිශ්‍රමිකයෙන් අය කර ගත යුතු බව.

182. (1) යම් සේවා නියුක්තියකුගේ සේවා යෝජකයකු වෙත හෝ සේවා නියුක්තියකුගේ පාරිශ්‍රමිකය ගෙවීම සම්බන්ධයෙන් වගකිවයුතු තැනැත්තා වෙත කොමසාරිස් ජනරාල්වරයා විසින් දෙනු ලබන ලියවිල්ලකින් වූ දැන්වීමකින්, ඒ සේවා නියුක්තියා විසින් ගෙවිය යුතු වූ ද ගෙවීම පැහැර හැර ඇත්තා වූ ද යම් බදු මුදලක්, ඒ දැන්වීමෙහි නිශ්චිතව සඳහන් කරනු ලබන යම් කාලපරිච්ඡේදයක් තුළ දී, ඒ දැන්වීමෙහි නිශ්චිතව සඳහන් කරනු ලබන යම් මාසික වාරික ගණනකින්, ඒ සේවා

නියුක්තයාගේ පාරිශ්‍රමිකයෙන් අඩු කරන ලෙස ඒ සේවා යෝජකයාට හෝ ඒ තැනැත්තාට විධාන කරනු ලැබිය හැකිය. එක් එක් මාසයේදී සේවා නියුක්තයකුගේ පාරිශ්‍රමිකයෙන් එසේ අඩු කරගනු ලබන මුදල, අවස්ථාවේවික පරිදි, ඒ සේවා යෝජකයා විසින් හෝ ඒ තැනැත්තා විසින් කොමසාරිස් ජනරාල්වරයා වෙත ගෙවනු ලැබිය යුතු ය.

(2) (1) වන උපවගන්තිය යටතේ සේවා නියුක්තයකුගේ පාරිශ්‍රමිකයෙන් ඔහුගේ සේවා යෝජකයා විසින් හෝ ඒ පාරිශ්‍රමික ගෙවීම සම්බන්ධයෙන් වගකිවයුතු තැනැත්තා විසින් හෝ යම් බද්දක් අඩු කරනු ලැබූ අවස්ථාවක, ඒ අඩු කිරීම කරනු ලැබූ දිනයෙහි ඒ සේවා නියුක්තයා විසින් ඒ බද්ද හෝ එහි කොටසක් හෝ ගෙවනු ලැබූ ලෙස, මේ පනතේ කාර්ය සඳහා සලකනු ලැබිය යුතු ය.

(3) ගෙවීම පැහැර හරිනු ලැබූ බද්ද කොමසාරිස් ජනරාල්වරයා සෑහීමට පත්වන අයුරු ගෙවීමට සේවා නියුක්තයා විසින් කටයුතු සලස්වනු ලැබුවේ නම්, (1) වන උපවගන්තිය යටතේ කොමසාරිස් ජනරාල්වරයා විසින් කරනු ලැබූ විධානයෙන් පසු යම් අවස්ථාවක, සේවා යෝජකයාට හෝ සේවානියුක්තයාගේ පාරිශ්‍රමිකය ගෙවීම සම්බන්ධයෙන් වගකිව යුතු තැනැත්තාට දෙනු ලබන ලිඛිත දැන්වීමකින්, ඒ විධානය සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් කොමසාරිස් ජනරාල්වරයා විසින් ඉල්ලා අස්කර ගනු ලැබිය හැකිය.

(4) සේවා යෝජකයා විසින් හෝ ඒ පාරිශ්‍රමිකය ගෙවීම සම්බන්ධයෙන් වගකිය යුතු තැනැත්තා විසින් මේ වගන්තියේ පෙරාතුව වූ විධිවිධාන යටතේ යම් සේවා නියුක්තයකුගේ පාරිශ්‍රමිකයෙන් යම් බද්දක් අඩු කළ යුතු අවස්ථාවක දී, ඒ සේවා නියුක්තයා ඔහුගේ සේවා නියුක්තියෙන් අස්වීමට ආසන්න නම් හෝ අස්ව යන්නේ නම්, ඔහු එසේ තම සේවා නියුක්තියෙන් අස්ව යන බව හෝ අස් වූ බව ඒ සේවායෝජකයාට හෝ පාරිශ්‍රමික ගෙවීම සම්බන්ධයෙන් වගකිවයුතු තැනැත්තාට හෝ දැනගන්නට ලැබුණු පසු, ඔහු විසින් ඒ සේවා නියුක්තයාට ගෙවනු ලබන සියලුම ගෙවීම්වලින් හෝ යම් ගෙවීමකින් අඩු කර ගැනීමට කොමසාරිස් ජනරාල්වරයා විසින් ඔහුට දෙනු ලැබූ දැන්වීමෙන් විධාන කරනු ලැබූ බද්දේ සම්පූර්ණ මුදල හෝ එහි යම් ඉතිරි කොටසක්, ඒ සේවා යෝජකයා විසින් හෝ ඒ තැනැත්තා විසින් අඩු කළ යුතු ය.

(5) සේවා නියුක්තයකුගේ පාරිශ්‍රමිකයෙන් යම් බද්දක් අඩු කිරීම පිණිස (1) වන උපවගන්තිය යටතේ ඔහුගේ සේවා යෝජකයා වෙත හෝ ඔහුට පාරිශ්‍රමිකය ගෙවීම සම්බන්ධයෙන් වගකිවයුතු තැනැත්තා වෙත විධානයක් කරනු ලැබුවේ යම් සේවා නියුක්තයකු සම්බන්ධයෙන්ද, ඒ

සේවා නියුක්තයා ඔහුගේ සේවා නියුක්තියෙන් ඉවත්ව ගොස් ඇති නිසා හෝ වෙන යම් හේතුවක් නිසා ඒ සේවයෝජකයාට හෝ එකී තැනැත්තාට ඒ බද්ද සම්පූර්ණයෙන්ම හෝ එහි යම් කොටසක් අඩුකර ගැනීමට නොහැකි වූ අවස්ථාවක, ඒ සිද්ධියේ කරුණු දක්වමින්, ඒ සේවා යෝජකයා විසින් හෝ ඒ තැනැත්තා විසින් ඒ බව කොමසාරිස් ජනරාල්වරයා වෙත නොපමාව ම ලියවිල්ලකින් දැනුම් දිය යුතු ය. එහි සේවා යෝජකයා විසින් හෝ එකී තැනැත්තා විසින් අඩු කර ගනු නොලැබූ හෝ එකී සේවා යෝජකයා හෝ එකී තැනැත්තා විසින් අඩුකර ගත නොහැකි වූ යම් බද්දක්, සේවා නියුක්තයා විසින් ගෙවිය යුතු බද්දක් බවට එකෙනෙහිම පත් විය යුතු ය.

(6) (1) වන උපවගන්තිය යටතේ යම් සේවා නියුක්තයකුගේ පාරිශ්‍රමිකයෙන් අඩුකර ගන්නා ලෙස සේවා යෝජකයාට හෝ ඒ පාරිශ්‍රමිකය ගෙවීම සම්බන්ධයෙන් වගකිවයුතු තැනැත්තාට විධාන කරනු ලැබූ යම් බද්දක් අඩුකර ගැනීමට ද, (5) වන උපවගන්තියෙන් නියමිත පරිදි ඒ අඩු කිරීම කළයුතු දිනයේ සිට දින දහහතරක් ඇතුළත ඒ බවට කොමසාරිස් ජනරාල්වරයා වෙත දැන්වීමක් කිරීමට ද, ඒ සේවා යෝජකයා හෝ තැනැත්තා අපොහොසත් වූ අවස්ථාවක හෝ, (1) වන උපවගන්තිය යටතේ කරන ලද විධානයක් අනුව යම් පාරිශ්‍රමිකයකින් යම් මාසයක දී ඒ සේවා යෝජකයා හෝ තැනැත්තා විසින් අඩුකරගෙන හෝ අඩුකර ගත හැකිව තිබුණු නමුත් ඊළඟ මාසයේ පහළොස්වන දිනට පෙර ඒ බද්දෙහි මුදල කොමසාරිස් ජනරාල්වරයාට නොගෙවනු ලැබූ අවස්ථාවක, ඒ සේවා යෝජකයා හෝ තැනැත්තා තනි පුද්ගලයෙක් නම්, ඔහු හෝ ඒ සේවයෝජකයා හෝ තැනැත්තා සංස්ථාගත කරනු ලැබූ හෝ නොලැබූ සමාගමක් නැතහොත් පුද්ගල මණ්ඩලයක් නම්, ඒ සමාගමේ හෝ මණ්ඩලයේ ලේකම්, කළමනාකරු හෝ වෙනත් ප්‍රධාන නිලධාරියකු ද, මේ වගන්තිය යටතේ අඩුකර ගැනීමට ඒ සේවා යෝජකයාට හෝ ඒ තැනැත්තාට විධාන කරනු ලැබූ සම්පූර්ණ බද්ද ගෙවීමට පොද්ගලික වශයෙන් යටත් විය යුතුය. ඒ බද්ද ඒ පුද්ගලයාගෙන්, ලේකම්ගෙන්, කළමනාකරුගෙන් හෝ වෙනත් ප්‍රධාන නිලධාරියකුගෙන් මේ පනතෙහි විධිවිධාන සලස්වනු ලැබ ඇති සියලුම මාර්ගවලින් අයකර ගත හැකි අතර, ඒ බද්ද පැහැරහැර ඇති බද්දක් ලෙස සලකනු ලැබිය යුතු ය.

(7) (1) වන උපවගන්තිය යටතේ වූ විධානයකට අනුකූලව, යම් සේවා නියුක්තයකුගේ පාරිශ්‍රමිකයෙන් බදු අඩුකරන සෑම සේවා යෝජකයකුම හෝ සෑම අන් තැනැත්තකුම විසින්, ඒ සේවා නියුක්තයා විසින් කරනු ලබන ඉල්ලීමක් මත, ඒ අඩු කළ බද්දෙහි මුදල සඳහන් සහතිකයක්, කොමසාරිස් ජනරාල්වරයා විසින් නියම කොට ඇති ආකෘතිය අනුසාරයෙන්, නිකුත් කරනු ලැබිය යුතුය.

183. හවුල් ව්‍යාපාරයක හවුල්කරුවකු වූ යම් තැනැත්තකුගේ යම් තක්සේරු වර්ෂයකට ව්‍යවස්ථාපිත ආදායමට හවුල් ව්‍යාපාරයේ ඔහුගේ බෙදිය හැකි ලාභවල කොටස ඇතුළත් වන්නා වූ ද, ඒ තැනැත්තා විසින් ගෙවිය යුතු බද්ද ගෙවීම පැහැර හැර ඇත්තා වූ ද අවස්ථාවක, කොමසාරිස් ජනරාල්වරයා ගේ මතය අනුව, බෙදිය හැකි ලාභවල ඔහුගේ කොටසට, එසේ ගෙවීම පැහැර හැර ඇති ඒ බද්දෙන් ආරෝපනය කළ හැකි කොටස හවුල් ව්‍යාපාරයේ වත්කම්වලින් අයකර ගත හැකි අතර, එපරිද්දෙන්, 178 වන වගන්තියේ කාර්ය සඳහා හවුල් ව්‍යාපාරයේ වත්කම්, ඒ හවුල්කරුගේ වත්කම් ලෙස සලකනු ලැබිය යුතු ය :

හවුල්කරුවකුගේ පැහැර හරිනු ලැබූ හවුල් බද්ද ව්‍යාපාරයේ වත්කම් වලින් අයකර ගත යුතු බව.

එසේ වුව ද, එසේ අය කර ගනු ලබන මුදල ඒ හවුල්කරුට ඒ හවුල් ව්‍යාපාරයේ ඇති අයිතිය, නොඉක්මවිය යුතු ය.

184. දරුවකුගේ මුළු ව්‍යවස්ථාපිත ආදායම, ඒ දරුවාගේ මවුපිය දෙදෙනාගෙන් කෙනෙකුගේ මුළු ව්‍යවස්ථාපිත ආදායමට එකතු කරනු ලැබූ ද, එම ආදායමේ කොටසක් වන්නා වූ ද, ඒ මවගෙන් නැතහොත් පියාගෙන් ආදායම් බදු එකතු කරගත නොහැකි වන්නා වූ ද අවස්ථාවක, ඒ දරුවාගේ ආදායමට ආරෝපණය කළ යුතු යයි කොමසාරිස් ජනරාල්වරයාට පෙනී යන ආදායම් බද්දේ යම් කොටසක්, ඒ දරුවා සම්බන්ධයෙන් කිසිම තක්සේරුවක් කරනු නොලැබූව ද, ඒ දරුවාගෙන් අයකර ගනු ලැබිය යුතු අතර, බදු එකතු කර ගැනීම හා අයකර ගැනීම පිළිබඳව මේ පනතේ ඇති විධිවිධාන ඒ අනුව අයකර ගැනීම සම්බන්ධයෙන් අදාළ විය යුතු ය.

දරුවකුගේ ආදායමෙන් බදු අයකර ගැනීම

185. යම් ඒකක භාරයක් නොවන භාරයක අර්ථලාභියකුට ඒ භාරයෙන් හිමිවන ආදායම සම්බන්ධයෙන් ඔහුගෙන් අයකර ගත යුතු ආදායම් බද්ද හෝ ඉන් යම් කොටසක්, භාරකරු සම්බන්ධයෙන් තක්සේරුවක් කර නොතිබුණේ වුව ද ඒ ගැන නොතකා, ඒ භාරයේ භාරකරුගෙන් අයකර ගනු ලැබිය හැකි අතර, බදු එකතු කිරීමට හා අයකර ගැනීමට අදාළ වූ මේ පනතේ විධිවිධාන ඒ භාරකරු විෂයෙහි ලා අදාළ විය යුතු ය. ඒ භාරයෙන්, ඒ අර්ථලාභියාට ගෙවිය යුතු වන ආදායමෙන් ඒ බදු ප්‍රමාණය හෝ එහි කොටස අඩුකර ගැනීමට, ඒ භාරකරුට හිමිකම තිබිය යුතු ය.

අර්ථලාභියකු විසින් ගෙවිය යුතු ආදායම් බද්ද භාරකරුවකුගෙන් අයකර ගැනීම

186. මියගිය තැනැත්තාගේ බුදලයෙන් තමාට ලැබීමට හිමිකම් ඇති ආදායම සම්බන්ධයෙන් අර්ථලාභියකුගෙන් අයකර ගතයුතු ආදායම් බද්ද හෝ එහි යම් කොටසක්, මියගිය තැනැත්තාගේ පොල්මාකරු සම්බන්ධයෙන් තක්සේරුවක් කර නොතිබුණේ වුව ද ඒ නොතකා, ඒ

අර්ථලාභියකු විසින් ගෙවිය යුතු ආදායම් බද්ද පොල්මාකරුගෙන් අයකර ගැනීම.

පොල්මැකරුගෙන් අය කරගනු ලැබිය හැකි අතර, බදු එකතු කිරීම හා අය කිරීම සම්බන්ධයෙන් මේ පනතේ ඇති විධිවිධාන ඒ අනුව ඒ පොල්මැකරු විෂයෙහි ලා අදාළ විය යුතු ය. තව ද, යටකී මියගිය තැනැත්තාගේ බුදලයේ ආදායමෙන් ඒ අර්ථලාභියාට ගෙවනු ලැබිය යුතු මුදලින් ඒ බදු ප්‍රමාණය හෝ ඒ කොටස හෝ අඩු කිරීමට, ඒ පොල්මැකරුට හිමිකම් තිබිය යුතු ය.

ඇතැම් අවස්ථාවල දී ක්‍ෂාග බද්ද ක්‍ෂාග ලාභියාගෙන් අය කර ගත යුතු බව.

187. 1978 අංක 28 දරන දේශීය ආදායම් පනතේ XI වන පරිච්ඡේදය යටතේ අයකරගත හැකි ක්‍ෂාග බද්ද, ක්‍ෂාග දායකයාගෙන් අයකර ගත නොහැකි අවස්ථාවක, ක්‍ෂාගලාභියා සම්බන්ධයෙන් කිසි කන්සේරුවක් කර නොතිබුණේ වුව ද, ඒ නොතකා ඒ බද්ද ක්‍ෂාගලාභියාගෙන් අයකර ගත හැකි ය. තවද ක්‍ෂාග බද්ද එකතු කිරීම හා අයකර ගැනීම පිළිබඳව මේ පනතේ ඇති විධිවිධාන ඒ අනුව ඊට අදාළ විය යුතුය :

එසේ වුව ද, ක්‍ෂාගලාභියාගෙන් අයකර ගත් මුදල් ප්‍රමාණය, ක්‍ෂාගදායක විසින් ක්‍ෂාගලාභියා වෙත ක්‍ෂාගය දුන් දිනයෙහි ඒ ක්‍ෂාගයේ වටිනාකමට ආරෝපණය කළ හැකි යයි කොමසාරිස් ජනරාල්වරයාට පෙනී යන්නා වූ ක්‍ෂාග බද්දේ කොටසට වැඩි නොවිය යුතු ය.

ශ්‍රී ලංකාවෙන් බැහැර යන තැනැත්තන්ගෙන් බදු අය කර ගැනීම.

188. (1) ගෙවීම පැහැර හරින යම් තැනැත්තකු සම්බන්ධයෙන් කන්සේරු කරනු ලැබූ හෝ එසේ නොකරනු ලැබූ ගෙවීම පැහැර හරින ලද සියලුම ආදායම් බදු, ධන බදු හෝ ක්‍ෂාග බදු නොගෙවා, ඒ තැනැත්තා ශ්‍රී ලංකාවෙන් බැහැර යාමට ආසන්න බව හෝ එසේ බැහැර යාමට ඉඩ ඇති බව හෝ කොමසාරිස් ජනරාල්වරයාගේ මතය වූ අවස්ථාවක, ඒ බදුවල විස්තර ද ඒ තැනැත්තාගේ නම ද අඩංගු සහතිකයක් කොමසාරිස් ජනරාල්වරයා විසින් මහෙස්ත්‍රාත්වරයකු වෙත නිකුත් කරනු ලැබිය හැකි ය. ඒ මහෙස්ත්‍රාත්වරයා වෙත එය ලැබුණු විට, බදු ගෙවීම හෝ එය ගෙවීම සඳහා කොමසාරිස් ජනරාල්වරයා සෑහීමට පත්වන ආකාරයක ඇප තැබීම හෝ නොකර ඒ තැනැත්තා ශ්‍රී ලංකාවෙන් බැහැර යාම වැළැක්වීම සඳහා අවශ්‍ය වන පියවර ගැනීමට විධානයක් ඒ මහෙස්ත්‍රාත්වරයා විසින් පොලිස්පතිවරයා වෙත නිකුත් කරනු ලැබිය යුතු ය.

(2) මහෙස්ත්‍රාත්වරයා වෙත තමාගේ සහතිකය නිකුත් කරන වේලාවෙහි, කොමසාරිස් ජනරාල්වරයා විසින් ඒ තැනැත්තාට ඒ පිළිබඳව නිවේදනයක් පොද්ගලිකව භාර කිරීමෙන් හෝ ලියාපදිංචි කරනු ලැබූ ලිපියකින්, තැපෑලෙන් හෝ විදුලි පුවතක් මගින් හෝ නිකුත් කරනු ලැබිය යුතු ය. එහෙත් එවැනි යම් නිවේදනයක් ඒ තැනැත්තාට නොලැබීමේ හේතුවෙන්, මේ වගන්තිය යටතේ වූ නඩු කටයුතු බල රහිත නොවිය යුතු ය.

(3) බදු ගෙවූ බවට හෝ බදු ගෙවීම සඳහා ඇප තැබූ බවට කොමසාරිස් ජනරාල්වරයා හෝ නියෝජ්‍ය කොමසාරිස්වරයකු විසින් අත්සන් කරනු ලැබූ සහතිකයක් ඉදිරිපත් කිරීම නැතහොත් පොලිස් ස්ථානයක් හාර පොලිස් නිලධාරියකුට ඒ බදු මුදල ගෙවීම, ඒ තැනැත්තාට ශ්‍රී ලංකාවෙන් බැහැර යාමට ඉඩ හැරීම සඳහා ප්‍රමාණවත් බලයක් විය යුතුය. යම් බදු මුදලක් යම් පොලිස් නිලධාරියකුට ගෙවනු ලැබූ විට, ඒ පොලිස් නිලධාරියා විසින් ඒ මුදල කොමසාරිස් ජනරාල්වරයා වෙත නොපමාව ගෙවනු ලැබිය යුතු ය.

189. මේ පනත යටතේ සෑම තැනැත්තකුගෙන් අය විය යුතු සම්පූර්ණ බද්ද හෝ ඉන් යම් කොටසක් හෝ මේ පරිච්ඡේදයේ යම් විධිවිධානයක් අදාළ කිරීමෙන් අයකර ගත නොහැකි බව හෝ නොහැකි විය හැකි බව හෝ කොමසාරිස් ජනරාල්වරයා යේ මතය වූ අවස්ථාවක, ඒ තැනැත්තා සම්බන්ධයෙන් 179 වන වගන්තිය යටතේ මහෙස්ත්‍රාත්වරයකු විසින් ආදායම් කර එය ක්‍රියාත්මක කර තිබුණ ද, එ නොහොත් එසේ නොගෙවා ඉතිරිව ඇති යම් මුදලක් අයකර ගැනීම සඳහා මේ පරිච්ඡේදයෙන් විධිවිධාන සලස්වනු ලැබූ බදු අයකර ගැනීමේ වෙනත් යම් මාර්ගයක්, කොමසාරිස් ජනරාල්වරයා විසින් අනුගමනය කරනු ලැබීම නිසානුකූල විය යුතු ය.

බදුඅයකර ගැනීමේ මාර්ගවලින් එකකට වැඩි ගණනක් ප්‍රයෝජනයට ගැනීම

190. යම් තැනැත්තකුගෙන් හෝ වෙන යම් තැනැත්තකුගෙන් හෝ අය විය යුතු ආදායම් බදු අයකර ගැනීමේ කාර්යය සඳහා කොමසාරිස් ජනරාල්වරයාට අවශ්‍ය වන යම් තොරතුරක්, කොමසාරිස් ජනරාල්වරයා විසින් ඒ තැනැත්තා වෙත දෙනු ලබන ලිඛිත දැන්වීමක් මගින්, ඒ දැන්වීමෙහි සඳහන් කර ඇති කාලය ඇතුළත තමා වෙත සපයන ලෙස, කොමසාරිස් ජනරාල්වරයා විසින් ඒ තැනැත්තාට තියම් කරනු ලැබිය හැකි ය.

බදුඅයකර ගැනීම සඳහා තොරතුරු ලබා ගැනීම පිළිබඳව කොමසාරිස් ජනරාල්වරයා සතු බලය

191. (1) 1982 අංක 17 සමාගම් පනතෙහි කුමක් සඳහන් වූව ද, පුද්ගලික සමාගමක් ඇවර කරනු ලැබ ඒ සමාගම විසින් ගෙවිය ලැබිය යුතු ආදායම් බදු අයකර ගත නොහැකි වූ අවස්ථාවක, ඒ බද්ද ගෙවිය යුත්තේ යම් කන්සේරු වර්ෂයක් සඳහා ද ඒ වර්ෂය තුළ යම් අවස්ථාවක, ඒ සමාගමේ අධ්‍යක්ෂවරයකු වූ සෑම තැනැත්තකු ම, ඒ බදු ගෙවීම පැහැර හැරීම සිදුවූයේ ඒ සමාගමේ කටයුතු සම්බන්ධයෙන් තමාගේ දැඩි නොසැලකිල්ල, බලය නොනිසි ලෙස පාවිච්චි කිරීම හෝ යුතුකම් පැහැර හැරීම නිසා නොවන බව ඔප්පු කරනු ලැබුවහොත් මිස, ඒ බදු ගෙවීම සඳහා එක්ව හා වෙන් වෙන්ව වගකිව යුතු ය.

ඇවර කරනු ලබන පුද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයන්ගේ වගකීම

(2) මේ වගන්තියේ “පුද්ගලික සමාගම” යන යෙදුමට 1982 අංක 17 දරන සමාගම් පනතෙහි ඊට දී ඇති අර්ථය ම ඇත්තේ ය.



ශ්‍රී ලංකා
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පාර්ලිමේන්තුව

2017 අංක 24 දරන දේශීය ආදායම් පනත

[සහතිකය සටහන් කළේ 2017 ඔක්තෝබර් මස 24 වන දින]

ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී.

2017 ඔක්තෝබර් මස 27 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
 ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී.

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී.

කොළඹ 5, රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිලදී ලබාගත හැකි ය.

මිල : රු. 260.00 යි.

තැපැල් ගාස්තුව : රු. 90.00 යි.

මෙම පනත www.documents.gov.lk වෙබ් අඩවියෙන් බාගත කළ හැක.



(3) (1) වන සහ (2) වන උපවගන්තිවල විධිවිධානගතීන් කුමක් සඳහන් වුව ද, අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ පළකරනු ලබන නියමයක් මගින් පොලී අනුපාතය වෙනස් කළ හැකි ය.

XVI වන පරිච්ඡේදය

බදු අයකර ගැනීම

සාමාන්‍ය. 160. 152 වන වගන්තියට අනුගාමීව කොමසාරිස් ජනරාල්වරයා විසින්, බදු ගෙවන්නෙක් බදු ගෙවීම පැහැර හැරියේ යයි නිශ්චය කරනු ලැබූ විටක දී, මේ පරිච්ඡේදය යටතේ වන කවර හෝ ප්‍රතිකර්මයක් කරගෙන යනු ලැබිය හැකි ය.

එකතු කිරීම සඳහා වන කාල සීමාව. 161. මේ පරිච්ඡේදය යටතේ නීති කෘත්‍යයක් ඇරඹීම, බදු ගෙවන්නා බදු පැහැර හැරියේ යයි නිශ්චය කරනු ලැබූ දිනයේ සිට අවුරුදු පහක් ඇතුළත ආරම්භ කළ යුතු ය.

එකතු කළ නොහැකි ප්‍රමාණයන් නිර්වාපණය කිරීම. 162. (1) මේ පනත යටතේ යම් තැනැත්තකුගෙන් අයවිය යුතු සහ ඒ තැනැත්තා විසින් ගෙවිය යුතු බදු, පොලී හෝ දඩ ප්‍රමාණයක් අයකර ගැනීමට කොමසාරිස් ජනරාල්වරයා අසමත්වන අවස්ථාවක දී, අමාත්‍යවරයා විසින් කොමසාරිස් ජනරාල්වරයාගේ නිර්දේශය මත සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමතය මත, රජයට අයවිය යුතු ණයක් සේ සලකා එම බැඳීම ශුන්‍ය කිරීම සඳහා නියෝග කළ හැකි ය.

(2) (1) වන උපවගන්තිය යටතේ ණය ශුන්‍ය කරනු ලැබූ තැනැත්තකුට, නොගෙවන ලද මුදල් ප්‍රමාණයන් සියල්ල හෝ ඉන් කොටසක් අයකර ගැනීමට තහනමට ගත හැකි වත්කම් පවතින බවට කොමසාරිස් ජනරාල්වරයා නිශ්චය කරන අවස්ථාවක දී, (1) වන උපවගන්තිය යටතේ කරන ලද නියමයක් අවලංගු කරමින්, කැබිනට් මණ්ඩලයේ අනුමතය ලත් අමාත්‍යවරයාගේ නියමයක් මගින්, ණය සඳහා බැඳීම නැවත ස්ථාපනය කළ හැකි ය.

නඩු කටයුතු. 163. (1) අයවීමට නියමිත සහ ගෙවිය යුතු බද්ද ආණ්ඩුවට ගෙවිය යුතු ණයක් විය යුතු අතර, එය කොමසාරිස් ජනරාල්වරයාට ගෙවිය යුතු ය.

(2) යම් තැනැත්තෙක්, බදු ගෙවිය යුතු වීට එය ගෙවීමට අසමත් වන අවස්ථාවක දී, එසේ ගෙවිය යුතු ප්‍රමාණය සම්බන්ධයෙන් නොගෙවූ ණය අයකර ගැනීමට, කොමසාරිස් ජනරාල්වරයා විසින් නිසි බලය ඇති අධිකරණයක දී නඩු කටයුතු ඇරඹිය හැකි ය.

(3) මේ වගන්තිය යටතේ වන යම් නඩු කටයුත්තක දී විත්තිකරුගේ නම හා අයවිය යුතු බදු ප්‍රමාණය දක්වමින්, කොමසාරිස් ජනරාල්වරයා විසින් අත්සන් තබන ලද සහතිකයක් එම නඩු කටයුත්ත සඳහා ඉදිරිපත් කිරීම, එම ප්‍රමාණය ලැබිය යුතු බවට ප්‍රමාණවත් සාක්ෂියක් වන අතර, එම ප්‍රමාණය සම්බන්ධයෙන් නින්දාවක් දීම සඳහා අධිකරණයට ප්‍රමාණවත් සාක්ෂියක් වේ.

(4) බදු අයකර ගැනීම සඳහා වන යම් නඩු කටයුත්තක දී -

(අ) බද්ද, බද්දට යටත් ආදායම හෝ වෙනත් බදු පදනමක් වැරදි සහගත වීම;

(ආ) ගෙවිය යුතු බවට නියමිත බද්ද අධික වීම; හෝ

(ඇ) විරෝධතාවේ හෝ අභියාචනයේ විෂයය තක්සේරුව වීම,

විත්තිකරුට විත්තිවාචකයක් නොවිය යුතු ය.

164. (1) නියමිත දිනයේ දී බදු ගෙවීමට බදු ගෙවන්නකු ලියම. අපොහොසත් වන අවස්ථාවක දී, බදු ගෙවන්නාට අයිති දේපළ සියල්ල මත එසේ අය විය යුතු ප්‍රමාණයට, (පොලිය, දඩය සහ උපවිත විය හැකි එකතු කිරීමේ ගාස්තු ද සමග) කොමසාරිස් ජනරාල්වරයාට පක්ෂව ලියමක් ඇති කළ යුතු අතර, මේ වගන්තියෙහි වෙනත් ආකාරයකට විධිවිධාන සලසා ඇති පරිදි හැර, අනෙකුත් සියලු අයිතිවාසිකම්වලට එරෙහිව ප්‍රමුඛතාවයක් දරන්නේ ය.

(2) (1) වන උපවගන්තියේ සඳහන් ලියම, පැහැර හැරීම ආරම්භ වූ දිනයේ මැදියම් රැයෙහි ආරම්භ විය යුතු අතර එතැන් සිට බැඳීම සපුරාලන තුරු හෝ කාලය ඉකුත් වීමේ හේතුවෙන් බලාත්මක කළ නොහැකි තත්ත්වයට පත්වන තුරු අඛණ්ඩව පැවතිය යුතු ය.

(3) (අ) ලියම පිළිබඳව යම් තැනැත්තකු විසින් සත්‍ය වශයෙන් දැන ගැනීමට පෙර ; හෝ

(අ) ලියම පිළිබඳ දැන්වීම මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා සහ ඉඩම් රෙජිස්ට්‍රාර්වරයා විසින් නිසි පරිදි ලියාපදිංචි කිරීමට පෙර,

යන අවස්ථාවන් දෙකෙන් කවර කාරණයක් කලින් සිදු වුව ද එමගින් පැන නගින්නා වූ, බදු ගෙවන්නාගෙන් මිල දී ගත් කැනැක්කකුගේ හෝ බදු ගෙවන්නා විසින් ප්‍රදානය කරන ලද ඇප සම්බන්ධතාවක් දරන්නකුගේ හෝ නියෝගවල නිශ්චිතව දක්වා ඇති වෙනත් ලියම දරන්නකුගේ හෝ යම් සම්බන්ධතාවකට එරෙහිව මෙම වගන්තිය යටතේ පනවන ලද ලියම ක්‍රියාත්මක නොවිය යුතු ය.

(4) 152 වන වගන්තියට අනුගාමිව බදු ගෙවන්නකු විසින් බදු පැහැර හැරියේ යයි නිශ්චය කිරීමෙන් පසු ඕනෑම විටක දී, කොමසාරිස් ජනරාල්වරයා විසින් ලියම සම්බන්ධයෙන් වූ දැන්වීම ගොනු කළ හැකි ය.

(5) කොමසාරිස් ජනරාල්වරයා විසින් ලියම සම්බන්ධයෙන් වූ දැන්වීම ගොනුකිරීමේ ක්‍රියාපටිපාටිය නිශ්චිතව දැක්විය හැකි අතර ලියම සම්බන්ධයෙන් වූ දැන්වීම ගොනු කරනු ලැබූ ද, ලියම වලංගු නොවන්නේ යම් සම්බන්ධතාවකට එරෙහිව ද එම සම්බන්ධතා කාණ්ඩ නිශ්චිතව දැක්විය හැකි ය.

(6) මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා හා ඉඩම් රෙජිස්ට්‍රාර්වරයා හමුවේ ලියම ලියාපදිංචි කිරීමට අවම වශයෙන් දින පහළොවකට පෙර, කොමසාරිස් ජනරාල්වරයා විසින් ලියම ලියාපදිංචි කිරීම සඳහා වූ තම අදහස සම්බන්ධයෙන් වූ දැන්වීම බදු ගෙවන්නාට යැවිය යුතු ය.

(7) බදු එකතු කර ගැනීම සඳහා ඇති හැකියාව සැක සහිත යයි කොමසාරිස් ජනරාල්වරයාගේ මතය වන අවස්ථාවක, (6) වන උපවගන්තිය අදාළ කර නොගත යුතු ය.

(8) මේ වගන්තිය යටතේ ඇති කරන ලද ලියම බලාත්මක කිරීම සඳහා කොමසාරිස් ජනරාල්වරයා විසින් මහාධිකරණයේ දී නඩුවක් ගොනු කරනු ලැබිය හැකි ය.

(9) බලපෑමට ලක් වූ කැනැක්කකුට තමාගේ දේපළ මත ඇති ලියම නිදහස් කර ගැනීම සඳහා කොමසාරිස් ජනරාල්වරයා වෙත අයදුම් කළ හැකි අතර, එම ලියම නිදහස් නොකිරීමට කොමසාරිස් ජනරාල්වරයා ගනු ලබන තීරණයකට එරෙහිව මහාධිකරණය වෙත අභියාචනය කළ හැකි ය.

165. (1) බදු ගෙවන්නා නම බදු මගවීම පැහැර හරින අවස්ථාවක දී, කොමසාරිස් ජනරාල්වරයාට, බදු ගෙවන්නාගේ දේපළ මත ඇස්කීසි පැනවීමට සැලැස්විය හැකි නමුත්, 164 වන වගන්තියේ (7) වන උපවගන්තිය යටතේ නිශ්චය කිරීමක් කරනු ලැබූ විටක දී හැර, ඇස්කීසිය පැනවීමේ අදහස පිළිබඳ දැන්වීම භාර දීමෙන් පසු දින තිහක් ඇතුළත බදු ගෙවන්නා බදු ගෙවීමට අසමත් වූයේ නම් පමණක්, කොමසාරිස් ජනරාල්වරයාට ඇස්කීසිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ හැකි ය.

බදු මගවන්නාගේ දේපළට එරෙහිව ඇස්කීසි කිරීම.

(2) බදු එකතු කිරීම සඳහා ඇති හැකියාව සැකසහිත බව විශ්වාස කිරීමට කොමසාරිස් ජනරාල්වරයාට සාධාරණ හේතු ඇති අවස්ථාවක දී, කොමසාරිස් ජනරාල්වරයා විසින් එම බදු වහා ගෙවන ලෙස බදු ගෙවන්නාගෙන් ඉල්ලීම් කිරීමට හැකි අතර, එම ඉල්ලීමේ සඳහන් කාලපරිච්ඡේදය ඇතුළත බදු ගෙවන්නා බදු ගෙවීමට අසමත් වීමේ දී, 152 වන වගන්තියේ (3) වන උපවගන්තියේ කුමක් සඳහන් වුව ද, බදු ගෙවන්නාගේ දේපළ මත වහාම ඇස්කීසියක් පැනවීමට කටයුතු කළ හැකි ය.

(3) බද්දක් පනවා ඇති දේපළක් සන්තකව සිටින හෝ එම දේපළ මත සුරැකුමක් දරන තැනැත්තකු (බැංකුවක් හෝ වෙනත් මූල්‍ය ආයතනයක් ඇතුළුව) විසින්, ඉල්ලීමක් මත, අධිකරණ ක්‍රියාවලියක් යටතේ ඒ වන විටත් තහනමට භාජනය වූ හෝ ඇස්කීසියට යටත් වූ හෝ දේපළෙහි කොටස හැර, දේපළ කොමසාරිස් ජනරාල්වරයාට භාරකිරීම හෝ සුරැකුම මුදාහැරීම කළ යුතු ය.

(4) ඉල්ලීම සමග අනුකූල වීමට අසමත් වන තැනැත්තෙක්, දරන්නා වූ දේපළේ හෝ සුරැකුමේ වටිනාකමේ ප්‍රමාණයට කොමසාරිස් ජනරාල්වරයාට වගකිව යුතු නමුත් බදු අයකර ගැනීම සිදු කරන ලද, යම් මුදල් ප්‍රමාණයක් එකතු කිරීම සඳහා බද්ද පැනවූයේ ද ඒ ප්‍රමාණය නො ඉක්මවිය යුතු ය.

(5) මේ වගන්තියේ හෝ 170 වන වගන්තියේ නියමයන් සමඟ අනුකූලවන්නා වූ තැනැත්තෙක්, එසේ අනුකූල වූ කාලයේ සිට කොමසාරිස් ජනරාල්වරයාට අයිතිය භාරකරන ලද දේපළේ හෝ මුදාහරින ලද සුරැකුමේ වටිනාකමේ ප්‍රමාණයට, බදු ගෙවන්නාට හෝ වෙනත් තැනැත්තකුට ඇති වගකීමකින් නිදහස් විය යුතු අතර, එසේ අනුකූලවීමේ ප්‍රතිඵලයක් ලෙස සිදු වූ අලාභ හෝ හානි සඳහා පෞද්ගලිකව වග කියනු නොලැබිය යුතු ය.

(6) මේ වගන්තිය යටතේ බදු අයකර ගැනීම, බදු ගෙවන්නෙක්, බදු ගෙවීම පැහැර හැරියේ යයි නිශ්චය කරන ලද දිනයේ සිට අවුරුදු පහක් ඇතුළත ඇරඹිය යුතු ය.

(7) බදු ගෙවන්නාගේ ප්‍රමාණවත් වටිනාකමක් රහිත පුද්ගලික බඩුමුට්ටු සහ ගෘහස්ත භාණ්ඩ බදු අය කර ගැනීමෙන් නිදහස් විය යුතු ය.

තහනමට ගත් දේපළ විකිණීම.

166. (1) තහනම් කරන ලද දේපළ නිදහස් කිරීමට කොමසාරිස් ජනරාල්වරයාට මනා හේතුවක් ඇත්නම් මිස, කොමසාරිස් ජනරාල්වරයා විසින් බදු අයකර ගැනීමට අනුගාමීව තහනම් කරන ලද දේපළ විකිණිය යුතු ය.

(2) විකිණීමෙන් ලක් මුදල ප්‍රථමයෙන් බදු අයකර ගැනීමේ සහ විකිණීමේ වියදම් සඳහා ද, ඉන් අනතුරුව දඩ, පොලී සහ බදු සඳහා වූ බැඳීමිචලට ද යෙදිය යුතු අතර, අතිරික්තය බදු ගෙවන්නාට ආපසු ලබා දිය යුතු ය.

(3) මේ පනත මගින් කොමසාරිස් ජනරාල්වරයාට පිරිනමා ඇති විකිණීමේ බලය යටතේ, ප්‍රසිද්ධ වෙන්දේසියක් මගින් විකිණීමේ පටිපාටිය සම්බන්ධයෙන් කොමසාරිස් ජනරාල්වරයා විසින් කොන්දේසි සෑදීම කළ හැකි ය; සහ -

(අ) ඉහළම ලංසු තබන්නා විසින් කළ යුතු තැන්පතුවක ප්‍රමාණය නියම කිරීම;

(ආ) මිලක් නියම කිරීම;

(ඇ) තැන්පතුව කළ යුතු වන කාලය නිශ්චය කිරීම සහ එය අහිමි විය හැකි අවස්ථා දැක්වීම; සහ

(ඈ) ඉහළම ලංසු තබන්නා, අවශ්‍ය තැන්පතුව කිරීමට හෝ නියම කරනු ලබන කාලය ඇතුළත මිලදී ගැනීම සම්පූර්ණ කිරීමට අපොහොසත් වන අවස්ථාවල දී, ඊළඟ වැඩිම ලංසු තබන්නා, ඉහළම ලංසු තබන්නා සහ දේපළ ගැනුම්කරු වන බවට ප්‍රකාශ කිරීම,

කළ හැකි ය.

(4) කොමසාරිස් ජනරාල්වරයා විධාන කරන ආකාරයට වූ වේලාවක දී සහ ස්ථානයක දී, ප්‍රසිද්ධ වෙන්දේසියක දී තහනම් කරන ලද භාණ්ඩ හෝ දේපළ විකිණිය යුතු නමුත්, කොමසාරිස් ජනරාල්වරයාගේ මතය අනුව තහනම් කරන ලද භාණ්ඩ තරක් වන සුදු ස්වභාවයෙන් යුක්ත වන්නේ නම් හෝ භාණ්ඩවල හිමිකරු ඒවා කලින් විකුණන ලෙස ඉල්ලා සිටින්නේ නම් මිස, භාණ්ඩ හෝ දේපළ තහනම් කිරීමේ දින සිට දින දාහතරක් ඇතුළත විකිණීම සිදු නො කළ යුතු ය.

(5) මේ පනත යටතේ තහනම් කරන ලද භාණ්ඩ, කොමසාරිස් ජනරාල්වරයා විසින් තීරණය කරනු ලබන ආකාරයට, සුදුසු ස්ථානයක තැන්පත් කිරීම හෝ සුදුසු තැනැත්තකුගේ සන්තකයේ තැබීම කළ යුතු ය.

(6) මේ පනත යටතේ තහනම් කරන ලද සියලු භාණ්ඩ විකිණීම සිදු කරන්නා වූ දිනය, වේලාව සහ ස්ථානය ගැසට් පත්‍රයේ පළ කළ යුතු අතර, එම භාණ්ඩ (4) වන උපවගන්තිය යටතේ දින දාහතරක කාලය ඉක්මවීමට පෙර විකුණන්නේ නම් මිස, බදු ගෙවන්නාට එම දැන්වීම විකුණුම් දිනට පෙර ලබා දිය යුතු ය.

(7) භාණ්ඩ තහනම් කිරීමේ සහ විකිණීමේ කාර්යය සඳහා, කොමසාරිස් ජනරාල්වරයා විසින් ප්‍රකාශිතව, ලිඛිතව අවසර ලබා දෙන ලද්දේ නම්, තැනැත්තකු විසින් පීඩාවේ වරෙන්තුවක් ක්‍රියාත්මක කළ හැකි අතර, අවශ්‍ය වන්නේ නම් එම පීඩාව පැනවීම සඳහා දිවා කාලයේ දී ගොඩනැගිල්ලක් කඩා විවෘත කළ හැකි අතර, පීඩාවේ වරෙන්තුවක් ක්‍රියාත්මක කිරීමේ දී සහ පීඩාව පැනවීමේ දී සහය වීම සඳහා, අවශ්‍ය වන විට දී, පොලිස් නිලධාරියකුගෙන් සහය ලබාගත හැකි ය.

(8) භාණ්ඩයක් හෝ වෙනත් දේපළක් විකිණීමේ දී, විධිමත් ලෙස නම් කරන ලද රජයේ නිලධාරියකුට ශ්‍රී ලංකා ජනරජය වෙනුවෙන් භාණ්ඩ හෝ වෙනත් දේපළ සඳහා ලංසු තැබීම සහ මිලදී ගැනීම කළ හැකි ය.

(9) විකිණීම සඳහා ප්‍රචාරණය කරන ලද භාණ්ඩ හෝ දේපළ විකිණීම සඳහා නියමිත දිනයේ දී විකුණනු නොලබන අවස්ථාවක දී, දේපළ නැවත විකිණීම සඳහා යොමු කළ හැකි ය.

(10) විකිණීම හසුරුවන නිලධාරියා හෝ වෙනත් තැනැත්තා විසින් විකිණීමේ ප්‍රතිඵලය කොමසාරිස් ජනරාල්වරයා හට වාර්තා කළ

හැකි අතර, ගැනුම් මුදල ගෙවීම මත ගැනුම්කරුට දේපළ පැවරීමට කොමසාරිස් ජනරාල්වරයා විසින් නියම කරනු ලැබිය හැකි ය.

(11) (10) වන උපවගන්තියට අනුගාමීව සපයන ලද වාර්තාව සමාලෝචනය කිරීමෙන් පසුව, වාර්තාවේ සඳහන් වන්නා වූ දේපළ විකිණීමට අදාළව වංචාවක් හෝ අනිසි ක්‍රියාවක් සිදු වූ බවට හෝ විකිණීම සිදු කළ දිනයට පෙර අදාළ බද්ද ගෙවන ලද බවට හෝ කොමසාරිස් ජනරාල්වරයා සෑහීමට පත්වන අවස්ථාවේ දී, කොමසාරිස් ජනරාල්වරයා විසින් විකුණුම් ශුන්‍ය හා අවලංගු වන බවට ප්‍රකාශ කළ හැකි ය.

(12) මේ වගන්තියට අනුව කොමසාරිස් ජනරාල්වරයා විසින් පැවරීමේ ඔප්පුවක් හෝ අත්සනු කිරීමේ ඔප්පුවක් ගැනුම්කරුට සකස් කර දීම මත, භාණ්ඩ හෝ දේපළ ගැනුම්කරුට අත්විය යුතු අතර, ඒවා මේ පනත යටතේ පැන නගින සියලු පිළිබඳුම්වලින් මුක්ත සහ නිදහස් විය යුතු ය.

(13) බදු අයකර ගැනීම සඳහා යම් දේපළක් විකිණීමට කොමසාරිස් ජනරාල්වරයා වෙත බලය පවරනු ලබන මේ පනතේ අන්තර්ගත කිසිවක කුමක් සඳහන් වුව ද, විකිණීම බලාත්මක කිරීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන ඉදිරිපත් කිරීම හෝ පැවරීම, දේපළ කෙරෙහි වන ශ්‍රී ලංකා ජනරජයේ යම් සම්බන්ධතාවක් හෝ අයිතියක් සඳහා බල නොපෑ යුතු ය.

අපගමන තහනම් නියෝග.

167. (1) ගෙවීම පැහැර හැර ඇති යම් තැනැත්තකු සම්බන්ධයෙන් තක්සේරු කරනු ලැබ ඇති පරිදි හෝ අන්‍යාකාරයකට එම තැනැත්තා විසින් ගෙවීම පැහැර හැර ඇති-

- (අ) එම තැනැත්තා විසින් ගෙවිය යුතු බද්ද; හෝ
- (ආ) එම තැනැත්තා පාලක සාමාජිකයකු වන සමාගමක් විසින් ගෙවිය යුතු බද්ද.

ගෙවීමකින් තොරව එම තැනැත්තා ශ්‍රී ලංකාවෙන් බැහැරව යාමට ආසන්න බව හෝ බැහැරව යාමට ඉඩ ඇති බව කොමසාරිස් ජනරාල්වරයාගේ මතය වන අවස්ථාවක, ඔහු විසින්, එම බද්ද පිළිබඳ විස්තර සහ එම තැනැත්තාගේ නම ඇතුළත් සහතිකයක් මහෙස්ත්‍රාත්වරයකු වෙත නිකුත් කළ හැකි අතර, එම සහතිකය ලැබීමෙන් පසුව, එම බද්ද ගෙවීමකින් තොරව හෝ එම මුදල් ගෙවීම සඳහා කොමසාරිස් ජනරාල්වරයා සෑහීමට පත්වන පරිදි ඇප ඉදිරිපත් කිරීමකින් තොරව එම තැනැත්තා ශ්‍රී ලංකාවෙන් බැහැරව යාම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස මහෙස්ත්‍රාත්වරයා විසින් ආගමන හා විගමන පාලක ජනරාල්වරයා වෙත විධානයක් නිකුත් කළ යුතු ය.

(2) කොමසාරිස් ජනරාල්වරයා විසින් මහෙස්ත්‍රාත්වරයා වෙත එම සහතිකය නිකුත් කරන අවස්ථාවේ දී, ඒ පිළිබඳ නිවේදනයක් ගෙවීම පැහැර හැර ඇති තැනැත්තා වෙත ලියපදිංචි කැපැලෙන් යටනු ලැබිය යුතු නමුත්, එම තැනැත්තාට එම නිවේදනය නොලැබීමේ හේතුවෙන් මේ වගන්තිය යටතේ වූ නඩු කටයුතු නිර්බල නොවිය යුතු ය.

(3) (1) වන උපවගන්තියේ සඳහන් ගෙවීම පැහැර හැර ඇති යම් තැනැත්තකු ශ්‍රී ලංකාවෙන් බැහැරව යාමට අත්‍යාවශ්‍ය බව සහ (1) වන උපවගන්තිය ප්‍රකාරව ක්‍රියා කිරීමට ප්‍රමාණවත් කාලයක් නොමැති බව විශ්වාස කිරීමට කොමසාරිස් ජනරාල්වරයාට සාධාරණ හේතු ඇති අවස්ථාවක දී -

- (i) එම තැනැත්තාගේ නම සහ ලිපිනය සඳහන් කරමින්;
- (ii) එම තැනැත්තා විසින් හෝ එම තැනැත්තා පාලක සාමාජිකයකු වන සමාගම විසින් ගෙවිය යුතු හෝ ගෙවීමට සිදුවිය හැකි බදු ප්‍රමාණය සඳහන් කරමින්,

කොමසාරිස් ජනරාල්වරයා විසින් ආගමන හා විගමන පාලක ජනරාල්වරයා වෙත, අපගමන තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබිය හැකි අතර, එම බදු මුදල ගෙවීමෙන් තොරව හෝ එම බදු මුදල ගෙවීම සඳහා කොමසාරිස් ජනරාල්වරයා සෑහීමට පත්වන පරිදි ඇප තැබීමකින් තොරව එම තැනැත්තා ශ්‍රී ලංකාවෙන් බැහැරව යාම වැළැක්වීම පිණිස අවශ්‍ය පියවර ආගමන හා විගමන පාලක ජනරාල්වරයා විසින් ගනු ලැබිය යුතු ය:

එසේ වුව ද, කොමසාරිස් ජනරාල්වරයා විසින්, ප්‍රායෝගිකව හැකි තාක් ඉක්මනින් සහ කවර තත්ත්වයක් යටතේ වුව එම අපගමන තහනම් නියෝගය නිකුත් කිරීමේ සිට පැය හැත්තෑ දෙකක් ඇතුළත, එම නියෝගය ස්ථිර කර ගැනීම සඳහා මහෙස්ත්‍රාත්වරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතු ය. එම කාලසීමාව තුළ මහෙස්ත්‍රාත්වරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කරනු නොලැබුවහොත් එම අපගමන තහනම් නියෝගය අවලංගු වන්නේ ය.

(4) බද්ද ගෙවනු ලැබ ඇති බව හෝ බද්ද ගෙවීම සඳහා ඇප ඉදිරිපත් කොට ඇති බව සඳහන් කරමින් කොමසාරිස් ජනරාල්වරයා විසින් හෝ නියෝජ්‍ය කොමසාරිස්වරයකු විසින් අත්සන් කරන ලද සහතිකයක් ඉදිරිපත් කිරීම හෝ පොලිස් ස්ථානයක් හා පොලිස් නිලධාරියකු වෙත බද්ද ගෙවීම, එම තැනැත්තාට ශ්‍රී ලංකාවෙන් බැහැරව යාම සඳහා ඉඩදීමට ප්‍රමාණවත් අධිකාරී බලයක් විය යුතු ය.

යම් බදු මුදලක් ගෙවනු ලැබුවේ යම් පොලිස් නිලධරයකු වෙත ද, එම පොලිස් නිලධරයා විසින් එම බදු මුදල වහාම කොමසාරිස් ජනරාල්වරයා වෙත ගෙවනු ලැබිය යුතු ය.

බුන්වත්භාවයේ දී ප්‍රමුඛත්වය.

168. වෙනත් යම් ලිඛිත නීතියක කුමක් සඳහන් වුව ද -

(අ) යම් පුද්ගලයකුගේ බුන්වත්ඛවේ භාරකරු; හෝ

(ආ) ගණන් බේරා වසා දමනු ලබන සමාගමක ඇවරකරු,

විසින් අවස්ථාවෝචිත පරිදි බුන්වත් වූ තැනැත්තාගේ හෝ සමාගමේ වත්කම් මේ පනත යටතේ ගෙවීමට ඇති බදු ගෙවීමේ දී (කක්සේරුව කරන ලද්දේ බුන්වත්භාවයට පත් වූ දිනය හෝ ගණන් බේරා වසා දැමීම ආරම්භ කරන ලද දිනය යන දිනවලට පෙර හෝ පසුව වුව ද) වරප්‍රසාද ණයක් ලෙස ඒ පුද්ගලයාගේ හෝ සමාගමේ අන් සියලු ණය අභිබවා අදාළ කොට ගත යුතු ය.

ගෙවීමට එරෙහිව හිලවූ කිරීම.

169. යම් ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවක්, ආයතනයක් හෝ අමාත්‍යාංශයක් විසින් යම් පුද්ගලයකුගේ වේතන හෝ වැටුප් සම්බන්ධයෙන් නොවන්නා වූ යම් ගෙවීමක් එම පුද්ගලයාට ගෙවීමට අත්‍යාවශ්‍යව තිබිය දී, එම දෙපාර්තමේන්තුව, ආයතනය හෝ අමාත්‍යාංශය විසින් එම ගෙවීම සම්පූර්ණයෙන්ම හෝ ඉන් කොටසක්, එම පුද්ගලයා 152 වන වගන්තිය යටතේ පැහැර හැර ඇති යම් මුදල් ප්‍රමාණයක් සම්පූර්ණයෙන් ම හෝ එහි කොටසක් පියවීම සඳහා අදාළ කොට ගත හැකි අතර, ඒ බව ඒ අනුව එම පුද්ගලයාට දැනුම් දිය යුතු ය.

තුන්වන පාර්ශ්වයේ ණයකරුවෝ.

170. (1) යම් බදු ගෙවන්නෙක් ගෙවීමක් පැහැර හරින්නේ නම්, කොමසාරිස් ජනරාල්වරයා විසින් තුන්වන පාර්ශ්වයේ ණයකරුවකුට ලිඛිතව දැන්වීමක් භාරදිය හැකි ය.

(2) දැන්වීමක් ලැබීමෙන් පසු, තුන්වන පාර්ශ්වයේ ණයකරු විසින් පහත දැක්වෙන මුදල් ප්‍රමාණ තුනෙන් අඩුම ප්‍රමාණය (බදු ගෙවන්නා වෙනුවෙන් සහ දැන්වීමේ නිශ්චිතව සඳහන් කර ඇති දිනය වන විට) කොමසාරිස් ජනරාල්වරයාට ගෙවිය යුතු වේ :-

(අ) බදු ගෙවන්නා ගෙවීම පැහැර හැර ඇති මුදල් ප්‍රමාණය;

(ආ) තුන්වන පාර්ශ්වයේ ණයකරු බදු ගෙවන්නාට ගෙවීමට ඇති මුදල් ප්‍රමාණය; සහ

(ඇ) දැන්වීමේ නිශ්චිතව සඳහන් කර ඇති මුදල් ප්‍රමාණය.

(3) (අ) බද්ධ ගිණුමක සියලුම ගිණුම් හිමියන්හට ගෙවා නොමැති බදු බැඳීම් ඇති විට; හෝ

(ආ) අනෙකුත් ගිණුම් හිමියන්ගේ අත්සන හෝ අවසරයක් නොමැතිව (හවුල් ව්‍යාපාර ගිණුමක් හැර) බදු ගෙවන්නාට ගිණුමෙන් මුදල් ආපසු ගත හැකි විට,

පමණක් එම බද්ධ ගිණුමේ ඇති මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් තුන්වන පාර්ශ්වයේ ණයකරුවකු වෙත දැන්වීමක් භාරදිය හැකි වේ.

(4) දැන්වීමේ නිශ්චිතව සඳහන් ගෙවීම් කිරීම සඳහා වූ දිනය, තුන්වන පාර්ශ්වයේ ණයකරු වෙත දැන්වීම භාර දුන් දිනයට පසුව දින පහළොවකට පෙර නොවිය යුතු ය.

(5) (1) වන උපවගන්තිය යටතේ වූ දැන්වීමක් ලැබීමෙන් පසු, කොමසාරිස් ජනරාල්වරයා විසින් දැන්වීම අස්කර ගන්නා තෙක් තුන්වන පාර්ශ්වයේ ණයකරු බදු ගෙවන්නාට කිසිදු මුදලක් නොගෙවිය යුතු ය.

(6) තුන්වන පාර්ශ්වයේ ණයකරු වෙත දැන්වීම භාරදීමෙන් පසු හැකි තාක් ප්‍රායෝගික ඉක්මණින්, කොමසාරිස් ජනරාල්වරයා විසින් බදු ගෙවන්නාට දැන්වීමේ පිටපතක් භාරදිය යුතු ය.

(7) මේ වගන්තිය යටතේ තුන්වන පාර්ශ්වයේ ණයකරුවකු විසින් කොමසාරිස් ජනරාල්වරයාට ගෙවිය යුතු මුදල් ප්‍රමාණ, බදු මුදලක් අයකර ගන්නා ආකාරයටම අයකර ගත හැකි තුන්වන පාර්ශ්වයේ ණයකරුගේ පෞද්ගලික බැඳීමක් විය යුතු වන්නේ ය.

(8) බදු ගෙවන්නකුට ණය වශයෙන් ලැබිය යුතු මුදල් ලෙස -

(අ) බදු ගෙවන්නකුට දැනට ණය වශයෙන් පවත්නා මුදල් හෝ පසුව ණය බවට පත් විය හැකි මුදල් ප්‍රමාණ;

(ආ) බදු ගෙවන්නකු සඳහා හෝ ඔහු වෙනුවෙන් දැනට දරන්නා වූ හෝ පසුව දරනු ලැබිය හැකි මුදල් ප්‍රමාණ;

(ඇ) බදු ගෙවන්නකුට ගෙවීම පිණිස තුන්වන පාර්ශ්වයක් වෙනුවෙන් දැනට දරන්නා වූ හෝ පසුව දරනු ලැබිය හැකි මුදල් ප්‍රමාණ;

(ඇ) බදු ගෙවන්නකුට ගෙවීම සඳහා, තුන්වන පාර්ශ්වයකින් අවසරය ඇති තැනැත්තකු විසින් දරන මුදල් ප්‍රමාණ; සහ

(ඉ) මූල්‍ය ආයතනයක් වන තුන්වන පාර්ශ්වයේ ණයකරුවකු සම්බන්ධයෙන් වන විට, අදාළ බදු ගෙවන්නා එම ආයතනයේ ගිණුමක දරන මුදල්,

ඇතුළත් විය යුතු ය.

(9) බදු ගෙවන්නාට ගෙවිය යුතු බවට පත් වන්නා වූ අනාගත වේතන හෝ වැටුප්වල කිසියම් ප්‍රමාණයක් රඳවා තබාගෙන යම් නිශ්චිතව සඳහන් කාලසීමාවක් සඳහා දෙපාර්තමේන්තුවට ගෙවන ලෙස නියම කරමින් බදු ගෙවන්නාගේ සේවයෝජකයා වෙත දැන්වීමක් මේ වගන්තිය යටතේ භාරදිය හැකි ය.

(10) (9) වන උපවගන්තියේ සඳහන් කරන ලද දැන්වීමක් යටතේ මාසික වේතනයේ පළමු රුපියල් හත්තැපන්දහස රඳවා ගැනීමට භාජනය නො කළ යුතු ය.

(11) මේ වගන්තිය යටතේ වූ දැන්වීමේ නිශ්චිතව සඳහන් කර ඇති කාලය තුළ නිශ්චිතව සඳහන් මුදල් ප්‍රමාණය ගෙවීමට තුන්වන පාර්ශ්වයේ ණයකරු අපොහොසත් වූ විට, එම මුදල තුන්වන පාර්ශ්වයේ ණයකරු විසින් කොමසාරිස් ජනරාල්වරයාට ගෙවීම සිදු කිරීමට නියම කර ඇති දිනයේ දී තුන්වන පාර්ශ්වයේ ණයකරු විසින් ගෙවීමට ඇති සහ ගෙවිය යුතු බද්දක් ලෙසට මේ පනතේ විධිවිධාන අදාළ විය යුතු ය.

(12) මේ වගන්තියේ -

"මුදල" යන්නට මුදල්වලින් නම් කරන ලද හෝ මුදල්වලින් ගෙවිය යුතු ණය වගකීමක් ඇතුළත් වේ;

"තුන්වන පාර්ශ්වයේ ණයකරු" යන්නෙන් බදු ගෙවන්නකු සම්බන්ධයෙන් වන විට, එම බදු ගෙවන්නාට යම් මුදලක් ණයව සිටින යම් තැනැත්තෙක් අදහස් වේ.

දැන්වීම හා එකඟ වීම.

171. (1) 170 වන වගන්තියට අනුගාමිව කොමසාරිස් ජනරාල්වරයාට යම් ගෙවීමක් කරනු ලබන තුන්වන පාර්ශ්වයක් බදු ගෙවන්නාගේ හා ඊට අදාළ අනෙකුත් සියලුම තැනැත්තන්ගේ අවසරය මත ක්‍රියා කර ඇති බවට සැලකිය යුතු ය.

(2) වෙනත් යම් ලිඛිත නීතියක, කොන්ත්‍රාත්කුවක හෝ ගිවිසුමක පටහැනිව ඇති විධිවිධානයක් නොසලකා, (1) වන උපවගන්තිය අදාළ විය යුතු ය.

(3) 170 වන වගන්තිය යටතේ නිකුත් කරන ලද දැන්වීමක්, එහි විස්තර කොට ඇති බදු මුදල හෝ බැඳීම ගෙවා ඇති විට හෝ වෙනත් අන්‍යාකාරයකින් කෘෂ්ණ කොට ඇති විට එහි බලපෑම අවසන් විය යුතු ය.

(4) 170 වන වගන්තිය යටතේ වූ දැන්වීමක් භාර දෙනු ලැබූ තුන්වන පාර්ශ්වයකට, ඔහු විසින් බදු ගෙවන්නාට ණයව ඇති හෝ බදු ගෙවන්නා වෙනුවෙන් දරනු ලබන මුදල නොමැති වීම හේතුවෙන් එම දැන්වීමට අනුකූලව කටයුතු කළ නොහැකි නම්, මින්මතු "තුන්වන පාර්ශ්වයේ දැන්වීම" යනුවෙන් සඳහන් කරන දැන්වීමකින් ඒ පිළිබඳව එම තැනැත්තා විසින් කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දිය යුතු ය.

(5) තුන්වන පාර්ශ්වයේ දැන්වීමක් -

(අ) ලිඛිත විය යුතු ය;

(ආ) නොහැකියාව සඳහා හේතු එහි සඳහන් විය යුතු ය; සහ

(ඇ) නොහැකියාව පිළිබඳව තුන්වන පාර්ශ්වය දැනුවත් බවට පත්වීමෙන් පසු සහ කෙසේ වුව ද 170 වන වගන්තියට අනුව වූ දැන්වීමේ නිශ්චිතව සඳහන් කර ඇති ගෙවීම් සඳහා වන දිනයට පෙර ප්‍රායෝගිකව හැකි ඉක්මණින් කොමසාරිස් ජනරාල්වරයා වෙත ගොනු කළ යුතු ය.

(6) තුන්වන පාර්ශ්වයේ දැන්වීමක් ලද පසු, කොමසාරිස් ජනරාල්වරයා විසින් තුන්වන පාර්ශ්වයට භාරදෙනු ලබන ලිඛිත දැන්වීමක් මගින්-

(අ) තුන්වන පාර්ශ්වය විසින් එවන ලද දැන්වීම පිළිගැනීම සහ දැන්වීම අවලංගු කිරීම හෝ එය සංශෝධනය කිරීම; හෝ

(ආ) තුන්වන පාර්ශ්වයේ දැන්වීම ප්‍රතික්ෂේප කිරීම,

කරනු ලැබිය හැකි ය.

(7) 170 වන වගන්තිය යටතේ වූ කොමසාරිස් ජනරාල්වරයාගේ තත් දැන්වීම අවලංගු හෝ සංශෝධනය කරන්නේ නම් මිස හා එසේ කරන තෙක්, මුදල් ප්‍රමාණයක් සඳහා තුන්වන පාර්ශ්වයේ පෞද්ගලික බැඳීම් කෙරෙහි තුන්වන පාර්ශ්වයේ දැන්වීමක් ගොනුකිරීම, කිසිදු බලපෑමක් ඇති නොකළ යුතු ය.

(8) මේ වගන්තියේ, "තුන්වන පාර්ශ්වය" යන්නෙන් පූර්ව වගන්තිය යටතේ දැන්වීමක් භාරදෙනු ලැබූ තුන්වන පාර්ශ්වයේ ණයකරුවෙක් අදහස් වන්නේ ය.

වත්කම් සුරක්ෂිත කිරීම.

172. (1) (අ) බදු ගෙවන්නකු විසින් ගෙවීමට ඇති මුළු බදු මුදල් ප්‍රමාණය, එය ගෙවිය යුතු විට නොගෙවා සිටිනු ඇති බව; සහ

(ආ) බදු ගෙවන්නාගේ වත්කම් විසුරුවා හැරීම ඇතුළුව බදු අයකර ගැනීම වැරදි කිරීම සඳහා බදු ගෙවන්නා විසින් පියවර ගනු ඇති බව,

විශ්වාස කිරීමට කොමසාරිස් ජනරාල්වරයාට සාධාරණ හේතු තිබෙන අවස්ථාවක, මේ වගන්තිය අදාළ විය යුතු ය.

(2) බදු ගෙවන්නාගේ වත්කම් සුරක්ෂිත කිරීමට ද බදු ගෙවන්නාට අයත් වත්කම් දරන්නා වූ, පාලනය කරන්නා වූ හෝ කළමනාකරණය කරන්නා වූ යම් තැනැත්තකු විසින් එම වත්කම් පවරාදීම, ආපසු ගැනීම, බැහැර කිරීම හෝ වෙනත් යම් ආකාරයකින් වත්කම් සම්බන්ධයෙන් කටයුතු කිරීම තහනම් කිරීමට ද ඉල්ලීම් කොමසාරිස් ජනරාල්වරයා විසින් ඒ පිළිබඳ අධිකරණ බලය ඇති දිසා අධිකරණයක් වෙත (මෙහි මින් මතු "වත්කම් සුරක්ෂිත කිරීමේ නියෝගය" යනුවෙන් හඳුන්වනු ලබන) නියෝගයක් සඳහා ඒක පාර්ශ්වික ඉල්ලීමක් කළ හැකි ය.

(3) (2) වන උපවගන්තිය යටතේ නියෝගයක් ලබා ගැනීම සඳහා වූ ඉල්ලීමක් කරන තෙක් බදු ගෙවන්නාගේ වත්කම් තහනමට ගැනීම ඇතුළුව බදු ගෙවන්නාගේ වත්කම් සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය පියවර කොමසාරිස් ජනරාල්වරයා විසින් ගනු ලැබිය හැකි අතර එම නියෝගය සඳහා වූ ඉල්ලීම, බදු ගෙවන්නාගේ වත්කම් සුරක්ෂිත කිරීමට පියවර ගැනීමෙන් පැය විසිහතරක් ඇතුළත ඉදිරිපත් කළ යුතු ය.

(4) (1) වන උපවගන්තියේ ඇති අවශ්‍යතා තෘප්ත කොට ඇති බවට සැහීමකට පත් වූ විට දීසා අධිකරණය විසින් වත්කම් සුරක්ෂිත කිරීමේ නියෝගයක් නිකුත් කළ යුතු අතර, එම නියෝගය, බදු ගෙවන්නාට ද බදු ගෙවන්නාගේ වත්කම්වල භාරකාරත්වය දරන, පාලනය කරන හෝ කළමනාකරණය කරන යම් පුද්ගලයකුට ද භාරදිය යුතු ය.

(5) වත්කම් සුරක්ෂිත කිරීමේ නියෝගයක් දින අනුවකට වලංගු විය යුතු වන අතර, කොමසාරිස් ජනරාල්වරයාගේ ඉල්ලීම මත එය දීර්ඝ කිරීම දීසා අධිකරණය විසින් කළ හැකි ය.

(6) වත්කම් සුරක්ෂිත කිරීමේ නියෝගයක් තම අරමුදල්වල විෂයය වන්නා වූ බදු ගෙවන්නකු විසින් එම නියෝගය භාරදීමෙන් දින පහළොවක් ඇතුළත නියෝගය ඉවත් කිරීම හෝ වෙනස් කිරීම සඳහා දීසා අධිකරණයට ඉල්ලීමක් කළ හැකි ය.

(7) වත්කම් සුරක්ෂිත කිරීමේ නියෝගයක් දීසා අධිකරණය විසින් නිකුත් කර ඇති විට, නියෝගය පිළිබඳ දැන්වීම භාර දී දින නිහක් ඇතුළත, කොමසාරිස් ජනරාල්වරයා විසින්, නියෝගය අදාළ වන බදු ගෙවන්නා විසින් ගෙවිය යුතු බදු ප්‍රමාණය තීරණය කර බදු තක්සේරුවක් පිළිබඳ දැන්වීමක් බදු ගෙවන්නාට භාරදිය යුතු අතර, මේ පනතේ විධිවිධානවලට අනුකූලව, තක්සේරු ගත බදු අයකර ගැනීම ආරම්භ කළ යුතු වේ.

(8) (5) වන උපවගන්තිය යටතේ කොමසාරිස් ජනරාල්වරයාගේ ඉල්ලීම මත දිස්ත්‍රික් අධිකරණය විසින් තක් නියෝගය දීර්ඝ කරයි නම් මිස, (7) වන උපවගන්තිය යටතේ තක්සේරුව පිළිබඳ දැන්වීමක් භාරදීමේ දී වත්කම් සුරක්ෂිත කිරීමේ නියෝගයක් ස්වයංක්‍රීයව කල් ඉකුත්විය යුතු වේ.

(9) වත්කම් සුරක්ෂිත කිරීමේ නියෝගයකට අනුගාමීව, අරමුදල් සුරක්ෂිත කරනු ලබන යම් තැනැත්තකු, සියලු කාර්ය සඳහා එහි අධිකාරය තුළ ක්‍රියාකර ඇති ලෙස සලකනු ලැබිය යුතු අතර, වෙනත් යම් ලිඛිත තීතියක, ගිවිසුමක හෝ එකඟතාවක ඇති විධිවිධානවල පටහැනිව කුමක් සඳහන් වුව ද එය නොතකා එම තැනැත්තා සහ අදාළ වෙනත් සියලු තැනැත්තන්, නියෝගයට අදාළව සිදු කරන ලද ක්‍රියා සම්බන්ධයෙන්, සියලු සිවිල් හෝ අපරාධ නඩු කටයුතුවලට සහ අධිකරණමය හෝ බාහිර අධිකරණමය සියලු ක්‍රියාපටිපාටිවලට අදාළව හානිපූරණය කරනු ලැබිය යුතු ය.

(10) යම් තැනැත්තකු, සාධාරණ හේතුවක් නොමැතිව, තමා වෙත භාරදෙන ලද වත්කම් පුරක්ෂිත කිරීමේ නියෝගයකට අනුකූලව කටයුතු කිරීම පැහැර හරින්නේ නම්, ඔහු නියෝගයේ නිශ්චිතව දැක්වෙන මුදලට පුද්ගලිකව යටත් විය යුතු ය.

අසම්බන්ධිත නොවන පැවරුම්ලාභීන්,

173. (1) කොමසාරිස් ජනරාල්වරයා දන්තා වූ දේපළක් මත තහනමට ගැනීමක් ක්‍රියාත්මක කිරීමෙන් පසු බදු ගෙවන්නකුගේ බැඳීම් කාප්ප නොකෙරෙන අවස්ථාවක දී, තහනමට ගැනීමේ දිනට පෙර අවුරුද්දක කාලයක් තුළ අසම්බන්ධිත නොවන ගනුදෙනුවක දී බදු ගෙවන්නාගේ වත්කම් ලබාගෙන ඇති යම් තැනැත්තකු, ලබාගත් වත්කම්වල වටිනාකමේ ප්‍රමාණයට, ද්විතීයක වශයෙන් බද්ද සඳහා වගකීමට යටත් විය යුතු ය.

(2) 148 වන වගන්තිය යටතේ යම් පුද්ගලයකු බැඳීමකට යටත්වන මුදල් ප්‍රමාණයක් සඳහා (1) වන උපවගන්තියේ විධිවිධාන අදාළ නොවිය යුතු ය.

පැවරුම් කළ බදු බැඳීම.

174. (1) තමා විසින් පවත්වා ගෙන යනු ලබන ව්‍යාපාරයකට අදාළව බදු බැඳීමක් සහිත (මින්මතු "පැවරුම්කරු" යනුවෙන් සඳහන් කරනු ලබන) බදු ගෙවන්නකු විසින් ව්‍යාපාරයේ සියලුම හෝ යම් වත්කම් (මින්මතු "පැවරුම්ලාභියා" යනුවෙන් සඳහන් කරනු ලබන) ආශ්‍රිතයකු වෙත පවරනු ලැබ ඇති විට දී, පැවරුම්ලාභියා, පැවරුම්කරුගේ ව්‍යාපාරයට අදාළව (මින්මතු "පැවරුම් කළ බැඳීම" යනුවෙන් සඳහන් කරනු ලබන) ගෙවා නොමැති බදු බැඳීම සඳහා පෞද්ගලිකව බැඳෙනු ලැබිය යුතු ය.

(2) (1) වන උපවගන්තියේ විධිවිධාන මගින් පැවරුම් කළ බැඳීමවල මුළු ප්‍රමාණය ම හෝ කොටසක් පැවරුම්කරුගෙන් අයකර ගැනීමෙන් කොමසාරිස් ජනරාල්වරයා වලක්වනු නොලැබිය යුතු ය.

භාරගැනුම් කරුවෝ.

175. (1) භාරගැනුම්කරුවකු ලෙස පත්වීමෙන් පසු දින දහහතරක් ඇතුළත පත්වීම පිළිබඳව කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දීමට භාරගැනුම්කරුවකුට නියම කළ යුතු ය.

(2) තම වත්කම් භාරගැනුම්කරු සන්නකයේ පවත්නා හෝ ඔහුගේ ආරක්ෂාවේ ඇති තැනැත්තකුගෙන් අයවිය යුතු හෝ අයවිය යුතු වන්නා වූ බදු ගෙවීම් සඳහා සැපයීමට ප්‍රමාණවත් වන මුදල් ප්‍රමාණ, කොමසාරිස් ජනරාල්වරයා විසින් භාරගැනුම්කරුට දැනුම් දිය හැකි ය.

(3) කොමසාරිස් ජනරාල්වරයාගේ පූර්ව අවසරය නොමැතිව, භාරගැනුම්කරුවකුගේ තත්ත්වයෙන් එම භාරගැනුම්කරු විසින් දරනු ලබන ශ්‍රී ලංකාව තුළ තිබෙන වත්කමක්, ඔහු විසින් බැහැර කළ නොහැකි වන්නේ ය.

(4) යම් වත්කමක් විකිණීමෙන් ලබන මුදල් අතුරින් (2) උපවගන්තිය යටතේ කොමසාරිස් ජනරාල්වරයා විසින් දැනුම් දෙනු ලබන මුදල හෝ කොමසාරිස් ජනරාල්වරයා සමග එකඟ වීමෙන් ඊට අඩු මුදලක්, භාරගැනුම්කරුවකු විසින් අවහරණය කළ යුතු ය.

(5) භාරගැනුම්කරුවකු විසින් මේ වගන්තියේ නියමයන්ට අනුකූල වීමට අපොහොසත් වන්නේ නම්, (4) වන උපවගන්තිය යටතේ අවහරණය කිරීමට නියම කරන ලද මුදලේ ප්‍රමාණයට, (2) වන උපවගන්තියේ දැනුම් දී ඇති බදු මුදල සඳහා එම භාරගැනුම්කරු පොද්ගලිකව යටත් විය යුතු ය.

(6) මේ වගන්තියේ "භාරගැනුම්කරු" යනුවෙන්, ශ්‍රී ලංකාවේ තිබෙන වත්කමකට අදාළව -

- (අ) සමාගමක හෝ වෙනත් අස්ථිත්වයක ඇවරකරුවකු;
- (ආ) අධිකරණයෙන් පිටත හෝ අධිකරණයක් විසින් පත්කරන ලද භාරගැනුම්කරුවකු;
- (ඇ) බුන්වත්තවේ භාරකරුවකු;
- (ඈ) සන්තකයේ සිටින උකස් හිමියකු;
- (ඉ) මියගිය පුද්ගලයකුගේ බුදලයේ පොල්ම:කරුවකු, අද්මිනිස්ත්‍රාසිකරුවකු හෝ උරුමකරුවකු;
- (ඊ) අගක්නුකෘත යම් පුද්ගලයකුගේ කටයුතු මෙහෙයවනු ලබන තැනැත්තකු; හෝ
- (උ) සංස්ථාපිත ප්‍රතිසංවිධානයක අනුප්‍රාප්තිකයකු,

වන තැනැත්තකු අදහස් වේ.



**ශ්‍රී ලංකා
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පාර්ලිමේන්තුව**

**2002 අංක 14 දරන එකතු කළ අගය මත
බදු පනත**

[සහතිකය සටහන් කළේ 2002 ජූලි මස 26 වන දින.]

ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී.

2002 ජූලි මස 26 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී.

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී.

කොළඹ 1, රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිලදී ලබාගත හැකිය.

මිල : රු. 66.75 පි.

භාජන ගාස්තුව : රු. 18.00 පි.

තැනැත්තා විසින්, ඒ දැන්වීමේ දින සිට දින තිහක් ඇතුළත, අය කරනු ලැබූ බද්ධ සම්බන්ධයෙන් විරෝධතාවක් ඉදිරිපත් කරනු ලැබිය හැකි ය. තව ද, 37 වන වගන්තියෙහි විධිවිධානවල කුමක් සඳහන් වුව ද කොමසාරිස් ජනරාල්වරයා විසින් ඒ විරෝධතා සලකා බලා ඒ පිළිබඳව ස්වකීය තීරණය දෙනු ලැබිය යුතු අතර, ඒ තීරණය අවසානාත්මක විය යුතු ය.

42. (1) කොමසාරිස් ජනරාල්වරයා විසින් මේ පනතේ කාර්යය සඳහා බදු එකතු කරන්නන් ලෙස තැනැත්තන් පත් කරනු ලැබිය හැකි ය.

තහනමට ගෙන විකිණීමෙන් බද්ද අයකර ගැනීම.

(2) යම් බද්දක් නොගෙවා පැහැර හැර ඇති අවස්ථාවක ඒ බද්ද පිළිබඳ විස්තර ද පැහැර හැරිය තැනැත්තාගේ නම් සහ ලිපිනය ද ඇතුළත් සහතිකයක් ප්‍රාදේශීය ලේකම්වරයා වෙත, සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා වෙත, පිස්කල්වරයා වෙත, නියෝජ්‍ය පිස්කල්වරයා වෙත හෝ බදු එකතු කරන්නකු වෙත කොමසාරිස් ජනරාල්වරයා විසින් තිබුණු කරනු ලැබිය හැකි ය. ඒ සහතිකයෙහි නම් කරනු ලැබූ පැහැර හැරිය තැනැත්තාගේ වංචල දේපළ තහනම් කොට විකිණීමෙන් ඒ තැනැත්තාගෙන් බද්ද අයකර ගැනීමට සැලැස්වීමට ඒ සහතිකය ලැබූ නිලධාරියාට මෙයින් බලය පවරා එසේ අයකර ගන්නා ලෙස ද නියම කරනු ලැබේ.

(3) ඉතාමත් යෝග්‍ය යැයි එකී නිලධාරියා කල්පනා කරන ආකාරයකට (2) වන උපවගන්තියේ සඳහන් එකී තහනමට ගැනීම සිදු කළ යුතු අතර එලෙස තහනමට ගත් දේපළ, පැහැර හැරිය තැනැත්තා විසින් අය කිරීම් හා ගාස්තු ගෙවීමට යටත්ව, දින හතක කාලයක් තබා ගත යුතු ය. පැහැර හැරිය තැනැත්තා විසින් නොගෙවා පැහැර හරිනු ලැබූ බද්ද එකී දින හත ඇතුළත ගාස්තු සහ අයකිරීම් ද සමග නොගෙවුවහොත් ප්‍රාදේශීය ලේකම්වරයා, සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා, පිස්කල්වරයා, නියෝජ්‍ය පිස්කල්වරයා හෝ බදු එකතු කරන්නා විසින් ඒ දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට පැලැස්විය යුතු ය.

(4) ඒ විකිණීමෙන් ලැබෙන මුදල් -

- (i) පළමුව දේපළ තහනම් කිරීමේ, තබා ගැනීමේ හා විකිණීමේ ගාස්තු හා අය කිරීම් ගෙවීම් සඳහා ද ;

(ii) දෙවනුව, නොගෙවා පැහැර හැර ඇති බද්ද පියවීම සඳහා ද යෙදිය යුතු ය.

සේයසක් වෙතොත් එය, තහනම් කරනු ලැබූ දේපළෙහි අයිතිකරුවාගේ පිය යුතු ය.

(5) තහනමට ගැනීම ක්‍රියාත්මක කරනු නොලැබුව ද මේ වගන්තිය යටතේ පැහැර හැරිය තැනැත්තකුට විරුද්ධව නඩු කටයුත්තක දී බදු එකතු කරන්නකු විසින් දරන ලද යුක්ති සහගත වියදම්, ඔහු විසින් යම් පැහැර හැරිය තැනැත්තකුගෙන් අයකර ගැනීම නීත්‍යානුකූල වන්නේ ය. මුදල් තහනමට ගනු ලැබූ අවස්ථාවක, එවැනි යුක්ති සහගත වියදම් එසේ තහනමට ගනු ලැබූ මුදලින් පළමුව හිලවි කරනු ලැබිය යුතු ය. එසේ අයකර ගනු ලැබූ හෝ හිලවි කරනු ලැබූ මුදල් ප්‍රමාණය, පැහැර හැරී තැනැත්තා වෙත ලිඛිත ව දැනුම් දෙනු ලැබිය යුතු ය.

(6) යම් බද්දක් නොගෙවා පැහැර හැර ඇත්තා වූ ද (2) වන උපවගන්තියේ විධිවිධාන සලසා ඇති ආකාරයට එය අයකර ගැනීම කළ නොහැකි බව හෝ යෝග්‍ය නොවන බව කොමසාරිස් ජනරාල්වරයාගේ මතය වන්නා වූ ද අවස්ථාවක, ගෙවීම පැහැර හැරිය තැනැත්තා පදිංචිව සිටින හෝ පැහැර හැරිය තැනැත්තාට අයත් වංචල හෝ නිශ්චල දේපළක් පිහිටි යම් දිස්ත්‍රික්කයක් විෂයයෙහි අධිකරණ බලය ඇති දිසා අධිකරණයකට ඒ බද්දේ විස්තර ද ඒ බද්ද ගෙවිය යුත්තේ යම් තැනැත්තකු හෝ තැනැත්තන් හෝ විසින් ද ඒ තැනැත්තාගේ හෝ තැනැත්තන්ගේ නම සහ ලිපිත තැනහොත් නම් සහ ලිපිනයන් ද ඇතුළත් සහතිකයක් කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කළ හැකි ය. එවිට අධිකරණය විසින් ගෙවීම පැහැර හැරිය තැනැත්තාගේ වංචල හා නිශ්චල දේපල සියල්ලම හෝ ඉන් යමක් හෝ පැහැර හැරිය බද්ද අයකර ගැනීම පිණිස අවශ්‍ය යැයි පිස්කල්වරයා සලකන ඉන් යම් කොටසක් හෝ තහනමට ගෙන විකිණීමට බලය දෙන හා නියම කරන ක්‍රියාවේ යෙදවීමේ රීටි ආඥාවක් පිස්කල් වෙත නිකුත් කිරීමට විධාන කළ යුතු ය. තව ද සිවිල් නඩුවිධාන සංග්‍රහයේ 226 වන වගන්තියේ සිට 297 වන වගන්තිය තෙක් ඇති වගන්තිවල විධිවිධාන අවශ්‍ය වෙනස් කිරීම් සහිතව, ඒ තහනමට ගැනීමට හා විකිණීමට අදාළ විය යුතු ය.

මේ වගන්තියේ කාර්ය සඳහා 'වංචල දේපළ' යන්නට පිරිසැක හා යන්ත්‍ර ඇතුළත් විය යුතු ය.

43. (1) නොගෙවා පැහැර හැරිය බද්ද, තහනම් කොට විකිණීමෙන් අයකර ගැනීම කළ නොහැකි බව හෝ යෝග්‍ය නොවන බව හෝ කොමසාරිස් ජනරාල්වරයාගේ මතය වන අවස්ථාවක නැතහොත් තහනම් කොට විකිණීමෙන් සම්පූර්ණ මුදල අයකර ගනු නොලැබූ අවස්ථාවක, ඒ බද්දේ විස්තර ද පැහැර හැරී තැනැත්තාගේ නම, සහ අත්හිමට දැන සිටි ව්‍යාපාරික ස්ථානය හෝ පදිංචි ස්ථානය ද දැක්වෙන සහතිකයක්, ඒ ස්ථානය පිහිටි කොට්ඨාසය විෂයයෙහි අධිකරණ බලය ඇති මහෙස්ත්‍රාත්වරයා වෙත කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කළ හැකි ය. එවිට මහෙස්ත්‍රාත්වරයා විසින් බද්ද අයකර ගැනීම සඳහා ගෙවීම පැහැර හැරී තැනැත්තාට විරුද්ධව වැඩිදුර නඩු කටයුතු නොපැවැත්විය යුත්තේ මන්ද යන්නට කරුණු දැක්වීමට ඔහු තමා ඉදිරියට කැඳවිය යුතු ය. ප්‍රමාණවත් හේතු නොපෙන්වුවහොත් නොගෙවා පැහැර හැරිය බද්ද දඩයකින් පමණක් දඩුවම් කළ යුතු හෝ බන්ධනාගාරගත කිරීමෙන් දඩුවම් නොකළ යුතු වරදක් සඳහා ඒ පැහැර හැරිය තැනැත්තාට ඒ මහෙස්ත්‍රාත්වරයාගේ දණ්ඩන නියමයකින් නියමිත දඩයක් ලෙස සැලකිය යුතු අතර එවිට, එවැනි වරදක් සඳහා නියම කරන ලද දඩයක් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 291 වන වගන්තියේ (1) වන උපවගන්තියේ විධිවිධාන (එහි (අ), (ආ) සහ (ඵ) ඡේදවල විධිවිධාන හැර) අදාළ විය යුතු ය. ඒ දණ්ඩන නියමය කරන වේලාවෙහි ඒ උපවගන්තියේ විධිවිධාන ප්‍රකාර මහෙස්ත්‍රාත්වරයා විසින් කළ හැකි වූ විධානයක් ඔහු විසින් කළ හැකි ය :

අයකර ගැනීම සඳහා මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ පැවැත්වෙන නඩු කටයුතු.

එසේ වුව ද, කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද සහතිකයක ඇති යම් ප්‍රකාශයක නිවැරදි බව මේ වගන්තිය යටතේ වූ යම් නඩු කටයුත්තක දී මහෙස්ත්‍රාත්වරයා විසින් සලකා බැලීම, විභාග කිරීම හෝ තීරණය කිරීම සඳහා මේ වගන්තියෙහි කිසිවකින් බලය පවරනු ලැබීමක් හෝ නියම කිරීමක් හෝ නොකළ යුතු ය.

(2) 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 291 වන වගන්තියේ (2) සිට (5) කෙස් වූ උපවගන්තිවල විධිවිධාන කිසිවක් මේ වගන්තියේ (1) වන උපවගන්තියේ සඳහන් අවස්ථාවකට අදාළ නොවිය යුතු ය.

(3) (1) වන උපවගන්තියේ සඳහන් වූ ද පැහැර හැරි තැනැත්තා වෙත නියම කරන ලදැයි ඒ උපවගන්තියෙන් සැලකෙන දඩය නොගෙවා පැහැර හැරීම නිසා පැහැර හැරි තැනැත්තා බන්ධනාගාරගත කිරීමකට නියම කරනු ලැබුවා වූ යම් අවස්ථාවක ඒ දඩ මුදල ගෙවීම සඳහා මහෙස්ත්‍රාත්වරයා විසින් කල් දිය හැකි ය. නැතහොත් ඒ මුදල වාරික මගින් ගෙවන ලෙස විධාන කළ හැකි ය.

(4) (1) වන උපවගන්තියෙන් විධිවිධාන සලස්වා ඇති පරිදි හේතු දැක්වීම සඳහා ඒ උපවගන්තිය යටතේ කල් දීමෙහි හෝ (3) වන උපවගන්තිය යටතේ දඩය ගෙවීම සඳහා කල් දීමෙහි වූ මූලික කොන්දේසියක් වශයෙන්, අධිකරණය විසින් ඇප නියම කළ හැකි ය. තව ද පැහැර හැරිය තැනැත්තාට එලෙස ඇප දීමට නියම කළ විටක 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ XXXIV වන පරිච්ඡේදයේ විධිවිධාන අදාළ විය යුතු ය.

(5) (3) වන උපවගන්තිය යටතේ වාරික මගින් ගෙවීමට නියම කරනු ලැබ තිබිය දී ඉන් යම් වාරිකයක් නොගෙවා පැහැර හරිනු ලැබූ අවස්ථාවක, ඒ වන විට නොගෙවා ඉතිරිව ඇති පියවුම් වාරික ගෙවීම පැහැර හැර ඇත්තාක් සේ නඩු පැවරිය හැකි ය.

ණය ආදියෙන් බද්ද අයකර ගැනීම.

44. (1) යම් තැනැත්තකු විසින් ගෙවිය යුතු බද්ද නොගෙවා පැහැර හැර ඇත්තා වූ ද -

- (අ) යම් තැනැත්තකු, පැහැර හැරි තැනැත්තා හෝ ඔහුගේ නියෝජිතයාට ණයගැතිව සිටීමේ හෝ ඔහුට මුදල් ගෙවීමට පුද්ගලිකව සිටීමේ ශක්‍යතාවක් ඇති බව ; හෝ
- (ආ) යම් තැනැත්තකු, පැහැර හැරි තැනැත්තා හෝ ඔහුගේ නියෝජිතයාට හෝ සඳහා තැනහොත් ඔහු වෙනුවෙන් මුදල් තබා ගෙන සිටීමේ ශක්‍යතාවක් ඇති බව ; හෝ
- (ඇ) පැහැර හැරි තැනැත්තාට හෝ ඔහුගේ නියෝජිතයාට ගෙවීම සඳහා වෙත යම් තැනැත්තකු වෙනුවෙන් යම් තැනැත්තකු මුදල් තබාගෙන සිටීමේ ශක්‍යතාවක් ඇති බව ; හෝ

(ඇ) පැහැර හැරි තැනැත්තාට හෝ ඔහුගේ නියෝජිතයාට මුදල් ගෙවීමට යම් තැනැත්තකු අත් කිසි තැනැත්තකුගේ බලය ලබා සිටීමේ ගණකාවක් ඇති බව,

කොමසාරිස් ජනරාල්වරයාට පෙනී යන්නා වූ ද අවස්ථාවක, නොගෙවා පැහැර හැරිය මුදල් ප්‍රමාණයට වැඩි නොවන මුදලක් දැන්වීමේ නම් කරනු ලැබූ නිලධාරියාට ගෙවන ලෙස නියම කරන (පැහැර හරින්නා වෙත පිටපතක් කැපෑලෙන් යැවිය යුතු) ලිඛිත දැන්වීමක් මගින් ඒ තැනැත්තාට කොමසාරිස් ජනරාල්වරයා විසින් දැන්විය හැකි ය. ඒ දැන්වීම ලැබූ දිනයෙහි දී ඔහු අතෙහි ඇති හෝ ඔහුගෙන් අයවිය යුතු හෝ මුදල්වලට ද දැන්වීමේ දිනට පසු මාස තුනක කාලයක් ඇතුළත යම් අවස්ථාවක ඔහු අතට පත්වන හෝ ඔහුගෙන් අයවිය යුතු හෝ ඔහු විසින් ගෙවීමට සූදානම් වන හෝ සියලු මුදල්වලට ද ඒ දැන්වීම අදාළ විය යුතු ය.

(2) මේ වගන්තිය ප්‍රකාර යම් ගෙවීමක් කළ තැනැත්තකු ගෙවීම පැහැර හැරි තැනැත්තාගේ ද සම්බන්ධතාවක් ඇති අත් සියලු තැනැත්තන්ගේ ද බලය යටතේ ක්‍රියා කළ ලෙස සැලකිය යුතු ය. තව ද යම් ලිඛිත නීතියක, ගිවිසුමක හෝ එකඟවීමක කවර විධිවිධානයක් කිසිදු ද සියලු සිවිල් හෝ අපරාධ නඩු කටයුතුවල දී ඒ ගෙවීම සම්බන්ධයෙන් වගකීමෙන් ඒ තැනැත්තා මෙයින් නිදහස් කරනු ලැබේ.

(3) (1) වන උපවගන්තිය යටතේ යම් තැනැත්තකුට දැන්වීමක් දෙනු ලැබූ අවස්ථාවක (1) උපවගන්තියේ සඳහන් මුදල් ඔහුගේ අතට හෝ සත්කයට භාරගැනීමට නොලැබීමේ හෝ ඒ උපවගන්තියේ සඳහන් කාලසීමාව ඇතුළත එවැනි මුදල් ඔහුගෙන් අයවිය යුතු නොවීමේ හේතුවෙන් ඒ දැන්වීම අනුව ක්‍රියා කිරීමට නොහැකි වූ විට ඔහු විසින් ඒ කාලසීමාව ඉකුත් වීමෙන් දින දහහතරක් ඇතුළත ඒ කරුණු දන්වා කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිඛිත දැන්වීමක් දිය යුතු ය.

(4) (1) වන උපවගන්තිය යටතේ දැන්වීමක් දෙනු ලැබූ යම් තැනැත්තකුට ඒ දැන්වීම අනුව ක්‍රියා කිරීමට නොහැකි වූ අවස්ථාවක (3) වන උපවගන්තියෙන් විධිවිධාන සලසා ඇති පරිදි කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දීම ඒ තැනැත්තා

විසින් පැහැර හැර ඇත්තා වූ ද අවස්ථාවක, නැතහොත් දැන්වීම හා සම්බන්ධ බද්ද හෝ ඉන් කොටසක් හෝ ඒ තැනැත්තා විසින් අඩුකර ගනු ලැබ හෝ අඩුකර ගැනීමට හැකි ව තිබී ඒ බද්ද හෝ ඉන් කොටස (1) උපවගන්තියේ සඳහන් කරනු ලැබූ කාලසීමාව ඉකුත් වීමෙන් දින දහහතරක් ඇතුළත කොමසාරිස් ජනරාල්වරයා විසින් නියම කරනු ලැබූ පරිදි ගෙවා නොමැති අවස්ථාවක, ඒ තැනැත්තා පුද්ගලයකු නම් ඒ තැනැත්තා ද ඒ තැනැත්තා සංස්ථාගත කරනු ලැබූ හෝ නොලැබූ සමාගමක් හෝ පුද්ගල මණ්ඩලයක් නම් ඒ සමාගමේ හෝ පුද්ගල මණ්ඩලයේ ලේකම්, කළමනාකරු හෝ අනෙක් ප්‍රධාන නිලධරයා ද, අඩු කර ගැනීමට ඔහුට නියම කරනු ලැබූ සම්පූර්ණ බද්ද සඳහා පෞද්ගලිකව වගකිව යුතු ය. ඒ මුදල මේ පනතින් සලස්වනු ලැබූ සෑම මාර්ගයකින් ම අවස්ථාවේවිත පරිදි ඒ පුද්ගලයාගෙන්, ලේකම්ගෙන්, කළමනාකරුගෙන් හෝ වෙනත් ප්‍රධාන නිලධරයාගෙන් අය කරගත හැකි ය.

(5) මේ වගන්තියේ කාර්ය සඳහා “පැහැර හැරී තැනැත්තා” යන යෙදුමට නොගෙවා පැහැර හැරිය තැනැත්තකුගේ නියෝජිතයකු ඇතුළත් වන ලෙස සැලකිය යුතු අතර, යම් තැනැත්තකු ජීවත්ව සිටියේ නම් ඔහු විසින් ගෙවිය යුතු විය හැකිව තිබූ බද්ද ගෙවීමට පැහැර හැර ඇති අවස්ථාවකට මේ වගන්තියේ විධිවිධාන අදාළ කිරීමේ කාර්ය සඳහා (1) වන උපවගන්තියේ “පැහැර හැරී තැනැත්තා” යන යෙදුමෙන් -

- (අ) නැසී ගිය තැනැත්තකුගේ පොල්මා:කරු හෝ අද්මිනිස්ත්‍රාපිකරු ; හෝ
- (ආ) නැසී ගිය තැනැත්තකුගේ දේපළවල පත්තකය භාරගන්නා හෝ එබන්දකුගේ දේපළ පාලනයට මැදිහත් වන්නා වූ යම් තැනැත්තෙක් ; හෝ
- (ඇ) නැසී ගිය තැනැත්තකුගේ බුදලය සම්බන්ධයෙන් අන්තිම කැමැති පත්‍රය හෝ අද්මිනිස්ත්‍රාපි බලපත්‍රය ප්‍රදානය කරන ලෙස හෝ තැවත මුද්‍රා තැබීම සඳහා හෝ දිසා අධිකරණයෙන් ඉල්ලා සිටී හෝ එසේ ඉල්ලුම් කිරීමට හිමිකම් ඇති හෝ තැනැත්තෙක්,

අදහස් වේ.

45. (1) යම් තැනැත්තකු විසින් ගෙවිය යුතු බද්ද නොගෙවා ඒ තැනැත්තා ශ්‍රී ලංකාවෙන් බැහැර යෑමට ආසන්න බව හෝ එසේ බැහැරව යෑමට ඉඩ ඇති බව හෝ කොමසාරිස් ජනරාල්වරයාගේ මතය වූ අවස්ථාවක, එකී බද්දේ විස්තර ද ඒ තැනැත්තාගේ නම ද අඩංගු සහතිකයක් කොමසාරිස් ජනරාල්වරයා විසින් මහෙස්ත්‍රාත්වරයකු වෙත නිකුත් කරනු ලැබිය හැකි ය. ඒ මහෙස්ත්‍රාත්වරයා වෙත, එය ලැබුණු විට, බදු ගෙවීම හෝ එය ගෙවීම සඳහා කොමසාරිස් ජනරාල්වරයා සෑහීමකට පත්වන ආකාරයට ඇප තැබීම හෝ නොකර ඒ තැනැත්තා ශ්‍රී ලංකාවෙන් බැහැර යෑම වැළැක්වීම සඳහා අවශ්‍ය වන පියවර ගැනීමට විධානයක් ඒ මහෙස්ත්‍රාත්වරයා විසින් පොලිස්පතිවරයා වෙත නිකුත් කරනු ලැබිය යුතු ය.

ශ්‍රී ලංකාවෙන් බැහැර ගත තැනැත්තන්ගේ බදු අය කර ගැනීම.

(2) මහෙස්ත්‍රාත්වරයා වෙත කමාගේ සහතිකය නිකුත් කරන වේලාවෙහි, කොමසාරිස් ජනරාල්වරයා විසින් ඒ තැනැත්තාට ඒ පිළිබඳව නිවේදනය පෙදෙගලිකව භාර කිරීමෙන් හෝ ලියාපදිංචි කරනු ලැබූ ලිපියක් තැපෑලෙන් යැවීමෙන් හෝ විදුලි පුවතක් මගින් හෝ නිකුත් කරනු ලැබිය යුතු ය. එහෙත් එවැනි යම් නිවේදනයක් ඒ තැනැත්තාට නොලැබීමේ හේතුවෙන් මේ වගන්තිය යටතේ වූ නඩු කටයුතු බල රහිත නොවිය යුතු ය.

(3) බදු ගෙවූ බවට හෝ බදු ගෙවීම සඳහා ඇප තැබූ බවට කොමසාරිස් ජනරාල්වරයා විසින් අත්සන් කරනු ලැබූ සහතිකයක් ඉදිරිපත් කිරීම නැතහොත් පොලිස් ස්ථානයක් භාර පොලිස් නිලධරයකුට ඒ බදු මුදල් ගෙවීම, ඒ තැනැත්තාට ශ්‍රී ලංකාවෙන් බැහැර යෑමට ඉඩ හැරීම සඳහා ප්‍රමාණවත් බලයක් විය යුතු ය.

(4) යම් බදු මුදලක් යම් පොලිස් නිලධරයකුට ගෙවනු ලැබූ විට ඒ පොලිස් නිලධරයා විසින් ඒ මුදල කොමසාරිස් ජනරාල්වරයා වෙත නොපමාව ගෙවනු ලැබිය යුතු ය.

46. මේ පනත යටතේ යම් තැනැත්තකුගෙන් අය විය යුතු සම්පූර්ණ බද්ද මේ පනතේ සලසා ඇති විධිවිධාන එකක් යටතේ අයකර ගත නොහැකි බව හෝ නොහැකි විය හැකි බව හෝ කොමසාරිස් ජනරාල්වරයාගේ මතය වූ අවස්ථාවක, ඒ තැනැත්තා සම්බන්ධයෙන් 43 වන වගන්තිය යටතේ මහෙස්ත්‍රාත්වරයකු විසින් ආඥාවක් කර එය ක්‍රියාත්මක කර තිබුණ ද ඒ නොතකා එසේ නොගෙවා ඉතිරිව ඇති යම් මුදලක් අය කර ගැනීම සඳහා මේ පනතේ විධිවිධාන සලස්වනු ලැබූ බදු අයකර ගැනීමේ වෙනත් යම් මාර්ගයක් කොමසාරිස් ජනරාල්වරයා විසින් අනුගමනය කරනු ලැබීම නීත්‍යානුකූල විය යුතු ය.

බදු අයකර ගැනීමේ මාර්ග එකකට වැඩි ගණනක් ප්‍රයෝජනයට ගැනීම.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව,

ගෙවීම් හා සැසඳුම් අංශය.

2019.12. 24 .

විගණන අධිකාරී,

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව.

PUR/D/IR/INFO/2019/83 - වෙක්පත් අගරුවීමට අදාළ හේතු විමසීම

(2019 ජූනි දිනට ඉදිරිපත් කළ අගරු වෙක්පත් වාර්තාවට අදාළව)

උක්ත කරුණ සම්බන්ධයෙන් ඔබ විසින් එවන ලද 2019.12.23 දිනැති ලිපිය හා බැඳේ.

ඔබගේ ඉල්ලීම පරිදි 2019 ජනවාරි සහ පෙබරවාරි මාසයන්ට අදාළව අගරු වී ඇති වෙක්පත් පිළිබඳ විස්තර පරීක්ෂා කරන ලදී.

ඒ අනුව, අගරු වී ඇති වෙක්පත් අතුරින් 89% ක ප්‍රමාණයක්, අයපත උපලබ්ධි වී නොමැත, අණකරු විමසනු , අණකරුගේ තහවුරුව ලැබෙන තෙක් කල් දමා ඇත, බැරපත් තහවුරු කර නොමැත, ගිණුම වසා ඇත සහ අණකරු ගෙවීම් නවතා ඇත යන හේතූන් සඳහන් කර අගරු කර ඇති බව දන්වමි.

කොමසාරිස්,

ගෙවීම් හා සැසඳුම් අංශය

ඒ. පතිරණ
කොමසාරිස්
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
කොළඹ 02.

LEGACY - 2019.06.30

UNIT/RO	Tax Type												Total Amount	
	VAT		NBT		IT		ESC		PAYE		DT/NSL/ON/VAT/RT			
	No of Cheque	Amount Rs.	No of Cheque	Amount Rs.	No of Cheque	Amount Rs.	No of Cheque	Amount Rs.	No of Cheque	Amount Rs.	No of Cheque	Amount Rs.		No of Cheque
Anuradhapura	17	8,923,961.22	13	3,855,446.00	0	-	1	68,752.00	0	-	1	61,186.00	32	12,909,345.22
Badulla	8	1,131,204.00	5	576,858.00	7	487,515.00	3	138,107.00	0	-	0	-	23	2,333,684.00
Batticaloa	0	-	4	104,361.75	7	1,056,218.00	6	1,568,399.00	0	-	0	-	17	2,728,978.75
Co - Central	1	16,579.92	46	2,756,957.98	31	3,278,062.25	17	2,978,251.70	0	-	1	51,326.00	96	9,081,177.85
Co - City	1	20,546.00	56	7,409,403.99	55	7,928,511.25	4	1,700,013.00	0	-	0	-	116	17,058,474.24
Co - East	7	761,959.00	68	13,793,157.75	44	9,607,875.20	11	4,739,280.00	0	-	0	-	130	28,902,271.95
Co - South	2	600,000.00	6	373,836.42	9	2,474,187.00	10	2,538,987.00	0	-	0	-	27	5,987,010.42
Co - West	8	2,751,751.00	32	6,220,416.72	42	8,012,595.12	12	3,637,926.82	0	-	0	-	94	20,622,689.66
Dambulla	0	-	34	6,332,774.50	50	5,420,874.00	38	9,853,396.00	0	-	0	-	122	21,607,044.50
Galle	5	1,702,807.00	3	229,843.00	4	548,442.00	10	1,857,456.00	0	-	0	-	22	4,338,548.00
Gampaha	10	877,715.04	49	11,023,156.75	42	6,968,687.67	12	2,256,839.97	0	-	0	-	113	21,126,399.43
Jaffna	0	-	0	-	1	300,000.00	0	-	0	-	0	-	1	300,000.00
Kaluthara	3	572,552.00	20	1,443,715.50	0	-	3	345,073.00	0	-	0	-	26	2,361,340.50
Kandy	2	1,651,280.00	38	4,800,656.98	26	1,221,267.00	6	674,819.74	0	-	1	3,653.00	73	8,351,676.72
Kegalle	0	-	8	496,153.00	4	362,302.00	6	444,754.00	0	-	0	-	18	1,303,209.00
Kurunegala	6	1,380,000.00	17	2,530,565.10	30	4,979,792.00	11	2,646,929.10	0	-	0	-	64	11,537,286.20
Mathara	1	154,918.00	28	2,772,235.00	13	2,481,233.00	8	1,979,122.00	0	-	0	-	50	7,387,508.00
N'Eliya	0	-	8	1,694,352.00	6	742,875.00	5	599,513.00	0	-	0	-	19	3,036,740.00
Negambo	0	-	11	1,498,534.00	10	2,340,608.25	8	1,776,300.60	0	-	0	-	29	5,615,442.85
R'Pura	0	-	5	328,917.00	5	451,345.00	1	561,375.00	0	-	0	-	11	1,341,637.00
Medium Legacy	1526	671,754,577.25	463	134,102,066.28	318	118,300,626.11	261	78,449,275.34	73	5,632,607.40	13	4,099,024.00	2654	1,012,338,176.38
Large Legacy	72	158,304,861.00	57	50,514,466.26	15	32,388,465.00	73	83,027,848.08	11	4,777,715.58	1	327,212.00	229	329,340,567.92
DTRU	161	30,071,567.02	2	136,587.00	22	2,489,683.50	20	6,419,363.49	9	279,305.01	0	-	214	39,396,506.02
Unit 1&2	0	-	0	-	9	2,183,850.83	0	-	0	-	0	-	9	2,183,850.83
VAT Unit	1364	352,437,212.12	0	-	0	-	0	-	0	-	0	-	1364	352,437,212.12
	3194	1,233,113,490.57	973	252,994,460.98	750	214,025,015.18	526	208,261,781.84	93	10,689,627.99	17	4,542,401.00	5,553	1,923,626,777.56

UNIT/RO	Tax Type														Total Amount	
	VAT		NBT		IT		ESC		PAYE		DT/NSL/O/VAT/RT/IT S Cha (S		No of Cheque	Total Amount Rs.		
	No of Cheque	Amount Rs.	No of Cheque	Amount Rs.	No of Cheque	Amount Rs.	No of Cheque	Amount Rs.	No of Cheque	Amount Rs.	No of Cheque	Amount Rs.				
Anuradhapura			20	5,088,351.00	9	1,322,612.00	0	-	2	11,352.59	0	-	31	6,422,315.59		
Badulla	18	4,909,887.98	18	2,289,117.25	38	1,729,677.46	0	-	1	5,052.65	1	12,500.00	76	8,946,235.34		
Batticaloa	30	15,732,468.44	26	5,328,611.50	4	430,237.00	0	-	0	-	1	119,841.00	61	21,611,157.94		
Co - Central	31	19,806,649.95	51	6,755,701.70	38	2,527,178.65	0	-	2	18,242.82	0	-	122	29,107,773.12		
Co - City	7	1,036,511.85	19	7,214,719.66	6	283,756.00	0	-	2	111,906.08	1	168,533.45	35	8,815,427.04		
Co - East	39	9,494,118.00	61	14,413,533.11	41	3,758,903.00	0	-	9	709,966.00	0	-	150	28,376,520.11		
Co - South	11	2,171,633.00	18	2,224,831.01	17	1,007,561.00	0	-	3	69,900.00	0	-	49	5,473,925.01		
Co - West	37	11,544,178.90	43	11,566,639.67	18	650,286.54	0	-	4	226,290.56	0	-	102	23,987,395.67		
Dambulla	75	38,495,870.21	45	10,417,910.00	31	3,053,598.00	0	-	0	-	0	-	151	51,967,378.21		
Galle	16	4,535,226.37	27	2,795,624.75	14	1,170,490.56	0	-	2	12,145.00	0	-	59	8,513,486.68		
Gampaha	28	9,337,002.53	55	5,447,693.85	49	3,569,460.40	0	-	2	36,300.00	1	16,500.00	135	18,406,956.78		
Jaffna	3	685,660.00	0	-	1	29,872.00	0	-	1	8,060.00	0	-	5	723,592.00		
Kaluthara	13	3,545,837.05	8	374,993.33	10	1,179,883.40	0	-	0	-	0	-	31	5,100,713.78		
Kandy	22	7,793,295.18	49	3,736,419.17	33	1,839,841.00	0	-	3	46,549.42	1	127,050.00	108	13,543,154.77		
Kegalle	0	-	8	386,360.00	9	263,652.00	0	-	0	-	0	-	17	650,012.00		
Kurunegala	7	2,842,642.21	18	1,396,224.09	17	3,875,727.74	0	-	1	8,000.00	0	-	43	8,122,594.04		
Mathara	6	1,800,984.25	20	1,881,260.06	7	577,793.00	0	-	3	2,838.00	0	-	36	4,262,875.31		
N'Eliya	4	2,315,905.97	8	869,141.00	4	207,934.00	0	-	0	-	0	-	16	3,392,980.97		
Negambo	19	6,734,527.23	8	690,096.00	26	1,223,909.51	0	-	0	-	0	-	53	8,648,532.74		
R'Pura	9	2,733,792.52	20	2,452,156.26	16	1,438,730.00	0	-	1	8,598.80	0	-	46	6,633,277.58		
Medium Ramis	353	172,530,292.55	283	62,334,227.39	195	68,712,132.37	0	-	165	13,236,620.76	6	590,617.00	1002	317,403,890.07		
Large Ramis	99	487,047,913.70	36	27,802,769.49	9	5,174,335.89	0	-	23	6,574,448.32	0	-	167	526,599,467.40		
VAT Unit	7	1,139,144.00	0	-	0	-	0	-	0	-	0	-	7	1,139,144.00		
	834	806,233,541.89	841	175,466,380.29	592	104,027,571.52	224	21,086,271.00	11	1,035,041.45	2502	1,107,848,806.15				

PUR/D/IR/INFO/19/72

රජයේ විගණන අංශය

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

2019 නොවැම්බර් 07 දින

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්,

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

විගණනය සඳහා තොරතුරු ලබා ගැනීම - අභරු වෙක්පත් සඳහා දඩ මුදල් අයකිරීම

අභරු වෙක් පත් සඳහා දඩ මුදල් අයකිරීමට අදාළව විගණන කටයුතු කිරීමේ දී ඒ සඳහා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබුණු ඇමුණුම 01 හි දැක්වෙන ලිපිය විගණනයට ඉදිරිපත් විය.

02. ඒ අනුව, අභරු වෙක්පත් සඳහා 10% ක දඩ මුදල අයකිරීම සඳහා එම ලිපිය හැර වෙනත් අනුමත ලිඛිත මූලාශ්‍රයක් පවතිනම් ඒවායේ පිටපත් විගණනයට ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලමි.

A. A. K. B. C.

බී.ඕ.ඩී.ප්‍රනාන්දු

විගණන අධිකාරී

නියෝජ්‍ය විගණකාධිපති වෙනුවට

පිටපත - කොමසාරිස්, - වංචා වැළැක්වීමේ හා අභ්‍යන්තර විමර්ශන අංශය - තොරතුරු කඩිනම් කිරීම සඳහා
- කොමසාරිස්, - ගෙවීම් හා සැපයීම් අංශය - තොරතුරු කඩිනම් කිරීම සඳහා



දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
உள்ளாட்டு இறைவரித் திணைக்களம்
DEPARTMENT OF INLAND REVENUE

වංචා වැළැක්වීමේ හා අභ්‍යන්තර විමර්ශන - මූල්‍ය හා පද්ධති අංශය, 6 වැනි මහල, දේශීය ආදායම් ගොඩනැගිල්ල, තැ.පෙ. අංකය 515, ශ්‍රීමත් වික්‍රමපාලම් ඒ ගාඩිනර් මාවත, කොළඹ 02, ශ්‍රී ලංකාව
දුරකථනය/தலபேசி/Telephone: 0112134611

உள்ளகக் கணக்காய்வு மற்றும் வரி மதிப்பீட்டுப் பிரிவு, ஆம் மாட 6, உள்ளாட்டு இறைவரித் திணைக்களம், தபே. அ.க. 515, சீர்திருத்த அலுவலக மாடம், சி.சி.தம்பலம் வீதி, கொழும்பு 02, இலங்கை
ෆැක්ස්/பக்ஸ்/Fax: 011-2338509

Fraud Prevention & Internal Investigation Unit (Financial & System), 6th Floor, Inland Revenue Building, P.O.Box No: 515, Sir Chittampalam A Gardiner Mawatha, Colombo 2, Sri Lanka.
ඊ-මේල්/ E-mail: fpfs@ird.gov.lk

ඔබේ අංක : }
உமது இல.: } PUR/D/IR/INFO/2019/72
Your No: }

මගේ අංකය : }
எமது இல.: } EAQ/තොරතුරු/2019/72
My No: }

දිනය : }
திகதி: } 2019.11.18
Date: }


විගණකාධිපති,
විගණකාධිපති දෙපාර්තමේන්තුව.

තොරතුරු විමසුම් අංකය : PUR/D/IR/INFO/2019/72

විෂයය : විගණනය සඳහා තොරතුරු ලබා ගැනීම - අගරු වෙක්පත් සඳහා දඩ මුදල් අය කිරීම.

ඉහත ශීර්ෂ හා සමාංක යටතේ 2019.11.07 දිනැතිව ඔබ විසින් එවන ලද තොරතුරු විමසුම් ලිපිය සම්බන්ධයෙනි.

02. ඒ අනුව අගරු වෙක්පත් සඳහා 10% ක දඩ මුදල අයකිරීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති 2012.01.20 දිනැති ලිපිය හැර වෙනත් ලිඛිත මූලාශ්‍රයක් නොමැති බව කාරුණිකව දන්වා සිටිමි.


දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්

කලින් ගිවිස
අත්සනාත්මක කර ඇත
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
අධ්‍යක්ෂ ජනරාල් වි. ජයවර්ධන මාවත
කොළඹ 02